

# තුන්වැනි කොටස

# තුන්වැනි කොටස

## මුදල් මණ්ඩලය විසින් 2003 වර්ෂයේ දී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන, මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

<b>බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව</b>	<b>පිටුව</b>
1. 1988 අංක 30 දරන බැංකු පණත-අත් වෙරළ බැංකු ඒකකවල ද්‍රවශීල වත්කම් පිළිබඳ මාසික ප්‍රකාශනය - අංක 02/04/002/0005/003	iii
2. මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීමෙන් මහජනයාට හෙළිදරව් කිරීම - අංක 02/04/003/0400/001	iv
3. තැන්පතු සහතික භාරගැනීම - අංක 02/04/004/0012/001	v
4. තැන්පතු සහතික භාරගැනීම - අංක 02/04/004/0012/001	vi
5. තැන්පතු සහතික භාරගැනීම - අංක 02/04/004/0012/001	vii
6. අක්‍රීය ණය මත වූ පොළීය අත්හිටුවීම සහ මුදල් ප්‍රතිපාදනය පිණිස බොල් සහ අඩමාණ ණය වර්ගීකරණය සඳහා වූ විධානයන් සංශෝධනය	viii
7. අත් වෙරළ බැංකු ඒකකවල ද්‍රවශීල වත්කම් පිළිබඳ මාසික ප්‍රකාශන - අංක 02/05/006/0100/001	x
8. අභ්‍යන්තර විගණන කාර්යය	xi
9. පොලී අනුපාත සහ විනිමය අනුපාත ප්‍රදර්ශනය කිරීම - අංක 02/05/006/0100/001	xii
10. ප්‍රාග්ධන අරමුදල්වලට සාපේක්ෂව නියම කොට ඇති විවක්ෂණ සීමාවන් - අංක 02/04/002/0005/003	xiv
11. බැංකු පනත යටතේ 1999 අංක 2 දරන (කේවල ණයගැනී සීමාව) විධානයන්	xv
12. බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද කේවල ණය සීමාව පිළිබඳ විධානය	xvi
<b>දේශීය කටයුතු දෙපාර්තමේන්තුව</b>	
13. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු මෙහෙයුම් ක්‍රියා පිළිවෙත සහ නියාමක උපදෙස් - අංක 35/01/001/0006/002	xvii
14. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු මෙහෙයුම් ක්‍රියා පිළිවෙත සහ නියාමක උපදෙස්	xviii
15. සංචිත අවශ්‍යතා : මෙහෙයුම් උපදෙස් - අංක 35/01/005/0007/001	xxvii
16. අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය - අංක 35/01/005/0008/001	xxx
17. වෙක්පොත් පහසුකම අත්හිටුවීම: චක්‍රලේඛය - අංක 35/01/005/0009/001	xxxii
18. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සඳහා වූ මෙහෙයුම් උපදෙස් - අංක 35/01/005/0006/002	xxxv
19. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු සඳහා මෙහෙයුම් උපදෙස් - අංක 35/01/005/0006/003	xxxv
<b>විනිමය පාලන දෙපාර්තමේන්තුව</b>	
20. අනේවාසිකයන් විසින් පාලනය කරනු ලබන සමාගම් සඳහා ණය හා අයිතීන් හා වෙනත් රුපියල් ණයදීම් - අංක: 06/02/01/2003	xliv
21. නේවාසික ගැණුම්කරුවන් වෙත අනේවාසික සැපයුම්කරුවන් විසින් ණය පහසුකම් ලබාදීම - අංක 06/05/02/2003	xliv

	<b>පිටුව</b>
22. අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ණය - අංක 06/02/03/2003	xlv
23. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිළදී ගැනීම - අංක 06/04/04/2003	xlvi
24. ඇපකර - අංක 06/04/05/2003	xlvii
25. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/ භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම - අංක 06/07/06/2003	xlviii
26. මෙරටට ආමුඛ ප්‍රේෂණය කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින් මිල දී ගත් හෝ සංවර්ධනය කරන ලද දේපළ විකිණීමෙන් ලැබෙන උත්පාදන සිය රට යැවීම - අංක 06/04/11/2003	xlix
27. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල (NRFC) ඇති ශේෂයන් සුරැකුම් ලෙස තබාගෙන ශ්‍රී ලාංකික විදේශීය සේවා නියුක්තිකයන්ට විදේශ ව්‍යවහාර මුදලින් ණය සහ අත්තිකාරම් ලබාදීම - අංක 06/04/12/2003	l
28. (423 වන අධිකාරය)විනිමය පාලන පනත - 7 වන වගන්තිය යටතේ නිවේදනය - නිවේදන අංක 1312/9 - 2003 ඔක්තෝබර් 28	li
<b>ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව</b>	
29. දෛනික විදේශීය මුදල් කාරක ශේෂ සීමාවන්	lii
30. වාණිජ බැංකුවලින් විදේශීය ව්‍යවහාර මුදල් නෝට්ටු මිල දී ගැනීම සඳහා මහ බැංකුවේ විනිමය අනුපාතයන්	liii
<b>ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව</b>	
31. සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) සඳහා වන බැංකු හැඳුනුම් කේතය වෙනස් කිරීම - අංක 34/07/029/0001/001	liv
<b>රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව</b>	
32. ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වූ වර්ධන සංග්‍රහය	lv
33. සහතික සහිත සුරැකුම්පත් භාරකාරත්වය සහ විශ්වාසනීයත්වය යටතේ තබා ගැනීම පිළිබඳ විධානය - අංක 08/24/002/005/01	lxi
34. ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොළී අනුපාත හුවමාරු සඳහා වූ විධානය	lxviii
35. සැපයුම් නිර්ණායකයන් සඳහා ඒවිපාර්ශවීය නිශ්චිත මිල ප්‍රකාශ (ලංසු සහ අර්පන මිල) පිළිබඳ විධානය - අංක 08/24/002/0005/0001	lxxiv
36. භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සඳහා අවම දයකන්ව මට්ටම් පිළිබඳ විධානය - අංක 08/24/002/0005/003	lxxv
37. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා වූ විධානය - අංක 08/24/002/005/003	lxxvi
38. විශේෂිත අවදානම් සංචිතය සඳහා වූ විධානය - අංක 08/24/002/005/003	lxxvii
39. ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිවිකුණුම් සඳහා ගිණුම් තැබීමේ විධානය - අංක 08/24/002/0005/003	lxxviii
<b>බැංකු කොටහ මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව</b>	
40. 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත - 2003 අංක 1 දරන විධානය	lxxix
41. 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත - අංක 2 දරන විධානය - නිවේදන අංක 1294/24 - 2003 ජූනි 25	lxxxi
42. 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත - අංක 1 දරන විධානය - නිවේදන අංක 1295/35 - 2003 ජූලි 06	lxxxii

02/04/002/0005/003

බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව,  
2003 ජනවාරි 21 වැනි දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**1988 අංක 30 දරණ බැංකු පණත අත්වෙරළ බැංකු ඒකකවල ද්‍රවශීල වත්කම් පිළිබඳ මාසික ප්‍රකාශනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 21 (2) වගන්තියේ විධිවිධාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් 2003 ජනවාරි මස සිට බල පැවැත්වෙන පරිදි සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල අත්වෙරළ බැංකු කටයුතු සම්බන්ධයෙන් නිකුත් කළ 2002 දෙසැම්බර් 24 වැනි දින දරණ වක්‍රලේඛය හා බැඳේ.

ඉහත වගන්තියේ විධි විධාන අනුව අත්වෙරළ බැංකු ඒකක වල මුළු වගකීම් ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් පවත්වා ගනු ලබන ද්‍රවශීල වත්කම් ප්‍රමාණය දක්වමින් සියළුම වාණිජ බැංකු විසින් ස්වකීය අත්වෙරළ බැංකු ඒකකය සම්බන්ධයෙන් මාසික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවේ. අත්වෙරළ බැංකු ඒකකයේ ද්‍රවශීල වත්කම් විදේශ ව්‍යවහාර මුදල් වත්කම්වලින් තබාගත යුතු බවට වන අවශ්‍යතාවය පිළිබඳව ඔබේ අවධානය යොමු කෙරේ. දේශීය බැංකු ඒකකයේ ද්‍රවශීලවත්කම් වාර්තාවේ ආකෘතියම මේ සඳහා යොදා ගත යුතු අතර වත්කම්වල අගය ඇමරිකානු ඩොලර් වලින් ප්‍රකාශිත විය යුතුය. මෙම තීරණය 2003 ජනවාරි මස 31 සිට බලපැවැත්වෙන බැවින් 2003 ජනවාරි මස 31 වැනිදා සඳහා වන පළමු වාර්තාව 2003 පෙබරවාරි 15 වැනි දින වන විට ඉදිරිපත් කළ යුතුය.

ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයේ කිසියම් හිඟයක් ඇති වුවහොත් 21 (3) වගන්තිය යටතේ දණ්ඩණ ගෙවිය යුතු වන්නේ ද විදේශ ව්‍යවහාර මුදලින් බවද ඔබට මෙමගින් දැනුම් දෙනු ලැබේ.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකරණ අධ්‍යක්ෂ

02/04/003/0400/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
30 ජනවාරි 2003 වැනි දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පලකිරීමේ මහජනශාච හෙළිදරව් කිරීම**

ඉහත මාතෘකාව සම්බන්ධයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ 2002.12.05 දින සහ 2003.01.23 දින පැවති සාකච්ඡා සහ බැංකුවල මූල්‍ය ප්‍රකාශන කාර්තුමය පදනමක් මත පුවත්පත්වල පල කිරීමට වූ එකඟතාවය සම්බන්ධයෙනි.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් සිය මූල්‍ය ප්‍රකාශන කාර්තුමය පදනමක් මත කාර්තුවක් අවසන් වී දෙමසක් ඇතුළත පුවත්පත්වල පලකලයුතු බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

අර්ධ වාර්ෂික හිඳුම් ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ආකෘතිය සහ 2001.08.15 දිනැති මාර්ගෝපදේශ මේ සඳහා අදාළ වන අතර, සිය ස්වේච්ඡාවෙන් මීට අමතරව තවදුරටත් මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කිරීම් කරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශන පලකිරීමේ මාධ්‍යය ලෙස දිනපතා ඉංග්‍රීසි පුවත්පත් භාවිතා කිරීමට බැංකුවලට හැකිය. එසේ වුවද බැංකුවල අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සිය මූල්‍ය ප්‍රකාශන සිංහල සහ/හෝ දෙමල බසින් පළ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

2003.01.01 දින සිට මෙම මාර්ගෝපදේශය බලපැවැත්වේ. කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

02/04/004/0012/001

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
2003 ජූනි මස 12 වන දින.

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**තැන්පතු සහතික බාර ගැනීම**

තැන්පතු සහතික බාර ගැනීම සම්බන්ධයෙන් 'ඔබේ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ මූලධර්ම' අනුගමනය කළයුතු වීමේ අවශ්‍යතාවය සහ උක්ත මාතෘකාව සම්බන්ධයෙන් බැංකු කළමණාකරුවන්ගේ රැස්වීම්වලදී පැවැති සාකච්ඡා සමඟ බැඳේ.

බැංකුවල තැන්පත් සහතිකවල මුදල් ආයෝජනය කරන ගනුදෙනුකරුවන් සම්බන්ධව 'ඔබේ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ මූලධර්ම' අනුගමනය කළයුතු බවත්, බැංකුවල තැන්පත් සහතිකවල මුදල් ආයෝජනය කරන්නන්ගේ සහ තැන්පත් සහතික කල් පිරීමේ දිනයේදී බැංකුවලින් ඒවා මුදල් කරගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් විස්තර සහිත වාර්තාවක් තබා ගන්නා ලෙසත්, සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයින් දැනුම් දෙනු ලැබේ. තැන්පත්කරුගේ නම රහිත තැන්පත් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසද බැංකු වලින් ඉල්ලා පිටිනු ලැබේ.

තැන්පතු සහතික යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල 1993/10/05 දිනැති බීඩී/13/93 දරණ මෙහෙයුම් උපදෙස් ඒ අයුරින් බල පැවැත්වේ.

මෙයට  
විශ්වාසී,

වැඩබලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

02/04/004/0012/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.  
2003 ජූනි මස 16 වන දින.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**තැන්පතු සහතික චාරිත්‍රය**

උක්ත මාතෘකාව සම්බන්ධයෙන් 2003 ජූනි මස 12 දිනැති අංක: 02/04/004/0012/001 දරණ අපගේ ලිපිය හා බැඳේ.

බැංකුවල තැන්පත් සහතිකවල මුදල් ආයෝජනය කරන ගනුදෙනුකරුවන් සම්බන්ධව 'ඔබේ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ මූල ධර්ම' අනුගමනය කළයුතු බවත්, බැංකුවල තැන්පතු සහතිකවල මුදල් ආයෝජනය කරන්නන්ගේ සහ තැන්පත් සහතික කල් පිරීමේ දිනයේදී බැංකුවලින් ඒවා මුදල් කරගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් විස්තර සහිත වාර්තා තබාගත යුතු බවත් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයින් දැනුම් දෙනු ලැබේ. තැන්පත්කරුගේ නම රහිත තැන්පත් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදීමෙන් වලකින ලෙසද බැංකුවලින් ඉල්ලා සිටිනු ලැබේ.

තැන්පතු සහතික යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල 1993/10/05 දිනැති බීඩී/13/93 දරණ මෙහෙයුම් උපදෙස් ඒ අයුරින් බලපැවැත්වේ.

මෙයට  
විශ්වාසී,

චැම්බරන් බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

02/04/004/0012/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.  
2003 ජූලි මස 23 වන දින.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**තැන්පත් සහතික බාර ගැනීම**

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ මාසික රැස්වීමේදී පැවැති සාකච්ඡා සහ 2003 ජූනි 12 සහ ජූනි 16 දිනැති උක්ත කරුණ සම්බන්ධව අපගේ ලිපි සමඟ බැඳේ.

තැන්පත් සහතික කල්පිරෙන දිනයේදී බැංකු වලින් මුදල් කරගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාවය පිලිබඳ විස්තර ලබාගැනීමේ අවශ්‍යතාවය 2003 ජූනි මස 30 වන දිනට පෙර නිකුත් කරන ලද තැන්පත් සහතික සම්බන්ධයෙන් අදාළ නොවන බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ



බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
2003 අගෝස්තු 15 දින.

පියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු,  
බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමය,

**අක්‍රීය ණය මත වූ පොළීය අත්හිටුවීම සහ මුදල් ප්‍රතිපාදනය පිණිස**  
**බොල් සහ අඩමාණ ණය වර්ගීකරණය සඳහා වූ**  
**විධානයන් සංශෝධනය**

2003 ජනවාරි මස 23 වැනි දින සහ ඊට පසුව පැවති බලපත්‍රලාභී වාණිජ බැංකුවල හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි ඉහත සඳහන් විධානයන්ට කරන ලද සංශෝධනය මේ සමඟ එවන අතර, එම සංශෝධනය 2004 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වේ.

කරුණාකර මෙය ලැබුණු බව දන්වන්න.

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

**බොල් ගඟ අඛණ්ඩ ආය වෙනුවෙන් ප්‍රතිපාදනය පිණිස සුරැකුම් වටිනාකම තක්සේරු කිරීම**

1995 අංක 33 දරන බැංකු සංශෝධන පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 46 අ වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් සංශෝධනය

2004 ජනවාරි මස 1 වන දින සිට බල පැවැත්වෙන පරිදි ඉහත විධානයන්හි II වැනි උප ලේඛණයෙහි I වැනි කොටස වෙනුවට පහත ඡේදය ඇතුළත් කරනු ලබේ.

1. දේපොල මත වූ ප්‍රාථමික උකස්කර

- (i) ණයක් වෙනුවෙන් පළමුවෙන්ම ප්‍රතිපාදනයක් කරන අවස්ථාවේදී සුරැකුම් වටිනාකම ලෙස සැලකිය යුත්තේ ප්‍රවර්තන වෘත්තීයමය තක්සේරු වාර්තාවක් පදනම්කොට දේපොලේ බලාත්මක විකුණුම් අගයෙන් 75% ක් පමණි. (එනම් 25% ක මූලික වට්ටම් කිරීමක් අදාළ වේ).
- (ii) යම් ණයක් බොල් ණය කාණ්ඩයට මාරු කළපසු එය බොල් ණය කාණ්ඩයේ පවතින කාල පරිච්ඡේදය අනුව එම ණය සඳහා සුරැකුම් ලෙස ලබාගෙන ඇති නිශ්චල දේපොලවල වටිනාකම ප්‍රවර්තන වෘත්තීයමය තක්සේරු වාර්තාවක් පදනම් කරගෙන එහි බලාත්මක විකුණුම් අගය පහත යඳහන් පරිදි තවදුරටත් වට්ටම් කළ යුතුය.

බොල් ණය කාණ්ඩයේ පවතින වසර ගණන	සුරැකුම් වටිනාකම ලෙස ගණන් ගතයුතු නිෂ්චල දේපලේ බලාත්මක විකුණුම් අගයේ ප්‍රතිශතය
අවුරුදු 1 සිට 2 දක්වා	60%
අවුරුදු 2 සිට 3 දක්වා	50%
අවුරුදු 3 සිට 4 දක්වා	40%

බොල් ණය කාණ්ඩයේ වසර 4 කට වඩා වැඩි කාලයක් පවතින ණය සම්බන්ධව සුරැකුම් ලෙස තබාගෙන ඇති සියළුම නිශ්චල දේපලවල අගය අඛණ්ඩව විමර්ශනය කොට කලමණාකාරීත්වයේ කැමැත්ත මත තවදුරටත් වට්ටම්කළ යුතුය.

සටහන : ප්‍රවර්තන වෘත්තීයමය තක්සේරු වාර්තාවක් යනු,

- (i) ණයගැතියා සිය පදිංචිය සඳහා භාවිතා කරන නිවාස දේපොළ සඳහා දී ඇති ණය සම්බන්ධයෙන් අවුරුදු හතරකට වඩා නොපැරණි වාර්තාවකි.
- (ii) අනෙකුත් සියළුම අරමුණු සඳහා ලබාදුන් ණය සම්බන්ධයෙන් අවුරුදු තුනකට වඩා නොපැරණි වාර්තාවකි.

2003 අගෝස්තු 15 දින කොළඹදීය.

ඒ. එස්. ජයවර්ධන  
අධිපති

02/05/006/0100/001

බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව,  
2003 ඔක්තෝබර් 08 වන දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි, මහත්මියනි,

**අත් වෙරළ බැංකු ඒකකවල ද්‍රවශීල වත්කම් පිළිබඳ මාසික ප්‍රකාශන**

ඉහත විෂය පිළිබඳව අපගේ 2003 ජනවාරි 21 දිනැති ලිපියට සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති රැස්වීම්වල සාකච්ඡාවලට වැඩිමනක් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතට පහත කරුණු දන්වා සිටිමු.

1. ද්‍රවශීල වත්කම් පිළිබඳ මාසික ප්‍රකාශන

අත්වෙරළ බැංකු ඒකකවල වගකීම් විදේශීය මුදලින් පවතින බැවින් ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය පිළිපැදීම සඳහා ද්‍රවශීල වත්කම් ද විදේශීය මුදලින් තබාගත යුතුය. ඒ ඒ මාසයන් සඳහා අත්වෙරළ බැංකු සඳහා ද ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කර වෙනම වාර්තාවක් මාසිකව ඉදිරිපත් කළ යුතුය.

2. දේශීය බැංකු ඒකකයන් විසින් තම අත් වෙරළ බැංකු ඒකකයන්හි කරනු ලබන තැන්පත් ආයෝජන

බලපත්‍රලාභී වාණිජ බැංකු තම දේශීය බැංකු ඒකකයන්හි ද්‍රවශීලතා වත්කම් අනුපාතය ගණනය කිරීමේදී දේශීය බැංකු ඒකකය විසින් තම බැංකුවේම අත්වෙරළ බැංකු ඒකකයෙහි කරනු ලැබ ඇති තැන්පත් ආයෝජන වලින් උපරිම වශයෙන් 20%ක් පමණක් ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය යුතුය. එසේම එම තැන්පත් ආයෝජනවල මුළු වටිනාකමම අත් වෙරළ බැංකු ඒකකයේ වගකීම් ලෙස ඇතුළත් කළ යුතුය.

3. අත්වෙරළ බැංකු ඒකකවල ද්‍රවශීල වත්කම්

නිර්වචනය කරන ලද ද්‍රවශීලතා වත්කම් යටතට ගැනෙන වත්කම් පමණක් ද්‍රවශීලතා වත්කම් ගණනය කිරීමේදී යොදා ගන්නා බවට බැංකුව තහවුරු කරගත යුතුය.

මේ යටතේ පහත දැක්වෙන වත්කම් සැලකිය හැකිය.

- (අ) විදේශීය රජයන් විසින් නිකුත් කරන ලද වසරක් ඇතුළත කල් පිරෙන සුරැකුම්/බැඳුම්කර
- (ආ) විනිමය හුවමාරුවක වෙළෙඳුම් කෙරෙන හෝ ආයෝජන ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති හෝ බැංකු ආයතනයක් වෙතින් ලබාගත් ණය පහසුකමක් සහිතව නිකුත් කොට ඇති හෝ වසරක් තුළ කල් පිරෙන වෙනත් ණය සුරැකුම් හා බැඳුම්කර.

මීට ප්‍රථමයෙන් ද්‍රවශීල වත්කම් ලෙස නිර්වචනය කර නොමැති වත්කම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අවසරය ලබා ගැනීමෙන් පසුව ද්‍රවශීල වත්කම් ලෙස ඇතුළත් කළහැකිය.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකරණ අධ්‍යක්ෂ

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.  
2003 ඔක්තෝබර් 20. වන දින

සියළුම විදේශීය බැංකු ශාඛා වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

**අභ්‍යන්තර විගණන කාර්යය**

බැංකු අධිකෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් බැංකුවල කාර්යක්ෂම අභ්‍යන්තර පාලන යන්ත්‍රණයක අත්‍යාවශ්‍ය අංගයක් ලෙස අභ්‍යන්තර විගණන කාර්යයේ ඇති වැදගත්කම පිළිබඳව නිරන්තරයෙන් අවධාරනය කොට ඇත. ස්වාධීන, ආයතනයක අරමුණු පුරකින උපදේශන කාර්යයක් ලෙස අභ්‍යන්තර විගණනය නිර්වචනය කර ඇති අතර, එය ආයතනයේ අගය වැඩි කිරීමටත් සහ එහි කටයුතු වැඩි දියුණු කිරීමටත් සකසා ඇත. එය ක්‍රමානුකූල ශික්ෂණයක් තුළින් ආයතනයක අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලනය සහ සංගම්ක පාලනමය ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඇගයීම හා වැඩි දියුණු කිරීම මගින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට උපකාරී වේ.

කාර්යක්ෂම අභ්‍යන්තර විගණන කාර්යය බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ ඉණාන්මක භාවය විදහා දක්වන්නක් වන බැවින්, එය බැංකු කළමනාකාරිත්වයට හා අධිකෂණවරුන්ට තොරතුරු සපයන වටිනා මූලාශ්‍රයකි.

එබැවින්, සියළුම බැංකු කාර්යක්ෂම අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් පවත්වාගෙන යන බවට සනාථ කරන ලෙස මුදල් මණ්ඩලය විසින් මා වෙත උපදෙස් දී ඇත. එම නිසා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියළුම විදේශීය බැංකු ශාඛා තුළ අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා ගන්නා ලෙස හෝ එසේ නොමැති නම් එවැනි බැංකුවක ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලය මගින් අදාළ බැංකු ශාඛාව අවම වශයෙන් වාර්ෂිකව විගණනයකට භාජනය කරන ලෙස මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

02/05/006/0100/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.  
28 ඔක්තෝම්බර් 2003 වන දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි.

**පොලී අනුපාත සහ විනිමය අනුපාත ප්‍රදර්ශනය කිරීම**

බැංකු විසින් සිය තැන්පත් සහ ණය සඳහා වන පොලී අනුපාත ප්‍රසිද්ධ කිරීමට ගන්නා ප්‍රයත්නය ශ්‍රී ලංකා මහ බැංකුව සතුටින් පිළිගනී. වෙළෙඳපොළ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට සහ යහපත් තරඟකාරීත්වයක් වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් මට්ටමකින් වෙළෙඳපොළ තොරතුරු තිබීම අත්‍යාවශ්‍ය බව ඔබ පිළිගන්නා බව නිසැකය.

මේ පිළිබඳව තවත් ඉදිරි පියවරක් ලෙස සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු තම තැන්පතු සහ ණය සඳහා වන පොලී අනුපාත සහ විදේශීය මුදල් මිලදී ගැනීම් සහ විකුණුම් සඳහා වන විනිමය අනුපාතිකයන් පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කර පොදු ජනතාවගේ දැන ගැනීම සඳහා සියළුම බැංකු ශාඛා සහ වෙනත් බැංකු ව්‍යාපාරික ස්ථානයන්හි ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. මීට ප්‍රථමයෙන් පැවති බැංකු කළමනාකරුවන්ගේ රැස්වීමකදී මෙය අනුගමනය කිරීමට බැංකු එකඟ වූ බව පිහිපත් කරන අතරම සියළුම බැංකු විසින් ප්‍රමාණවත් ආකාරයෙන් එය අනුගමනය නොකරන බවද දන්වමු.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු සිය පොලී අනුපාත සහ විනිමය අනුපාත ප්‍රදර්ශනය කිරීම 2004 ජනවාරි 1 වන දින හෝ ඊට පෙර ක්‍රියාත්මක කළයුතු බව දන්වමු. ප්‍රදර්ශනය කළයුතු තොරතුරු දක්වෙන යෝජිත ආකෘති පත්‍රයක් මේ සමඟ එවා ඇත.

ප්‍රදර්ශනය කෙරෙන පොලී අනුපාත සහ විනිමය අනුපාතවල ප්‍රතිශෝධනයක් සිදු වූ විට එම ප්‍රතිශෝධිත ලැයිස්තුවේ පිටපතක් මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද කරුණාවෙන් දන්වමු.

මෙයට  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

<b>පොලී අනුපාත ගත විනිමය අනුපාත ප්‍රදර්ශනය සඳහා යෝජිත ආකෘති පත්‍රය බැංකුව .....</b>	
තැන්පතු පොලී අනුපාතයන්/වාර්ෂික ප්‍රතිශතය	දිනට පොලී අනුපාතය
ඉතිරිකිරීමේ තැන්පතු	
ස්ථිර තැන්පතු-මාස 12 සඳහා - මාසික පොලී ගෙවීම - කල් පිරුණ විට පොලී ගෙවීම	
අනේවාසික විදේශ මුදල් ඉතිරිකිරීමේ තැන්පතු - ඇමෙරිකානු ඩොලර් - ස්ටර්ලින් පවුම් අනේවාසික විදේශ මුදල් - වසරක ස්ථිර තැන්පතු - ඇමෙරිකානු ඩොලර් - ස්ටර්ලින් පවුම්	

ණය පොලී අනුපාතයන් (වාර්ෂික ප්‍රතිශතය)	දිනට පොලී අනුපාතය
අපනයන බිල්පත් සඳහා ණය - රුපියල් පහසුකම් ආනයන බිල්පත් සඳහා ණය - රුපියල් පහසුකම් කල් බදු මූල්‍ය පහසුකම් මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ණය (වසර 5 දක්වා) නිවාස ණය උකස් ණය අපනයනකරුවන්ට ලබාදෙන ඇමෙරිකා ඩොලර් ණය	

විනිමය අනුපාතිකය	දිනට විදේශ මුදල් ඒකකයට රුපියල්			
	විදේශ මුදල් නෝට්ටු		සංචාරක චෙක්පත්	
	මිලදී ගැනීමේ අනුපාතය	විකිණීමේ අනුපාතය	මිලදී ගැනීමේ අනුපාතය	විකිණීමේ අනුපාතය
ඇමෙරිකානු ඩොලර් ස්ටර්ලින් පවුම් යෙන් යුරෝ ඕස්ට්‍රේලියානු ඩොලර් සිංගප්පූරු ඩොලර් ඉන්දියන් රුපියල්				

යොමුව : 02/04/002/0005/003

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
2003 නොවැම්බර් 21 වන දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී  
විශේෂිත බැංකු වෙත,  
ශ්‍රී ලංකා මහ බැංකුව/මහත්මියනි,

**ප්‍රාග්ධන අරමුදල්වලට සාපේක්ෂව නියම කොට ඇති විවක්ෂණ සීමාවන්**

බැංකු විසින් තම අවදනම් ප්‍රාග්ධන අරමුදල්වලට සාපේක්ෂව දෙන ලද විවක්ෂණ සීමාවන් තුළ නිරන්තරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු බවට සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත මෙමගින් දන්වනු ලැබේ.

මෙයට,  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,  
2003 නොවැම්බර් 24 වන දින

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,  
ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**බැංකු පනත යටතේ 1999 අංක 2 දරන (කේවල ණයගැති සීමාව) විධානයන්**

ඉහත මෙහෙයුම් උපදෙස් හි සංශෝධනයන් මේ සමඟ අමුණා එවන අතර, එය අද දින සිටම බලපැවැත්වෙනු ඇත.

මෙයට,  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

**බැංකු පනතේ 1999 අංක 02 දරන විධානය**  
**(කේවල ණයගැති සීමාව) සංශෝධනය කිරීම**

බැංකු පනතේ 46(1) (ඇ) යටතේ නිකුත් කරන ලද 1999 අංක 02 දරන කේවල ණයගැති සීමාව පිළිබඳ විධානය, පහත සඳහන් ඡේදයන් 3 (අ) සහ 3 (ආ) වශයෙන් ඇතුළත් කර මේ මගින් සංශෝධනය කෙරේ.

- 3 (අ) ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් එහි ප්‍රාග්ධන අරමුදල් පසු අවස්ථාවලදී වැඩි කරන විට:
  - (i) නව කොටස් නිකුත්වකදී හෝ හිමිකම් නිකුත්වකදී ලැබෙන අරමුදල් එසේ ලැබූ දිනයේ සහ එය පොත්වල ඇතුළත් කළ දිනයේ සිට එම වැඩි වූ ප්‍රාග්ධනය ඉහත 3 වන ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීම සඳහා සලකා බැලිය හැකිවේ.
  - (ii) ප්‍රවර්තන වර්ෂයේ ලාභ:බාහිර විගණකයින් එම ලාභ ප්‍රාග්ධනික ලාභ ලෙස සහතික කර ඇත්නම් එම සහතික කරන ලද දිනයේ සිට ඉහත 3 වන ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීම සඳහා එම ලාභ සලකා බැලිය හැකි වේ.
- 3(ආ) තවද, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් නම් ප්‍රවර්ථන වර්ෂයේ සිදුවන අලාභ හෝ ලාභාංශ ගෙවීම් ආදිය සඳහා රඳවාගත් ලාභයෙන් යම්කිසි අඩු කිරීමක් කරයි නම් එම අඩුවීම ඉහත 3 වන පරිච්ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීමේදී සලකා බැලෙන ප්‍රාග්ධන අරමුදලින් අඩුකළ යුතුය.

ඒ. එස්. ජයවර්ධන  
අධිපති

2003 නොවැම්බර් 18 දින,  
කොළඹ.



බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.  
2003 නොවැම්බර් 24 වන දින

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත,  
ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද කේවල ණය සීමාව පිළිබඳ විධානය**

ඉහත මෙහෙයුම් උපදෙස් හි සංශෝධනයන් මේ සමඟ අමුණා එවන අතර, එය අද දින සිටම බලපැවැත්වෙනු ඇත.

මෙයට,  
විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

**බැංකු පනතේ 76 ඒ (1) යටතේ නිකුත් කරන ලද කේවල ණයගැති සීමාව පිළිබඳ විධානය සංශෝධනය කිරීම**

බැංකු පනතේ 76 ඒ (1) යටතේ නිකුත් කරන ලද කේවල ණයගැති සීමාව පිළිබඳ විධානය, පහත සඳහන් ඡේදයන් 1 (අ) සහ 1 (ආ) වශයෙන් ඇතළත් කර මේ මගින් සංශෝධනය කෙරේ.

- 1(අ) ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් එහි ප්‍රාග්ධන අරමුදල් පසු අවස්ථාවලදී වැඩි කරන විට:
  - i නව කොටස් නිකුතුවකදී හෝ හිමිකම් නිකුතුවකදී ලැබෙන අරමුදල් එසේ ලැබූ දිනයේ සහ එය පොත්වල ඇතුළත් කළ දිනයේ සිට එම වැඩි වූ ප්‍රාග්ධනය ඉහත 3 වන ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීම සඳහා සලකා බැලිය හැකිවේ.
  - ii ප්‍රචරිත වර්ෂයේ ලාභ:බාහිර විගණකයින් එම ලාභ ප්‍රාග්ධනික ලාභ ලෙස සහතික කර ඇත්නම් එම සහතික කරන ලද දිනයේ සිට ඉහත 3 වන ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීම සඳහා එම ලාභ සලකා බැලිය හැකි වේ.
- 1(ආ) නවද, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් නම් ප්‍රචරිත වර්ෂයේ සිදුවන අලාභ හෝ ලාභාංශ ගෙවීම් ආදිය සඳහා රඳවාගත් ලාභයෙන් යම්කිසි අඩු කිරීමක් කරයි නම් එම අඩුවීම ඉහත 3 වන පරිච්ඡේදය යටතේ කේවල ණයගැති සීමාව ගණනය කිරීමේදී සලකා බැලෙන ප්‍රාග්ධන අරමුදලින් අඩුකළ යුතුය.

ඒ. එස්. ජයවර්ධන,  
අධිපති.

2003 නොවැම්බර් 18 දින,  
කොළඹ.

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව.  
2003 පෙබරවාරි 27

චක්‍රලේඛ අංකය: 35/01/001/0006/002

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත,

**ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳ කටයුතු මෙහෙයුම් ක්‍රියා පිළිවෙත සහ නියාමක උපදෙස්**

2003 මාර්තු මස 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් සමඟ කරනු ලබන විවට වෙළඳ කටයුතු සඳහා නව ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබන බව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමය යටතේ අදාළවන විවට වෙළඳ කටයුතු මෙහෙයුම් ක්‍රියා පිළිවෙත සහ නියාමක උපදෙස් මේ සමඟ අමුණා ඇත. විවට වෙළඳ කටයුතු පිළිබඳ වැඩිදුරටත් විස්තර පහත සඳහන් කරනු ලබන අයගෙන් (දුරකථන අංක 477644) හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජී. කමලසිරි මහතාගෙන් (දුරකථන අංක: 477036) ලබාගත හැකිය.

විවට වෙළඳපොළ කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් කර ඇති අනෙකුත් සියළුම මෙහෙයුම් උපදෙස් වෙනුවට මෙම මෙහෙයුම් උපදෙස් ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

මෙයට,

ආචාර්ය ඩී. එස්. විජේසිංහ  
අධ්‍යක්ෂ

**ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු  
මෙහෙයුම් ක්‍රියා පිළිවෙත සහ නියාමක උපදෙස්**

පොලී අනුපාතික කොර්ඩෝවක් තුළ අන්තර් බැංකු පොලී අනුපාතය ස්ථායීව පවත්වාගෙන යාම සඳහා, සහභාගි ආයතන ලෙස මින් පසුව සඳහන් කරනු ලබන වාණිජ බැංකු හා රජයේ සුරැකුම්පත් අලෙවිය සඳහා වූ ප්‍රාථමික වෙළෙඳුන් සමඟ මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු පවත්වාගෙන යනු ලබයි. ප්‍රතිමිලදී ගැණුම් අනුපාතිකය (පහළ සීමාව) හා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් අනුපාතිකය මගින් (ඉහළ සීමාව) නිර්ණය කරනු ලබන පොලී අනුපාතික කොර්ඩෝව ප්‍රකාශයට පත්කරනු ලබන අතර එය මාසිකව විමර්ශනයට ලක්කොට අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් සංශෝධනය කරනු ලැබේ. දෛනිකව ඇස්තමේන්තු කරනු ලබන වෙළෙඳපොළ ද්‍රවශීලතාවය මත ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව, කුමන ප්‍රමාණයකින් වෙළෙඳපොළට ද්‍රවශීලතාවය සපයනු ලැබිය යුතුද නැතහොත් කුමන ප්‍රමාණයකින් වෙළෙඳපොළ ද්‍රවශීලතාවය උකහා ගනු ලබන්නේ යන්නත් එම ද්‍රවශීලතාව සැපයීම හෝ උකහා ගැනීම කුමන ස්වරූපයේ ගණුදෙනු වලින් කරන්නේ ද යන්නත් තීරණය කනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන මෙම තීරණය මාර්ගගත පරිගණිත ලංසු තැබීමේ පද්ධතිය හා රොයිටර් දර්ශන තලය මගින් හෝ වෙනත් ඵලදයී සංකීවේදන මාධ්‍යයන් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. විවට වෙළෙඳපොළ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්දේසි ක්‍රමය උපයෝගී කරගනු ඇත. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්, ප්‍රතිවිකිණීමේ ගිවිසුම්, ස්ථිර පදනමක් මත විකුණුම් හා මිලදීගැනීම් වලින් විවට වෙළෙඳපොළ කටයුතු සංයුක්ත වේ. වෙන්දේසියේදී තම ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි වූ සහභාගිත්ව ආයතන සඳහා පවත්නා ප්‍රතිමිලදී ගැනීමේ හා ප්‍රතිවිකිණීමේ හා ප්‍රතිවිකිණීමේ අනුපාතික යටතේ පිළිවෙලින්, ප්‍රතිමිලදී ගැනීමේ හා ප්‍රතිවිකිණීමේ ප්‍රතිමිලදී ගැනීමේ හා ප්‍රතිවිකිණීමේ පහසුකම් දෛනික පදනමක් මත නිත්‍ය පහසුකම් යටතේ සපයනු ලැබේ. දැනට පවත්නා විවට මි හා ප්‍රතිවිවට මි පහසුකම වෙනුවට ද්විතීයික වෙළෙඳපොළෙහි ස්ථිර පදනමක් මත විකිණීම හා මිලදී ගැනීම ආදේශ කරනු ලැබේ. මෙම ගණුදෙනු සඳහා සුරැකුම් ලෙස භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තවදුරටත් උපයෝගී කරගනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය යැයි තැඟේ නම්, වෙන්දේසියන්හි ලංසුවලින් කිසියම් කොටසක් හෝ සියල්ලම පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත. තවද මහ බැංකුවට සහභාගිත්ව ආයතන වෙත පූර්ව දැනුම්දීමකින් පසු, මෙම මෙහෙයුම් පටිපාටිය සහ නියාමක උපදෙස්හි වගන්ති හා/හෝ කොන්දේසි සහමුලින්ම හෝ කොටස් වශයෙන් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට ද අයිතිය ඇත.

**අ. ප්‍රතිමිලදී ගැනීමේ ගණුදෙනු**

1. නැවත ප්‍රකාශයට පත් කරන තුරු ප්‍රතිමිලදී ගැණුම් ගණුදෙනු සිදු කරනු ලබන කාල පරිච්ඡේදය එක් දිනකට සීමාවනු ඇත.
2. මූල්‍ය වෙළෙඳපොළෙහි දෛනික ද්‍රවශීලතාවය ඇස්තමේන්තු කිරීමෙන් පසුව, වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව, මාර්ගගත පරිගණිත ලංසු තැබීමේ පද්ධතිය හා රොයිටර් දර්ශන තලය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන නිවේදනයක් මගින් 09.30 පැයට සහභාගී ආයතනවලින් ලංසු කැඳවීම් කරනු ලබයි. වෙන්දේසියට පිරිනමනු ලබන ප්‍රමාණය ද එමගින් ප්‍රකාශයට පත් කෙරේ.
3. ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම් යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂිත සහභාගි ආයතන පොලී අනුපාතය හා ප්‍රමාණය ඇතුළත් තම ලංසු දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ, විවට වෙළෙඳ කටයුතු ආශයේ ගනුදෙනු කවුළුව වෙත එම දිනම 1000 පැයට හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.
4. ඉදිරිපත් කරනු ලබන ලංසු, මේ සඳහා ස්ථාපිත කර ඇති මාර්ගගත පරිගණිත ලංසු තැබීමේ ක්‍රමය මගින් ඉදිරිපත් කළ යුතුය. මෙම පරිගනකගත ලංසු තැබීමේ ක්‍රමය අක්‍රියව ඇතිවිට පමණක් දුරකථන හා ෆැක්ස් පණිවුඩ මගින් සපයන ලංසු පිළිගැනීම සලකා බලනු ලබයි. දුරකථනය මගින් ඉදිරිපත් කරනු ලබන ලංසු විනාඩි 15 ක් ඇතුළත ෆැක්ස් නිවේදනයක් මගින් තහවුරු කළ යුතුය.
5. සහභාගිත්ව ආයතනයකට එක් වෙන්දේසියක් සඳහා උපරිම වශයෙන් ලංසු තුනක් ඉදිරිපත් කළ හැකිය. ලංසුවක අවම වටිනාකම රුපියල් දශලක්ෂයක් විය යුතු අතර, ඊට වැඩිපුර වූ වටිනාකමකින් යුත් ලංසු රුපියල් දශලක්ෂයේ ගුණාකාරවලින් යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් අනුපාතයට සමාන හෝ ඊට වැඩි මිලක් සහිත වූ පොලී අනුපාතයක් ලංසු ප්‍රතික්ෂේප කරනු ඇත.
6. පිළිගනු ලැබූ මුළු ලංසු ප්‍රමාණය හා එහි බර තබන ලද සාමාන්‍ය ප්‍රතිමිලදී ගැණුම් අනුපාතිකය ඇතුළත් වෙන්දේසියේ ප්‍රතිඵල 1030 පැයේදී පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය තුළින් හා /හෝ රොයිටර් දර්ශන තලය මගින් ප්‍රකාශයට පත් කෙරේ.

7. ලංසු පිළිගනු ලැබූ බව සහ එම වෙන්කිරීම්, වෙන්දේසියේදී සාර්ථක වූ ලංසු තබන්නන්හට 1030 පැයේදී පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මෙන්ම දුරකථනය මගින් දැනුම්දෙනු ලබයි. වෙන්කරනු ලබන ප්‍රමාණය තීරණය වනුයේ සාර්ථක වූ ලංසු තබන්නන් ඉදිරිපත් කරන ලද ලංසුවල මිල අනුවය.
8. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව අදාළ භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර හා සම්බන්ධ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් අත්සන් තබා ගැනීමේදී මගින් සහභාගි ආයතන වෙත යවනු ලැබේ. මෙම ගිවිසුම අමුණුම් අංක 1 හි දක්වා ඇති ආකෘතියට අනුකූල විය යුතුය.
9. අදාළ සහභාගීත්ව ආයතනය වෙනුවෙන් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම දෙදෙනෙකු විසින් නියමිත පරිදි අත්සන් තබා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර දීමෙන් හෝ ගැනීමේ මගින් එදිනම 1230 පැයට ප්‍රථම එවිය යුතුය.
10. සහභාගීත්ව ආයතනය ඉදිරිපත් කරන ලද ලංසුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබූ පසු එය එකී ආයතනයේ වගකීමක් වන අතර, මෙම ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම නියමිත පරිදි බලය ලත් පුද්ගලයන්ගේ අත්සන් යොදා භාරදීමට අපොහොසත් වන ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඒ සඳහා වන හානිය ලෙස විකුණුම් වටිනාකම හා ප්‍රතිමිලදී ගැණුම් වටිනාකම අතර වූ වෙනස ගෙවීමට යටත් වේ. ගෙවිය යුතු මෙම හානිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එදිනම පාර්ශවකරුවන්ගේ ගිණුමට හර කරනු ලැබේ.
11. නියමිත පරිදි අත්සන් යොදනු ලැබූ ප්‍රතිමිලදී ගැණුම් ගිවිසුම සහභාගීත්ව ආයතනයෙන් ලැබුණු පසු ශ්‍රී ලංකා මහ බැංකුව එදිනම උක්ත සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම පාර්ශවීයකරුවන්ගේ ගිණුමට හර කරනු ඇත. මීට සමානව, සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම හා ගිවිසුමේ කාලය සඳහා වූ පොලිය ඇතුළත් මිලදී ගැනීමේ වටිනාකම අදාළ ගිවිසුම් පරිනත වූ පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ සවත්වාගෙන යනු ලබන සහභාගීත්ව ආයතනයේ ගිණුමට බැර කරනු ඇත.
12. අදාළ සුරැකුම්පත්හි සම්පූර්ණ වටිනාකම පියවීමට ප්‍රමාණවත් අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති එම සහභාගීත්ව ආයතනයේ ගිණුමේ තොමැතිනම් ඒ සඳහා වන හානිය වෙනුවෙන් මෙම උපදෙස් මාලාවට අනුව ගණනය කරනු ලබන විකුණුම් වටිනාකම හා ප්‍රතිමිලදී ගැනීමේ වටිනාකම අතර වෙනස මහ බැංකුවට ගෙවීමට එම සහභාගීත්ව ආයතනය බැඳී සිටී.
13. අදාළ සුරැකුම්පත් සහභාගීත්ව ආයතන වෙත භෞතිකව භාරදෙනු නොලබන නමුත් එම සුරැකුම්පත් පාර්ශවීයකරුවන් වෙනුවෙන් මහ බැංකුව භාරයේ තබාගනු ලැබේ.
14. පිරිනමනු ලැබූ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් එකම මිලක් යටතේ ලැබුණු විට, තිබෙන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ප්‍රමාණය සමාන අනුපාතිකයක් මත එම ලංසු තබන්නන්ට වෙන් කරනු ලැබේ. ඒ අනුව තීරණ අනුපාතයෙහි ඇති ලංසුවලින් කිසියම් ප්‍රමාණයක් පමණක් පිළිගනු ලැබිය හැකිය.
15. අවශ්‍ය යැයි හැඟෙන්නේ නම්, එම දිනයේම පසුව අතිරේක වෙන්දේසි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුවට ඇත.
16. මෙහි යොදනු ලැබූ වචන හා ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමෙහි සඳහන් වචන අතර සමාන අර්ථකථනයන් ප්‍රකාශ වේ.

**ආ. ප්‍රතිවිකුණුම් ගිවිසුම්**

1. ප්‍රතිවිකුණුම් ගණුදෙනුවල වලංගු කාලය නැවත දක්වන තුරු එක් දිනකට සීමා වනු ඇත.
2. වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව මූල්‍ය වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාවය ගණනය කිරීමෙන් පසු මාර්ගගත පරිගණක ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ රොයිටර් දර්ශන තලය මගින් හෝ වෙනත් ඵලදායී සංනිවේදන මාධ්‍යයකින් 0930 පැයට ලංසු තැබීම සඳහා නිවේදනයක් නිකුත් කරයි. එහිදී වෙන්දේසියට පිරිනමනු ලබන ප්‍රමාණයද ප්‍රකාශ කරයි.
3. ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ ණයට ගැනීමට අපේක්ෂිත සහභාගීත්ව ආයතන පොලී අනුපාතය හා ප්‍රමාණය මිල ඇතුළත් ලංසු ශ්‍රී ලංකා මහ බැංකුවේ, දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ, විවිධ වෙළෙඳ කටයුතු අංශයේ ගණුදෙනු කවුළුව වෙත එම දිනයේම 1000 පැයට හෝ ඊට ප්‍රථම එවිය යුතුය.
4. ඉදිරිපත් කරනු ලබන ලංසු මේ සඳහා ස්ථාපිත කර ඇති පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් ඉදිරිපත් කළ යුතුය. පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය ක්‍රියා විරහිතව ඇති විටෙක පමණක් දුරකථන හා ගැනීමේ පණිවුඩ මගින් සපයනු ලබන ලංසු පිළිගැනීම සලකා බලනු ලබයි. දුරකථන මගින් ඉදිරිපත් කරන ලංසු විනාඩි 15 ක් ඇතුළත ගැනීමේ නිවේදනයක් මගින් තහවුරු කළ යුතුය.

5. සහභාගිත්ව ආයතනයකට වෙන්දේසියක් සඳහා උපරිම වශයෙන් ලංසු තුනක් ඉදිරිපත් කළ හැකිය. ලංසුවක අවම වටිනාකම රුපියල් දශලක්ෂයක් විය යුතු අතර, ඊට වැඩිපුර වූ වටිනාකම් ඇති ලංසු රුපියල් දශ ලක්ෂයේ ඉහතකාරවලින් විය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතයට සමාන හෝ ඊට වඩා අඩු පොලී අනුපාත සඳහන් ලංසු ප්‍රතික්ෂේප කරනු ඇත.
6. පිළිගනු ලැබූ මුළු ලංසු ප්‍රමාණය හා එම ලංසුවල බර තබන ලද සාමාන්‍ය ප්‍රතිච්ඡාලන අනුපාතය ඇතුළත් වෙන්දේසියේ ප්‍රතිඵල 1030 පැයේදී පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ රොයිටර් දර්ශන තලය මගින් ප්‍රකාශයට පත් කෙරේ.
7. ලංසු පිළිගනු ලැබූ බව සහ වෙන්කිරීම්, වෙන්දේසියේදී සාර්ථකවූ ලංසු තබන්නන්හට 1030 පැයේදී පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් මෙන්ම දුරකථන මගින්, දැනුම් දෙනු ලබයි. වෙන්කරනු ලබන ප්‍රමාණය තීරණය වන්නේ සාර්ථක වූ ලංසු තබන්නන් ඉදිරිපත් කළ ලංසුවල පොලී අනුපාත අනුවය.
8. හයවෙනි වගන්තිය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙන්දේසියේ ප්‍රතිඵල නිකුත් කළ වහාම සාර්ථක වූ සහභාගිත්ව ආයතන ප්‍රතිච්ඡාලන ගිවිසුමට අදාළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරයන්හි පිටපත් යොදා නියමිත පරිදි එදින 1230 පැයට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතුය.
9. ඉහත 8 වන වගන්තියෙහි දක්වා ඇති ආකාරයට නියමිත පරිදි පිටපත් යොදන ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ලැබීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබූ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර සම්බන්ධයෙන් අදාළ වූ ප්‍රතිච්ඡාලන ගිවිසුම නියමිත පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් අත්සන් යොදා මහ බැංකුව විසින් සහභාගි ආයතනය වෙත උත්සාහ මගින් යවනු ලැබේ. මෙම ගිවිසුම, අංක ෧෧ ඇමුණුමේ දක්වා ඇති ආකෘතියට අනුකූල විය යුතුය. ප්‍රතිච්ඡාලන ගිවිසුමට අදාළ, මෙහි 12 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි තීරණය කරනු ලබන ගනුදෙනුවෙහි ගැණුම් මිල සහ 13 වන වගන්තියේ දක්වා ඇති පරිදි තීරණය කරනු ලබන විකුණුම් මිල සහ මහ බැංකුවේ ඇති සහභාගි ආයතනයේ ගිණුමට මිලදී ගත් දිනයේදී බැර කරනු ලබන මිලදී ගැණුම් වටිනාකම සහ එම ගිණුමට ආපසු විකුණුම් දිනයේදී හර කරනු ලබන විකිණීමේ වටිනාකම ප්‍රතිමිලදී ගැණුම් ගිවිසුමෙහි සඳහන් විය යුතුය.
10. සහභාගිත්ව ආයතනයේ අදාළ බලධාරීන් විසින් ප්‍රතිච්ඡාලන ගිවිසුම නිසි පරිදි අත්සන් කලා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීමේ අංශය වෙත එදින 1330 පැයට බාරදිය යුතුය. නැතහොත් උත්සාහ මගින් එවිය යුතුය. සහභාගිත්ව ආයතනය වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයන්ට ඒ වෙනුවෙන් නිසි අධිකාරය තිබිය යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි අත්සන්හි වලංගුතාවය පිළිබඳව තවදුරටත් වග කියනු නොලැබේ. උත්සාහ මගින් යවනු ලැබූ මෙම ගිවිසුම, අදාළ පාර්ශවය විසින් නිතරානුකූලව නිසි පරිදි සම්පූර්ණ කොට 1600 පැයට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණ භාරදිය යුතුය.
11. පාර්ශවිකකරු නිතරානුකූලව නිසි ලෙස පිටපත් කර පවරණ ලද භාණ්ඩාගාර බිල්පත් සහ/හෝ බැඳුම්කර සහ සහභාගි ආයතන විසින් නිසි ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පසු, අදාළ බිල්පත් හා බැඳුම්කරවල මිලදී ගැනීමේ වටිනාකම පාර්ශවිකකරුවන් විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට බැර කරනු ලැබේ.
12. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගන්නා ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල මිලදී ගැනීම් මිල එකී සුරැකුම්පත්වල වෙළෙඳපොළ මිල වේ. මෙම සුරැකුම්පත්වල වටිනාකම ගණනය කරනුයේ එම සුරැකුම්පත් මහ බැංකුව විසින් තීරණය කරන ලද අනුපාතයකට අනුව ගලපන ලද විට සුරැකුම්පත්වල ප්‍රාථමික වෙළෙඳ පොලෙහි බරතබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයෙන් පරිනත වීමට ඇති දින ගණන සඳහා වට්ටම් කිරීමෙනි.
13. මිලදී ගැනීමේ වටිනාකම සහ සහභාගිත්ව ආයතනය විසින් සඳහන් කරන ලද මිල මත ගණනය කළ පොලී ප්‍රමාණය ඇතුළත් ප්‍රතිච්ඡාලන වටිනාකම ගිවිසුමේ දක්වා ඇති ප්‍රතිච්ඡාලන දිනයේදී එකී සහභාගිත්ව ආයතනය මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමට හර කරනු ලැබේ.
14. ප්‍රතිච්ඡාලන ගිවිසුම සම්පූර්ණවීමත් සමඟ එනම්, ප්‍රතිච්ඡාලන දිනයේදී විකුණුම් අගය සහභාගිකරුගේ ගිණුමට හර කිරීමත් එය මහ බැංකුවේ ගිණුමට බැර කිරීමත් සමඟ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සහභාගි ආයතනය තමට පිටපත් කරනු ලැබේ.
15. ප්‍රතිච්ඡාලන ගිණුමට පියවීමට නියමිත දිනය බැංකු නිවාඩු දිනයක් වුවහොත් ඊළඟ වැඩ කරන දිනයෙහි අදාළ ගිණුමට පියවනු ඇත. මෙහි හා ප්‍රතිච්ඡාලන ගිවිසුමෙහි සඳහන් උපදෙස් හා ක්‍රියා පටිපාටීන් පිළිපැදීමට සහභාගිත්ව ආයතන බැඳී සිටී.

- 16. පිරිනමනු ලැබූ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් එක සමාන අනුපාතයකට ලැබුණු විටදී, තිබෙන සුරැකුම්පත් ප්‍රමාණය සමාන අනුපාතිකයන් මත එම ලංසු තබන්නන්ට වෙන් කරනු ලැබේ. ඒ අනුව තීරණ අනුපාතයෙහි ඇති ලංසුවලින් කිසියම් ප්‍රමාණයක් පමණක් පිළිගනු ලැබිය හැකිය.
- 17. අවශ්‍ය යැයි හැඟේ නම් එදිනම පසුව අතිරේක වෙන්දේසි පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතිය ඇත.

**(අ) ස්ථිර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම**

- 1. අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවලදී මහ බැංකුව විසින් විකිණීමට අදහස් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් /බැඳුම්කරය විකිණීමට අදහස් කරන බවත් එසේ විකිණීමට අදහස් කරන සුරැකුම්පත් ප්‍රමාණය හා සුරැකුම්පත්වල තොරතුරු පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ රොයිටර් දර්ශන තලය මගින් නිවේදනය පත් කරමින් සහභාගිත්ව ආයතනවලින් ලංසු කැඳවුම් කරනු ලැබේ. වෙන්දේසිය පවත්වන දිනයෙහි 1300 පැයේ සිට 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලබයි.
- 2. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන සහභාගිත්ව ආයතනයන් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි මුහුණත වටිනාකම, ඉල්ලුම් කරනු ලබන සුරැකුම්පත්හි පරිනතවීමට ඇති කාලය, පොලී ප්‍රමාණය (එලද අනුපාතිකය) හා අපේක්ෂිත මිල ඇතුළත් උපරිම වශයෙන් ලංසු තුනක් 1400 පැයේදී හෝ ඊට ප්‍රථම දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් ඉදිරිපත් කළ යුතුය. මෙම ලංසු ඉදිරිපත් කිරීමේ පද්ධතිය ක්‍රියාවිරහිතවී ඇති විටෙක පමණක් ලංසු දුරකථන හා ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකිය. දුරකථන මගින් ඉදිරිපත් කරනු ලබන ලංසු විනාඩි 15 ක් තුළදී, එතෙක් 1400 පැයට ප්‍රථම ලිඛිතව තහවුරු කළ යුතුය. ඊට පසු එම කොන්දේසි සඳහා කවර හෝ හේතුවක් නිසා හෝ ලංසු භාරගනු නොලැබේ.
- 3. ලංසුවක අවම ප්‍රමාණය රුපියල් දශලක්ෂයක් විය යුතු අතර ඒවා දශ ලක්ෂයේ ඉතාකාරවලින් විය යුතුය.
- 4. ලංසු පිළිගනු ලැබූ සහභාගිවන ආයතන වෙත එදින 1430 පැයේදී එසේ පිළිගනු ලැබූ බව හා අදාළ සුරැකුම්පත් විකුණුම් මිල දුරකථන හා ෆැක්ස් මගින් දැන්වනු ලබයි. පියවීම් එදිනට පසු වැඩ කරන දිනයේදී සිදු කරයි.
- 5. අදාළ සහභාගිත්ව ආයතන විසින් මිලදී ගැනීමේ අපේක්ෂාවන් ඉදිරිපත් කළ, බිල්පත්/බැඳුම්කරයන්හි පොලී අනුපාත මිල හෝ විකිණීමේ මිල හා භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි පරිනතවීමට ඇති කාලය මත පදනම්ව වට්ටම් කරන ලද වටිනාකම සාර්ථක වූ සහභාගි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමට හර කරනු ලැබේ.
- 6. ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගිත්ව ආයතනයක ලංසු පිළිගත් පසු එකී පාර්ශවය ගණුදෙනුවේ (වටිනාකම සහභාගි ආයතනය මිලදී ගත්) ගෙවීමට අපොහොසත් වන්නේ නම්, ඒ වෙනුවෙන් වූ හානිය වශයෙන් ලංසුවේ සඳහන් පොලී අනුපාතය යටතේ සුරැකුම්පත්වල පරිනතවීමට ඇති ඉතිරිතලය සඳහා ගිණුම් මිල මත පොලී ගෙවීමට බැඳී සිටී. මෙසේ ගෙවීමට බැඳී ඇති හානිය පියවීමේ දිනදී සහභාගිත්ව ආයතනයේ ගිණුමට හර කරනු ඇත.
- 7. ගෙවීම් පියවූ දිනට පසුදින සහභාගිත්ව ආයතනය අදාළ සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත යුතුය.
- 8. එකම මිලට පිරිනමනු ලැබූ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් ලැබූ විටදී, පිරිනමනු ලැබූ ප්‍රමාණය, ඊට අදාළව ඉදිරිපත් කල ලංසු ප්‍රමාණය මත පදනම්ව අදාළ ලංසු තබන්නන් වෙත ප්‍රදානය කරයි.
- 9. සහභාගිත්ව ආයතනයක ලංසුවක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

**(ආ) ස්ථිර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීම**

- 1. අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවලදී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිලදී ගැනීමට, අපේක්ෂා කරන බවත් එසේ මිලදී ගැනීමට අදහස් කරන සුරැකුම්පත් ප්‍රමාණය හා එහි පරිණත කාලය පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ රොයිටර් දර්ශන තලය මගින් නිවේදනය කරමින් සහභාගි ආයතනවලින් ලංසු කැඳවනු ලැබේ. වෙන්දේසිය පවත්වනු ලබන දින 1300 - 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලබයි.
- 2. මහ බැංකුව සඳහන් කරනු ලැබූ පරිණත කාල වලින් යුත් බැඳුම්කර විකිණීමට අපේක්ෂා කරනු ලබන, සහභාගිත්ව ආයතනයන්, පහත සඳහන් තොරතුරු ඇතුළත් තම ලංසු දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත එදිනම 1400 පැයට හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය
  - i. විකුණනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි මුහුණත වටිනාකම.
  - ii. භාණ්ඩාගාර බැඳුම්කරයක් නම්, කුපත් අනුපාතිකය, සහ කුපත් දිනය.
  - iii. පොලී අනුපාතය (එලද අනුපාතය) හා අපේක්ෂිත මිල.
  - iv. විකිණීමට ඉදිරිපත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි පරිණත දිනයන්.

3. සහභාගිත්ව ආයතන පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් තම ලංසු ඉදිරිපත් කළ යුතුය. මෙම ලංසු තැබීමේ ක්‍රමය අක්‍රීය වී ඇති විටෙක පමණක්, තම ලංසු දුරකථනයෙන් දැනුම්දිය හැකි අතර, විනාඩි 15 ක් ඇතුළත එකී ලංසු උක්ස් නිවේදනයකින් තහවුරු කළ යුතුය. ඉදිරිපත් කළ ලංසු පිළිගනු ලැබූ සහභාගිත්ව ආයතන වෙත එම පිළිගැනීම එදින 1430 පැයේදී දැනුම්දෙනු ලබයි. ඊළඟ වැඩ කරන දිනදී ගෙවීම් පියවනු ලබයි.
4. ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගැනීමට පිළිගනු ලැබූ අදාළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සහභාගි ආයතනයේ බලය ලත් නිලධාරීන් දෙදෙනෙකු විසින් නිසි පරිදි පිටසත්කර ගෙවීම් පියවීම් කළ යුතු දින 1200 පැයට ප්‍රථම ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ පිහිටි විවට වෙළෙඳපොළ කටයුතු අංශය වෙත සහභාගි වූ ආයතන විසින් පැමිණ භෞතිකව භාරදිය යුතුය.
5. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලැබූ ලංසුවක් ඉදිරිපත් කළ සහභාගිත්ව ආයතනයක් අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර නිසි පරිදි පිටසන් යොදා භාරදීමට අපොහොසත් වී අදාළ ගනුදෙනුව අගරු කරන්නේ නම් ඒ වෙනුවෙන් වන හානිය ලෙස සහභාගිකරු ඉදිරිපත් ලංසු තැබූ පොලී අනුපාතය යටතේ එකී සුරකුම්පත්හි පරිනතවීමට ඇති ඉදිරි කාලය සඳහා විකුණුම් වටිනාකම මත පොලී ගෙවීමට බැඳී සිටී. මෙසේ ගෙවීමට ඇති මුදල එකී සහභාගිකරුගේ ගිණුමට පියවීමේ දින හර කරයි.
6. නියමිත පරිදි පිටසන් කර භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර සහභාගිකරුගෙන් ලැබීමත් සමඟ එකී සුරකුම්පත්හි ගැණුම් වටිනාකම සහභාගිත්ව ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට බැර කරනු ලැබේ. මිලදී ගනු ලැබූ වටිනාකම සහභාගිත්ව ආයතනය ඉදිරිපත් කරනු ලැබූ පොලී අනුපාතය මත ගණනය කරනු ඇත.
7. සහභාගිත්ව ආයතනයන් ඉදිරිපත් කල විකිණීම සඳහා වූ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි ලංසු පිළිගනු ලැබීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතිය ඇත. තවද, පූර්ව දැනුම්දීමකින් තොරව මෙම මෙහෙයුම් උපදෙස්හි අදාළ වගන්ති හා/හෝ කොන්දේසි ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ද අයිතිය ඇත.

**ඇමුණුම් අංක: I**

විවෘත වෙළෙඳ කටයුතු පියවීම් අංශය,  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

දුරකථන : 477087, 422094

ෆැක්ස් : 421192, 421194

**ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම**  
**ගිවිසුම් අංක .....**

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් මත ශ්‍රී ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් ඔබට විකුණන ලද බවට මෙයින් තහවුරු කරමි.

- 1. භාණ්ඩාගාර බිල්පත් අංකය :
- 2. කල් පිරෙන දිනය :
- 3. භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම (රුපියල් දශ ලක්ෂ) :
- 4. ගිවිස ගත් ප්‍රති මිලදී ගැනීම්වල අගය :
- 5. විකුණන දිනය :
- 6. ප්‍රතිමිලදී ගන්නා දිනය (කල් පිරෙන දිනය) :
- 7. කාලය (දින ගණන) :
- 8. අනුපාතය (එලදව)වාර්ෂික ප්‍රතිශතයක් ලෙස :
- 9. මිල (රු. 100/- ක් ලෙස) :
- 10. වට්ටම් කළ වටිනාකම :
- 11. පියවීම

විකුණුම් දිනයේ දී අප වෙත ඇති ඔබගේ ගිණුම් අංක .....ට, රු. ....(වට්ටම් කළ වටිනාකම) හර කරන අතර, ප්‍රතිමිලදී ගැනීම් දිනයේදී රු.....ක් බැර (වට්ටම් කළ වටිනාකම, පොළිය) කරනු ලැබේ.

ගිවිසුම් කාල පරිච්ඡේදය තුළ ඉහත සඳහන් භාණ්ඩාගාර බිල්පත් ඔබ වෙනුවෙන් අපගේ සුරක්ෂිතයේ තබා ගනු ඇත.



.....  
බලය ලත් නිලධාරී අත්සන

(ශ්‍රී ලංකා මහ බැංකුව)

වේලාව.....

බලය ලත් නිලධාරී අත්සන

එකඟ වෙමු

(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව)

මුද්‍රාව

වේලාව .....

අවධානය :-

කරුණාකර අද දින 12.30 පැයට පෙර උතුරු මගීන් තහවුරු කරන්න.

.....  
බලය ලත් නිලධාරී අත්සන

(ශ්‍රී ලංකා මහ බැංකුව)

වේලාව.....

බලය ලත් නිලධාරී අත්සන

(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව)

මුද්‍රාව

වේලාව .....

උතුරු අංකය:-

**ඇමුණුම් අංක: II**

විවෘත වෙළෙඳ කටයුතු පියවීම් අංශය,  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව.

දුරකථන : 477087, 422094

ෆැක්ස් : 421192, 421194

**ප්‍රතිචක්‍රණීය ගිවිසුම**  
**ගිවිසුම් අංක : .....**

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රතිචක්‍රණීය ගිවිසුමක් මත ශ්‍රී ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත/බිල්පත්, බැඳුම්කරය/බැඳුම්කර ඔබගෙන් මිලදී ගත් බවට මෙයින් තහවුරු කරමු.

1.

භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර අංක	බැඳුම්කර අනුක්‍රමික අංක C	කල් පිරෙන දිනය	මිලදී ගන්නා මිල	විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණය (මුහුණත වටිනාකම (රුපියල්))	ගැණුම් වටිනාකම (රුපියල්)
			එකතුව		

ඉල්ලුම් කරන ලද ප්‍රමාණය .....

- 2. ආපසු විකුණන ලද දිනය (කල් පිරෙන දිනය) :
- 3. කාලය (දින ගණන) :
- 4. පොළී අනුපාතය (%) :
- 5. ප්‍රතිචක්‍රණීය වටිනාකම :
- 6. පියවීම :

මිලදී ගැනීම් දිනයේදී භාණ්ඩාගාර බිල්පත/බිල්පත් හා බැඳුම්කරය/බැඳුම්කර අප වෙත භාර දුන් විට රු. ....ක් (මුළු මිලදී ගැණුම් වටිනාකම) අපි අප වෙත ඇති ඔබගේ ගිණුම් අංක: .....ට බැර කරන අතර, එම බිල්පත/බිල්පත් බැඳුම්කරය/බැඳුම්කර ආපසු විකිණීම් දිනයේ දී එකී ගිණුමට රු. ....ක් (ප්‍රති චක්‍රණීය වටිනාකම ) හර කරමු.

නිසි පරිදි අප වෙත පිටසන් කරන ලද ඉහත දක්වෙන භාණ්ඩාගාර බිල්පත/බිල්පත්, බැඳුම්කරය/බැඳුම්කර මිලදී ගන්නා දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාර දිය යුතු ආපසු විකුණුම් දිනයේදී පිටසන් කර ඒවා ආපසු ඔබ වෙත භාර දෙනු ලැබේ.

.....  
බලය ලත් නිලධාරී අත්සන  
(ශ්‍රී ලංකා මහ බැංකුව)

වේලාව:- .....

.....  
බලය ලත් නිලධාරී අත්සන  
(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව) මුද්‍රාව :-

වේලාව :- .....

කරුණාකර අද දින 1330 පැයට පෙර උතුරු මහල තහවුරු කරන්න.

\* අදාළ වන තැන්හි

.....  
බලය ලත් නිලධාරී අත්සන  
(ශ්‍රී ලංකා මහ බැංකුව)

වේලාව:- .....

.....  
බලය ලත් නිලධාරී අත්සන  
(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව) මුද්‍රාව :-

වේලාව :- .....

අවධානයට :

උතුරු මහල:

මෙහෙයුම් උපදෙස් : 35/01/005/0007/1

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2003 මාර්තු 20 වන දින

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

**සංචිත අවශ්‍යතා**

1. (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පණත හා (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරිය) 2002 අංක 32 දරණ මුදල් නීති (සංශෝධන) පණතින් සංශෝධිත පරිදි 10 (අ), 93,94,96 සහ 97 වැනි වගන්ති යටතේ 2003 මාර්තු 20 වැනි දින හා අංක 280/7 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.
- (ii) මුදල් නීති පනතේ 93 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාර, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික මුදලින් පවත්වාගෙන යන තැන්පතු වගකීම් මත සංචිත පවත්වා ගත යුතුය.
2. (i) මුදල් නීති පනතේ 94 වගන්තියේ විධිවිධාන ප්‍රකාර, වාණිජ බැංකු විසින් ඒවායෙහි ඉහත අංක 1 රෙගුලාසියෙහි දක්වා ඇති තැන්පතු වගකීම් වෙනුවෙන් පවත්වා ගතයුතු සංචිත අවශ්‍යතාවය වනුයේ එකී මුළු තැන්පතු වගකීම් වලින් සියයට 10 කට සමාන ප්‍රමාණයක්ය.
- (ii) වාණිජ බැංකු විසින් ඒවායෙහි ඉහත අංක 1 රෙගුලාසියෙහි දක්වා ඇති තැන්පතු වගකීම් වෙනුවෙන් පවත්වා ගත යුතු සංචිත අවශ්‍යතා මහ බැංකුවේ රුපියල් තැන්පතුවල ස්වරූපය ගතයුතුය. එසේ වුවද, තැන්පතු වගකීම්වලින් සියයට දෙකකට වැඩි වුවද, එහෙත් සියයට හතරක් නොඉක්ම වන්නාවූ ද, මුදලක් ඒ බැංකුවේ වත්කම් ලෙස ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසිවල ස්වරූපයෙන් එම බැංකුව විසින් පවත්වා ගත යුතු ස්වකීය සංචිතවල කොටසක් වශයෙන් පවත්වා ගෙනයනු ලැබිය හැකිය.
3. වාණිජ බැංකුවක් පවත්වා ගතයුතු සංචිත අවශ්‍යතාවයේ ප්‍රමාණය ගණන් බැලීම සෑම බ්‍රහස්පතින්ද දිනකම කළයුතු අතර, එය ඊට පෙරාතුව වූ අභ්‍යන්තරවද දිනෙන් අවසන් වූ සතියේ එක් එක් දිනයන්හි ව්‍යාපාරික කටයුතු නිමවන වේලාවේදී පවත්නා රුපියල් තැන්පතු වගකීම්වල සාමාන්‍යය පදනම් කරගෙන ගණන් බැලිය යුතුය. වාණිජ බැංකුවක් විසින් පවත්වා ගත යුතු ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු සහ කාසි ස්වරූපයෙන් තබාගත හැකි සංචිත ප්‍රමාණය එම සතියේ එක් එක් දින අවසානයේ වූ නෝට්ටු හා කාසිවල සාමාන්‍යය විය යුතුය.
4. ඉහත රෙගුලාසි අංක 3 හි දක්වා ඇති පරිදි ගණන් බලන ලද සංචිත ප්‍රමාණය එසේ ගණන් බලන ලද දිනට පසු දින සිකුරාද සිට ඊළඟ සතියේ බ්‍රහස්පතින්ද දක්වා වූ සතිය සඳහා සාමාන්‍යයක් වශයෙන් පවත්වාගත යුතුය. එම සාමාන්‍යය, එම සතියේ සෑම දිනකම ව්‍යාපාරික කටයුතු අවසානයේ වූ ශේෂයන් මත පදනම් විය යුතුය.
5. වාණිජ බැංකුවක් විසින් අවශ්‍ය සංචිතවල උන ප්‍රමාණය වෙනුවෙන්, දිනකට සියයට එකෙන් දහයෙන් පංශුවක අනු ප්‍රමාණයක් මත පොළියක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය. එකී පොළිය පනතේ 96 වැනි වගන්තිය යටතේ සංචිත ගණන් බලනු ලැබූ බ්‍රහස්පතින්දට පසුව එන සතියේ සිකුරාද දිනය පසු නොකර ගෙවිය යුතුය.
6. අධ්‍යක්ෂ, දේශීය කටයුතු විසින් හෝ ඔහු විසින් තත් කාර්යය සඳහා බලය දෙන ලද යම් නිලධාරියෙකු විසින් දැනුම් දීමේ ප්‍රකාශයක් නිකුත් කරනු ලබන අතර, එහි
  - (අ) එවැනි වාණිජ බැංකුවල සංචිත ප්‍රමාණය අවශ්‍ය සංචිත ප්‍රමාණයට වඩා අඩු බව,
  - (ආ) ඒ සංචිතවල උණනාවය නිබු සතිය,
  - (ඇ) ඒ උණනාවයේ ප්‍රමාණය, සහ
  - (ඈ) උණනා ප්‍රමාණය මත ගෙවිය යුතු පොළී ප්‍රමාණය සඳහන් කොට එකී බැංකුවෙන් අයවිය යුතු පොළී ප්‍රමාණය පිළිබඳව එකී බැංකුවට දෙන ලද ප්‍රමාණවත් දත්විමක් ලෙස එය සලකනු ලැබිය යුතුය.
7. සෑම වාණිජ බැංකුවක් විසින්ම, සෑම බ්‍රහස්පතින්දවකම මධ්‍යහ්න 12 පසු නොකොට මෙහි 'අ' උප ලේඛණය යටතේ දක්වා ඇති ආකෘති පත්‍රයට සාරානුකූල වූ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු අධ්‍යක්ෂ වෙත සැපයිය යුතුය.

8. මෙම නියෝගයන් 2003 අප්‍රේල් මස 03 වැනි දින සිට බලපැවැත්වෙන අතර, ඒ සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අංක : 804/16 හා 1994 පෙබරවාරි මස 03 වැනි දින දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ කලින් කලට සංශෝධනය කරනු ලැබූ 'ඇ' නියෝගය මෙයින් පරිවර්තනය කරනු ලැබේ.

පද සම්බන්ධයෙන් අනාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ නියෝගයෙහි -

'තැන්පතු වගකීම්' යන්නෙන් වාණිජ බැංකුවක වගකීම් වන පහත දැක්වෙන සියල්ල අදහස් වේ.

ඉල්ලුම් තැන්පතු, විශේෂ තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු, කාලීන තැන්පතු, වාණිජ බැංකුවක් නොවන වෙනත් ආයතනයක් මගින් අන්තර් බැංකු ඒකභණ මුදල් වෙළෙඳපොළෙහි සිදුකර ඇති ස්ථාපිත කිරීම්, ණයවර ලිපිවලට එරෙහි ආන්තික, විශ්‍රාම වැටුප් අරමුදල් වැනි විශේෂ තැන්පතු යෝජනා ක්‍රම කිබේ නම්, ඒවා ද ළමා තැන්පතු යෝජනා ක්‍රම හා එවැනි ස්වභාවයේ වෙනත් යෝජනා ක්‍රම ද, එසේම භාරයන් වශයෙන් පවත්වාගෙන යන වත්කම් හෝ ස්වකීය ගණුදෙනුකරුවන් ශ්‍රී ලංකා මුදලින් පවත්වාගෙන යන තැන්පතු වගකීම්. එහෙත් මෙකී 'තැන්පතු වගකීම්' වලට අන්තර් බැංකු වගකීම් ඇතුළත් නොවේ.

'ඉල්ලුම් තැන්පතු' යන්නෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් සම අගය සඳහන් කරනු ලැබ ඇත්තා වූ ද, වෙන්පතකින්, අනකරයකින් හෝ ඇණවුමකින් ඉල්ලා සිටිය විට නීත්‍යානුකූල පිරිනැමීමක් වශයෙන් ගෙවීමට යටත් වන්නා වූ ද, වාණිජ බැංකුවල සියළු තැන්පත් වගකීම් අදහස් වන නමුත් කොන්දේසි මත ගෙවීමට යටත් වන එවැනි වගකීම් ඊට ඇතුළත් නොවේ.

'විශේෂ තැන්පතු' යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 10 වැනි වගන්තිය යටතේ යම් විශේෂ ගිණුමක තැන්පත් කරන ලද මුදල් වලින් පැන නැගෙන වාණිජ බැංකුවල ඇති සියළු තැන්පතු වගකීම් අදහස් කෙරේ.

'ඉතිරි කිරීමේ තැන්පතු' යන්නෙන් ඉහත විස්තර කර ඇති පරිදි ඉල්ලුම් තැන්පතු, කාලීන තැන්පතු සහ විශේෂ තැන්පතු හැර ශ්‍රී ලංකා ව්‍යවහාර මුදලින් වටිනාකම සඳහන් කර ඇති සියළුම තැන්පතු වගකීම් අදහස් කෙරේ.

'කාලීන තැන්පතු' යන්නෙන්, කල් පිරෙන කාලසීමාවක් සඳහා භාර ගන්නා ලද ඉල්ලුම් කල විටෙක ආපසු ලබාගත නොහැකි, පොළියක් සමඟ ආපසු ගෙවනු ලබන්නා වූ, ශ්‍රී ලංකා මුදලින් වටිනාකම සඳහන් කර ඇති සියළුම තැන්පතු වගකීම් අදහස් කෙරේ.

ඉහත රෙගුලාසිය 2003 අප්‍රේල් මස 03 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර, මෙම දිනයේ සිට සියළුම වාණිජ බැංකු අමුණා ඇති 'අ' ලේඛනයේ නියමකරන ලද ආකෘතියට අනුකූල වන වාර්තාවක් අධ්‍යක්ෂ, දේශීය කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සෑම බ්‍රහස්පතින්ද දිනකම (බ්‍රහස්පතින්ද දිනය නිවාඩු දිනයක් නම් ඊට පෙර අවසාන වැඩ කරන දිනට) දහවල් 12.00 ට පෙර ලැබෙන සේ එවිය යුතුය.

අධ්‍යක්ෂ  
දේශීය කටයුතු.

**“අ” උපලේඛනය**  
**වාර්තාවේ ආකෘතිය**  
**දෛනික සාමාන්‍ය තැන්පතු වගකීම් පිළිබඳව වන සහිතතා වාර්තාව**  
**(රුපියල් තැන්පතු වගකීම්)**

බැංකුවේ නම : .....බදු (දිනය) සිට අභ්‍යන්තරව (දිනය) දක්වා වූ සතිය සඳහා

අධ්‍යක්ෂ,  
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව,  
 ශ්‍රී ලංකා මහ බැංකුව,  
 කොළඹ 01.

මෙහි පහත සඳහන් තැන්පතු වගකීම්වල සාමාන්‍ය ප්‍රමාණයෙන් ඉහත සඳහන් කරන ලද සතියේ දින හතෙහි එක් එක් දින බැංකු කටයුතු අවසන් කිරීමේදී පොත්වල සඳහන් තැන්පතු ශේෂ පදනම් කොටගෙන සටහන් කරනු ලැබූ ඒවාය.

I ඉල්ලුම් තැන්පතු	II කාලීන තැන්පතු හා ඉතිරි කිරීමේ තැන්පතු	III අනෙකුත් සියළුම තැන්පතු වගකීම් (විශේෂ තැන්පතු ණයවර ලිපිවලට එරෙහිව ආන්තික යනාදියද ඇතුළුව)* <sup>1</sup>	IV මුළු ගණන

**අවශ්‍ය සංචිත**

- ..... වන සිකුරාදායින් ආරම්භ වන සතිය සඳහා
1. රුපියල් .....න් සියයට ..... රු. ....  
 (දෛනික සාමාන්‍ය මුළු රුපියල් තැන්පතු වගකීම්)
  2. සාමාන්‍ය තැන්පතු වගකීම් වලින් 2% කට වැඩිවන ලෙස 4% කට වැඩි නොවන ලෙස ද දරනු ලබන ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් තෝට්ටු හා කාසි ප්‍රමාණය රු. ....
  3. ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කොට තිබිය යුතු මුළු සංචිත ප්‍රමාණය (1-2) රු. ....  
 ඉහත සඳහන් ප්‍රකාශය නිවැරදි බවද, මෙම බැංකුවේ පොත්වලට අනුකූල බවද ඉහත දක්වා ඇති ගණන් තත් කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියමකොට ඇති නියෝගවලට අනුකූල බවද අපි/මම මෙයින් සහතික කරමු/කරමි.
- දිනය: .....  
 .....  
 රාජකාරි අත්සන

\* 1. තැන්පතු සහතික සම්බන්ධයෙන් ප්‍රකාශ කළ වටිනාකම විය යුත්තේ ඒවායේ ගෙවා ඇති වටිනාකමය.

සටහන - (අ) ඉල්ලුම් තැන්පතු වූ කලී අවසර දෙන ලද අයිති සම්බන්ධයෙන් ඒ ගිණුම්වල ඇති හර ශේෂ අඩු නොකොට ඒ ජංගම ගිණුම්වල මුළු බැර ශේෂය වන්නේය.

(ආ) නියම කරනු ලැබූ අනුපාතිකයන් අනුව අවශ්‍ය සංචිත පවත්වා ගෙනයෑම සඳහා ජාතික සංවර්ධන බැංකුව, ඩීඑස්සීබී බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, අර්ථසාධක අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන විසින් කර ඇති තැන්පතු සහ ස්ථාපිත කිරීම් ගණන් ගනු ලැබිය යුතුය.

(ඇ) සියළුම ගණන් කිට්ටුම රුපියලට දක්විය යුතුය.

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව.  
2003 අගෝස්තු 15.

චක්‍රලේඛ අංක : 35/01/005/0008/1

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

**අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු  
පොලී අනුපාතිකය**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෙනු ලබන,

- (අ) රජයේ සහ රජය සහතික කරන ලද සුරැකුම්පත් සහ
- (ආ) වාණිජ සහ නිෂ්පාදන ණය හා සම්බන්ධ භාවිතීය පොරොන්දු නෝට්ටු යන ඔබපන වලින් ආරක්ෂිත අත්තිකාරම් සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය වර්ෂ 2003 අගෝස්තු 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 15 ක් බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඩී. එස්. විජේසිංහ  
අධ්‍යක්ෂ

ඒ. එස්. ජයවර්ධන  
අධිපති

චක්‍රලේඛ අංක : 35/01/005/0009/1

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2003 අගෝස්තු 28

සියළුම වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් විසින් මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පියවීම් ගිණුම්වලට අදාළව කෙරෙන ඔවුන්ගේ ගනුදෙනු සඳහා ඔවුන්ට ලබා දී ඇති මහ බැංකු චෙක්පොත් පහසුකම තත්කාලීන දළ පියවීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟම 2003 සැප්තැම්බර් 08 වන දින සිට අත්හිටවනු ලැබේ. මහ බැංකු චෙක්පත් භාවිතා කිරීමට වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්ට අවසර දෙනු ලබන්නේ තත්කාලීන ගෙවීම් ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට කල් පවතින බාධකයක් පවතින විට හෝ බාධාවක් ඇතිවීමේ ඉඩක් ඇතැයි මහ බැංකුව විසින් හදිසි අසම්භාව්‍ය අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අවස්ථාවේදී පමණි.

2003 සැප්තැම්බර් 08 වනදා සිට, මීට පෙර මහ බැංකු චෙක්පත් මගින් සිදුකළ සියළුම ගෙවීම් තත්කාලීන දළ පියවීම් ක්‍රමය හරහා සිදුකළ යුතුය.

ලංකා පියවීම් ක්‍රමය ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන පද්ධති රීතීන් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත දැනටමත් නිකුත් කර ඇත.

තත්කාලීන දළ පියවීම් ක්‍රමයට සහභාගි වීමේදී ඒ සම්බන්ධව එහි දක්වෙන නියමයන්ට හා එම නියමයන්හි දක්වෙන පරිදි ගෙවීම් උපදෙස්වලට අදාළ ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් කටයුතු කළ යුතුය.

ඒ අනුව, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත පහත සඳහන් පරිදි උපදෙස් සපයනු ලැබේ.

- (I) 2003 සැප්තැම්බර් 08 වන දින හෝ ඊට පසු මහ බැංකුව මගින් ප්‍රකාශිත හදිසි/අසම්භාව්‍ය අවස්ථාවකදී හැර කිසිම ගනුදෙනුවක් සඳහා මහ බැංකු චෙක්පත් භාවිතා නොකිරීම
- (II) හදිසි/අසම්භාව්‍ය අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා එක් චෙක් පොතක් තබාගෙන ඉතිරිවන චෙක්පොත් තිබේ නම්, එම චෙක්පොත් ඒවායේ ලේඛනයක් ද සමඟ පහත අත්සන් කරනු ලබන අය වෙත 2003 සැප්තැම්බර් මස 08 වන දින හෝ ඊට පෙර භාරදිය යුතුය.
- (III) 2003 අගෝස්තු 21 වන දින වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත නිකුත් කරනු ලැබූ ලංකා යෙට්ල් රීතීන් මගින් දක්වා ඇති ක්‍රියා පිළිවෙතට අනුකූලව, වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්ගේ පියවීම් ගිණුම් වෙනුවෙන්, ගෙවීම් උපදෙස් නිකුත් කිරීම.

ඩී. එස්. විජේසිංහ  
අධ්‍යක්ෂ



වක්‍රලේඛ අංක: 35/01/005/0006/02

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2003 සැප්තැම්බර් 02

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ  
ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

**දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සඳහා වූ මෙහෙයුම් උපදෙස්**

තත් කාලීන දළ පියවීම් ක්‍රමය යුමට ලෙස පවත්වාගෙනයාම සඳහා, තත් කාලීන දළ පියවීම් ක්‍රමයෙහි පද්ධති රීති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව තම අභිමතය පරිදි තත්කාලීන දළ පියවීම් පද්ධතියට සහභාගිවීමට සුදුසුකම් ලබන සහභාගි ආයතනයන්ට දෛනික ද්‍රවශීලතා පහසුකම යටතේ අරමුදල් සපයයි. සාමාන්‍ය වශයෙන් නම් කරන ලද අලෙවිකරු නොවන ලංසු තබන්නන් හැර, සියළුම සෘජු සහභාගිකරුවන් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබයි.

රජය සහතික කළ සුරැකුම්පත් ඇපයට තබාගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දවස ඇතුළත ද්‍රවශීලතා අවශ්‍යතා සැපයීමට අදාළ මෙහෙයුම් උපදෙස් පහත දක්වේ. මෙම මෙහෙයුම් උපදෙස් 2003 සැප්තැම්බර් මස 05 වෙනි දින සිට බලපැවැත්වෙන අතර සහභාගිත්ව ආයතනවලට සාධාරණ දැනුම්දීමකින් පසුව වරින්වර මෙම මෙහෙයුම් උපදෙස් සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම කරනු ලැබිය හැකිය.

1. සහතික කරනු ලැබූ රජයේ සුරැකුම්පත් වලින් ආවරණය වූ දවස ඇතුළත වන ප්‍රතිචක්‍රණී ගණුදෙනු ආකාරයෙන් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් යටතේ ගාස්තුවකින් තොරව අරමුදල් සපයනු ලැබේ. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට සියළුම සහභාගිත්ව ආයතන මහ බැංකුව සමඟ නියම කරනු ලැබූ ආකෘතියක දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම සඳහා වූ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
2. දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම සඳහා සුරැකුම් ලෙස පිළිගනු ලබන සුදුසුකම් ලබන සුරැකුම්පත් වර්ග මහ බැංකුව විසින් සිය අභිමතය පරිදි තීරණය කරනු ලැබේ. දැනට ශ්‍රී ලංකා රජය විසින් ලිඛිත සහතිකපත් ආකාරයෙන් නිකුත් කරනු ලබන සියළුම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා ගැනීමේදී සුදුසුකම් ලත් සුරැකුම් වශයෙන් පිළිගනු ලැබේ.
3. ව්‍යාපාරික දිනය ආරම්භයේදී දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම සඳහා සහභාගිත්ව ආයතන විසින් ඊට පෙර ව්‍යාපාරික දිනයෙහි 1500 පැයේදී හෝ ඊට පෙර මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය සමඟ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ගණුදෙනුවක් දුරකථන පණිවුඩයක් මගින් ඇති කර ගත යුතුය. එවැනි ගණුදෙනුවකදී ඉල්ලුම් කරනු ලබන දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ප්‍රමාණය විශේෂිතව සඳහන් කළ යුතුය.
4. ඊට අමතරව සහභාගි ආයතනයේ බලයලත් නිලධාරියෙක්/නිලධාරීන් විසින් අත්සන් කරන ලද පහත සඳහන් තොරතුරු සහිත ලිපියක් ෆැක්ස් මගින් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීමේ අංශය වෙත පහසුකම අවශ්‍ය දිනට පෙර ව්‍යාපාරික කටයුතු කරන දිනයේ 1500 පැයට හෝ ඊට පෙර එවිය යුතුවේ.
  - (අ) ඉල්ලුම් කරනු ලැබූ දෛනික ද්‍රවශීලතා පහසුකම්වල ප්‍රමාණය.
  - (ආ) මහ බැංකුව වෙත සුරැකුම් ලෙස සැපයීමට බලාපොරොත්තුවන සුරැකුම්වල තොරතුරු මෙම තොරතුරුවල භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර අංක, කල් පිරෙන දිනය, බැඳුම්කර කාණ්ඩය, කුපන් අනුපාතිකය සහ මුහුණත අගය ඇතුළත් විය යුතුය.
5. බලය ලත් අත්සන් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව තමට නිසි ලෙස පිටසන් කර ඇති, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සඳහා ඉදිරිපත් කර ඇති සුරැකුම්පත් ව්‍යාපාරික දිනයට කලින් දින 1700 පැයට හෝ ඊට පෙර සහභාගි ආයතනය විසින් ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීමේ අංශය වෙත භාරදිය යුතුය.
6. මහ බැංකුව විසින් මෙම කාර්යය සඳහා තීරණය කරනු ලබන නිල මිල ගණන් මත පදනම් කරගෙන ගණනය කරනු ලැබූ, සුරැකුම් ලෙස ඉදිරිපත් කර ඇති සුරැකුම්පත්වල රුපියල් වටිනාකම/ඊලඟ ව්‍යාපාරික දිනයේ 0800 පැයට හෝ ඊට පෙර මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන සහභාගි ආයතනයෙහි පියවීමේ ගිණුමට බැර කරනු ලැබේ.
7. නිල මිල ගණන්වලට ගණනය කරන ලද සුරැකුම්පත් වටිනාකම සහභාගි ආයතන විසින් ඉල්ලා සිටිනු ලැබ දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ප්‍රමාණයට වඩා අඩු නම්, එවැනි විටක 5 වන ඡේදය යටතේ සපයනු ලබන සුරැකුම්පත්වල වටිනාකම දක්වා පමණක් සහභාගි ආයතනයට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සපයනු ලැබේ. එවැනි විටෙක

සහභාගි ආයතනය හිමිකම් ලබනදවස ඇතුළත ද්‍රවශීලතා පහසුකමේ ප්‍රමාණය ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශය විසින් සහභාගිත්ව ආයතනය වෙත දුරකථනයෙන් දැනුම් දෙනු ලැබේ.

8. වෙළෙඳපොළ සංවර්ධනයත් පිළිබඳව සැලකිල්ලට ගනිමින් වෙළෙඳපොළේ එදිනෙද පවතින මිල ගණන් පදනම් කරගෙන සුරැකුම්පත්වල නිල මිල ගණන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලැබේ. සහභාගිත්ව ආයතනවල දැනගැනීම සඳහා එවැනි නිල මිල ගණන්වල ලේඛණයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලැබේ. දේශීය කටයුතු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කිරීමෙන් එම ලේඛණය ලබා ගැනීමට සහභාගිත්ව ආයතනවලට හැකිය.

9. නිල මිල ගණන් සංශෝධනය කල විටෙක එම සංශෝධන නිල මිල ගණන් පදනම් කරගෙන සහභාගිත්ව ආයතන විසින් සපයා ඇති සුරැකුම්වල වටිනාකම මහ බැංකුව විසින් නැවත ගණනය කරනු ලැබේ. එවැනි නැවත ගණනය කිරීමක් නිසා සහභාගිත්ව ආයතනය සැපයූ සුරැකුම් නැවත අලුත් කිරීම අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිශ්චය කරන ලද වටිනාකමට සමාන, නියමිත පරිදි පිටසන් කරන ලද සුරැකුම් ඉදිරිපත් කරන ලෙස ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් සහභාගිත්ව ආයතනයෙන් ඉල්ලා සිටිනු ඇත. එවැනි අවස්ථාවකදී සහභාගිත්ව ආයතන විසින් ලබාදීමට අවශ්‍ය අතිරේක සුරැකුම් ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශය වෙත නියමිත පරිදි එදිනම 1600 පැයට හෝ ඊට පෙර භාරදිය යුතුය.

මෙම ඡේදයේ දක්වන ආකාරයට සහභාගිත්ව ආයතනය මගින් සැපයිය යුතු යැයි මහ බැංකුව ඉල්ලා සිටින අතිරේක සුරැකුම් නියමිත වේලාවට පෙර සැපයීමට සහභාගිත්ව ආයතනය අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පියවීමේ ගිණුම අවශ්‍ය අතිරේක වටිනාකමට සමාන ප්‍රමාණයකින් ඊළඟ ව්‍යාපාරික දිනය ආරම්භයේදීම හර කිරීම මගින් ඔවුන් වෙත සපයන ලද දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකමෙහි ප්‍රමාණය අඩු කිරීමට මහ බැංකුවට අයිතිය ඇත.

10. සහභාගිත්ව ආයතන දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් වෙනුවෙන් ලබාගත් අරමුදල්, ව්‍යාපාරික දිනයේ ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් එවැනි සහභාගි ආයතන වැඩිපුර අරමුදල් සඳහා එවැනි දිනවල 1030 පැයට හෝ ඊට පෙර ඉල්ලුම් කළ යුතුයි. එවැනි ඉල්ලීමකදී වැඩිපුර ඉල්ලුම් කළ දවස ඇතුළත ද්‍රවශීලතා ප්‍රමාණය සඳහන් කළ යුතුයි. මීට අමතරව සහභාගි ආයතනය ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳපොළ කටයුතු පියවීම් අංශයට පහත සඳහන් තොරතුරු ඇතුළත් ලිපියක් යැවීම හෝ ෆැක්ස් මගින් යැවීම කළ යුතුය.

- (අ) ඉල්ලුම් කළ දවස ඇතුළත ද්‍රවශීලතා ප්‍රමාණය
- (ආ) මහ බැංකුවට ඇප වශයෙන් ඉදිරිපත් කරන සුරැකුම් පිළිබඳ තොරතුරු

මෙම තොරතුරුවල භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර අංක, කල් පිරෙන දිනය, බැඳුම්කර කාණ්ඩය, කුපන් අනුපාතිකය සහ මුහුණත අගය ඇතුළත් විය යුතුය.

මහ බැංකුව එවැනි අතිරේක දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සහභාගි ආයතනයට සැපයීමට එකඟ වුවහොත් එම අතිරේක දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සඳහා වූ සුරැකුම් සහභාගිත්ව ආයතන විසින් වහාම නිසි ලෙස පිටසන් කර 1100 පැයට පෙර ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශය වෙත භාරදිය යුතුය. මේ සඳහා මහ බැංකුව තීරණය කරනු ලබන නිල මිල ගණන් පදනම් කරගෙන ගණනය කරනු ලැබූ ඇප ලෙස තබන ලද සුරැකුම්වල රුපියල් වටිනාකම නියමිත පරිදි පිටසන් කරන ලද සුරැකුම් ලැබී පැය දෙකක් ඇතුළත මහ බැංකුවෙහි පවත්වා ගෙන යනු ලබන සහභාගි ආයතනයන්හි පියවීම් ගිණුමට බැර කරනු ලැබේ. තුන්වන ඡේදය යටතේ ව්‍යාපාරික දිනය ආරම්භයේදී ලබාදෙනු ලබන දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකමට අමතරව, මෙවැනි අතිරේක දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් අනුමත කිරීම සිදු කරනු ලබන්නේ සෑම ව්‍යාපාරික දිනකම එක් වතාවක් පමණි.

11. සෑම ව්‍යාපාරික දිනකම අවසානයේ 1600 පැයට සහභාගිත්ව ආයතන තමන් විසින් ලබාගත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සම්පූර්ණයෙන් ගෙවීමට ප්‍රමාණවත් මුදල් මහ බැංකුවේ ඇති පියවීමේ ගිණුමෙහි ඇති බවට වගබලා ගත යුතුය. එම මුළු ප්‍රමාණයම පියවීමේ ගිණුමෙහි තිබේ නම්, සහභාගි ආයතනය එම දිනයෙහි දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගත් අරමුදල් නැවත ගෙවූ සේ සළකනු ලැබේ. එවැනි විටෙක ඒ සඳහා ඉදිරිපත් කල සුරැකුම් මහ බැංකුව විසින් රඳවා ගැනීම සිදු කරන අතර, ඊළඟ ව්‍යාපාරික දිනයෙහි දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා ගැනීම සඳහා එම සුරැකුම් භාවිතා කිරීමට සහභාගිත්ව ආයතනයට හිමිකම ලැබේ.

12. ඉහත 11 වන ඡේදයේ එසේ සඳහන් වුවද, සහභාගිත්ව ආයතනයක් මහ බැංකුව වෙත ඇප වශයෙන් ඉදිරිපත් කරන ලද සුරැකුම්පත් නැවතත් පැවරීම මත සහභාගිත්ව ආයතනය වෙත එසේ ගෙවන ලද මුදල ව්‍යාපාරික දිනය අවසානයේදී ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිදි ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය.

- 13. 11 වන ඡේදයේ සඳහන් කරන ලද නියමිත වේලාවට සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුමෙහි, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගත් මුදල් සම්පූර්ණ වශයෙන් පියවීම සඳහා ප්‍රමාණවත් තොමුකි නම් සම්පූර්ණ මුදලම ගෙවීම පැහැර හැරියා ලෙස සලකනු ලැබේ.
- 14. එවැනි පැහැර හැරීමක් කරන ලද පළමු අවස්ථාවේදී, මහ බැංකුව වරින්වර ප්‍රකාශයට පත් කරනු ලබන මහ බැංකු අනුපාතිකයට සමාන පොලී අනුපාතිකයන් සහභාගිත්ව ආයතනවලින් අයකරගනු ලබන අතර, මෙම පැහැර හැරීම එක් වතාවකට වඩා සිදු වුවහොත් අය කරනු ලබන පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් වැඩි කරනු ලැබේ. මෙම පැහැර හැරීම වැඩි එක් මාසයක කාල පරිච්චේදයක් ඇතුළත එක් වතාවකට වඩා සිදු වුවහොත් මෙම ඡේදයේ දක්වා ඇති පොලී අය කිරීමට අමතරව, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සුරැකුම් රඳවා ගැනීමට හා මහ බැංකුවට සුදුසු යැයි හැඟෙන්නේ නම් ඒවා ගණුදෙනු කිරීමට මහ බැංකුවට අයිතිය ඇත. මෙම පැහැර හැරීම නැවත නැවතත් සිදු වුවහොත් මහ බැංකුව තීරණය කරනු ලබන කාල සීමාවක් සඳහා දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් සැපයීම අත්හිටුවනු ලැබේ.
- 15. 11 වන ඡේදයේ එසේ සඳහන් වුවද සහභාගිත්ව ආයතනයක් දෛනික ද්‍රවශීලතා පහසුකම් යටතේ, ලබාගත් මුදල් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් ගෙවා ඇප වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ අදාළ සුරැකුම් ව්‍යාපාරික දිනය අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එම ඉල්ලීම 1500 පැයට හෝ ඊට පෙර දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත දුරකථනයෙන් දැනුම් දිය යුතුය. ඉන් පසුව සහභාගි ආයතනය ලබාගත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් දේශීය කටයුතු දෙපාර්තමේන්තුව සමඟ එකඟ වූ ආකාරයට 1530 පැයට පෙර තත්කාලීන දල පියවීමේ ක්‍රමය තුළින් මහ බැංකුව නමට ගෙවීමක් කිරීමෙන් පියවිය හැකිය. ලබාගත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ප්‍රමාණය සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් ගෙවීමෙන් පසු සහභාගි ආයතන නමට, සුරැකුම් ගෙවීම් සිදුකර පැය දෙකකින් පසුව ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ විටට වෙළෙඳ කටයුතු පියවීම් අංශයෙන් සහභාගි ආයතනයට ලබාගත හැකිය.
- 16. 11 වන ඡේදයේ එසේ සඳහන් වුවද සහභාගිත්ව ආයතනයක් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගත් මුදල් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් ගෙවා අදාළ සුරැකුම්පත් ව්‍යාපාරික දිනය ඇතුළත ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එම ඉල්ලීම දේශීය කටයුතු දෙපාර්තමේන්තුවට දුරකථනයෙන් දැනුම් දිය යුතුය. ඉන් පසුව සහභාගිත්ව ආයතනය ලබාගත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් දේශීය කටයුතු දෙපාර්තමේන්තුව සමඟ එකඟ වූ ආකාරයට තත්කාලීන දල පියවුම් ක්‍රමය තුළින් මහ බැංකුව නමට ගෙවීමෙන් පියවිය හැකිය. ලබාගත් දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ප්‍රමාණය සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් ගෙවීමෙන් පසු සහභාගි ආයතනය නමට පිටසත් කරන ලද අදාළ සුරැකුම් ගෙවීම් සිදුකර පැය දෙකකින් පසුව සහභාගි ආයතනයට ලබාගත හැකිය. ව්‍යාපාරික දිනය තුළ මෙවැනි ආපසු ගැනීමක් ඉඩදෙනු ලබන්නේ එක් ව්‍යාපාරික දිනයක එක් වතාවක් පමණි.
- 17. සහභාගිත්ව ආයතන, බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන විට එවැනි සහභාගි ආයතන 11 වන ඡේදයෙහි දක්වා ඇති පරිදි දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සඳහා තබාගත යුතු අරමුදල් ප්‍රමාණයට අමතරව, 1949 අංක 58 දරන මුදල් නීති පණතේ 93 වන වගන්තිය ප්‍රකාරව පනවා ඇති ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් අරමුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ පියවීමේ ගිණුමේ තබාගත යුතුය. මුදල් නීති පණත අනුව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා ගණනය කිරීමේදී එවැනි ගෙවීම් නියෝජනය කිරීම සඳහා තබාගත් අරමුදල් සැලකිල්ලට ගනු නොලැබේ. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා ගණනය කිරීමේදී පියවීම් ගිණුමේ පවතින ශේෂයෙන් එවැනි ආපසු ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හිලව් කිරීමෙන් පසු ශේෂය පමණක් සැලකිල්ලට ගනු ලැබේ.
- 18. සහභාගිත්ව ආයතනවලට සුරැකුම්පත් ආදේශ කිරීමට හිමිකමක් නොමැත.

.....  
**ඩී. එස්. විජේසිංහ**  
 අධ්‍යක්ෂ

චක්‍රලේඛ අංක: 35/01/005/0006/03

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2003 සැප්තැම්බර් 03.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

**ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳ කටයුතු සඳහා මෙහෙයුම් උපදෙස්**

තත්කාලීන දළ පියවුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟම, 2002 නොවැම්බර් 21 වන දින සහ 2003 පෙබරවාරි 27 වන දින දරණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විවිධ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් වූ මෙහෙයුම් ක්‍රියාවලීන් සහ නියාමන උපදෙස් 2003 සැප්තැම්බර් 08 වන දින සිට අවලංගු වන අතර මෙම වක්‍ර ලේඛනයේ අඩංගු සංශෝධිත මෙහෙයුම් උපදෙස්, 2003 සැප්තැම්බර් 08 වන දින සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

පොලී අනුපාතික කොර්ටේජ් තුළ අන්තර් බැංකු පොලී අනුපාතය ස්ථායීව පවත්වාගෙන යාම සඳහා, සහභාගි ආයතන ලෙස මින් පසුව සඳහන් කරනු ලබන වාණිජ බැංකු හා රජයේ සුරැකුම්පත් අලෙවිය සඳහා වූ ප්‍රාථමික වෙළෙඳුන් සමඟ මහ බැංකුව විවිධ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යනු ලබයි. ප්‍රතිමිලදී ගැණුම් අනුපාතිකය (පහළ සීමාව) හා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් අනුපාතිකය (ඉහළ සීමාව) මගින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතික කොර්ටේජ් ප්‍රකාශයට පත් කරනු ලබන අතර එය මාසිකව විමර්ශනයට ලක්කොට අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් සංශෝධනය කරනු ලැබේ.

දෛනිකව ඇස්තමේන්තු කරනු ලබන වෙළෙඳපොළ ද්‍රවශීලතාවය මත ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව, කුමන ප්‍රමාණයකින් වෙළෙඳපොළට ද්‍රවශීලතාවය සපයනු ලැබිය යුතුද තැනහොත් කුමන ප්‍රමාණයකින් වෙළෙඳපොළ ද්‍රවශීලතාවය උකහා ගනු ලබන්නේද යන්නත් එම ද්‍රවශීලතාව සැපයීම හෝ උකහා ගැනීම කුමන ස්වරූපයේ ගණුදෙනු වලින් කරන්නේද යන්නත් තීරණය කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන මෙම තීරණය මාර්ග ගත පරිගණක ලංසු තැබීමේ පද්ධතිය හා රොයිටර් දර්ශන තලය මගින් හෝ වෙනත් ඵලදයී සංනිවේදන මාධ්‍යයන් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. විවිධ වෙළෙඳපොළ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්දේසි ක්‍රමය උපයෝගී කරගනු ඇත. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්, ප්‍රතිවිකිණීමේ ගිවිසුම්, ස්ථිර පදනමක් මත විකුණුම් හා මිලදී ගැනීම් වලින් විවිධ වෙළෙඳපොළ කටයුතු සංයුක්ත වේ. වෙන්දේසියේදී තම ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සපුරාගත නොහැකි වූ සහභාගීන්ව ආයතන සඳහා පවත්නා ප්‍රතිමිලදී ගැනීමේ හා ප්‍රතිවිකිණීමේ අනුපාතික යටතේ පිළිවෙලින් ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් පහසුකම් දෛනික පදනමක් මත නිත්‍ය පහසුකම් යටතේ සපයනු ලැබේ. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මේ ගණුදෙනු සඳහා සුරැකුම් ලෙස භාවිතා කරයි.

මෙම මෙහෙයුම් උපදෙස්වල අ,ආ,ඇ යන කොටස්හි දක්වා ඇති පරිදි සහභාගි ආයතනයක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර වන සියළුම ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිවිකුණුම් ගණුදෙනු, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ එම සහභාගි ආයතනය අතර ඇති වූ ප්‍රධාන ප්‍රතිමිලදී ගැණුම් හා ප්‍රති විකුණුම් ගිවිසුම්හි ප්‍රතිපාදනයන්ට යටත් වේ. මෙම මෙහෙයුම් උපදෙස්හි භාවිතා කර ඇති වචනයන් ප්‍රධාන ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම්හි දක්වා ඇති අර්ථයම ගෙනදේ.

සහභාගීන්ව ආයතන වෙත පූර්ව දැනුම්දීමකින් පසු, මෙම මෙහෙයුම් පරිපාටිය සහ නියාමන උපදෙස්හි වගන්ති හා හෝ කොන්දේසි සහමුලින්ම හෝ කොටස් වශයෙන් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට මහ බැංකුවට අයිතිය ඇත.

**අ . ප්‍රතිමිලදී ගැනීම් ගණුදෙනු**

1. ප්‍රතිමිලදී ගැනීම් ගණුදෙනු සිදුකරනු ලබන කාල පරිච්ඡේදය, නැවත ප්‍රකාශයට පත්කරන තෙක් එක් දිනයකි.
2. මූල්‍ය වෙළෙඳපොළෙහි දෛනික ද්‍රවශීලතාවය ඇස්තමේන්තු කිරීමෙන් පසුව, වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව, සහභාගීන්ව ආයතන වලින් මාර්ගගත පරිගණක ලංසු තැබීමේ පද්ධතිය මගින් සහ/හෝ රොයිටර් දර්ශන තලය ප්‍රකාශයට පත් කරනු ලබන නිවේදනයක් මගින් 1030 පැයට ලංසු කැඳවීම් නිවේදනය කරයි. එය මගින් වෙන්දේසියට පිරිනමනු ලබන ප්‍රමාණයද නිවේදනය කරයි.
3. ප්‍රතිමිලදී ගැනීම් පහසුකම යටතේ ආයෝජනය කිරීමට කැමති සහභාගීන්ව ආයතනයක් පොලී අනුපාතිකය හා ප්‍රමාණය ඇතුළත් තම ලංසු ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වෙළෙඳ කටයුතු අංශයේ ගනුදෙනු කවුළුවට එම දිනයේම 1100 පැයට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

4. ඉදිරිපත් කරනු ලබන ලංසු, මේ සඳහා ස්ථාපිත කර ඇති මාර්ග ගත පරිගණිත ලංසු තැබීමේ ක්‍රමය මගින් ඉදිරිපත් කළ යුතුය. මෙම පරිගණක ගත ලංසු තැබීමේ ක්‍රමය අක්‍රීයව ඇති විටෙක පමණක් දුරකථන හා ෆැක්ස් පණිවුඩ මගින් සපයනු ලබන ලංසු පිළිගැනීම සලකා බලනු ලබයි. දුරකථනය මගින් ඉදිරිපත් කරනු ලබන ලංසු විනාඩි 15 ක් ඇතුළත ෆැක්ස් නිවේදනයක් මගින් තහවුරු කළ යුතුය.
5. සහභාගීත්ව ආයතනයකට එක් වෙන්දේසියක් සඳහා උපරිම ලෙස ලංසු 3 ක් ඉදිරිපත් කල හැකිය. ලංසුවක අවම වටිනාකම රුපියල් දශ ලක්ෂයක් වියයුතු අතර, ඊට වැඩිපුර වටිනාකමකින් යුත් ලංසු රුපියල් දශ ලක්ෂයක භූමාකාර වලින් විය යුතුය. කිසියම් ලංසුවක මිල ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචක්‍රණී අනුපාතයම හෝ ඊට වඩා වැඩිනම් එය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
6. වෙන්දේසියේ ප්‍රතිඵල 1130 පැයට පරිඝනකගත ලංසු තැබීමේ පද්ධතිය මගින් සහ/හෝ රොයිටර් දර්ශන තලය මගින්, පිළිගත් මුළු ප්‍රමාණයත්, බර තැබූ සාමාන්‍ය ප්‍රතිමිලදී ගැනීම් අනුපාතිකයත් සඳහන් කරමින් නිවේදනය කරනු ලැබේ.
7. සාර්ථක ලංසු තැබුවන්ට ඔවුන්ගේ ලංසු පිළිගත් බව සහ වෙන්කල ප්‍රමාණය 1130 පැයට පරිගණකගත පද්ධතිය මගින් දැනුම් දෙයි. වෙන්කිරීම සිදු කරනු ලබන්නේ, සාර්ථක ලංසු තබන්නන් මිළ කළ අනුපාතිකයන් අනුවය.
8. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව ප්‍රතිමිලදී ගැනීම් ගණුදෙනුව පිළිබඳ තහවුරුවක් ෆැක්ස් මගින් සහභාගීත්ව ආයතන වෙත යවනු ලැබේ. එම තහවුරු කිරීම ඇමුණුම් අංක 1 හි දක්වා ඇති ආකෘති පත්‍රයට අනුකූල විය යුතුය. එම සහතික කිරීමේ යම් අතපසුවීමක් හෝ වරදක් තිබේ නම්, සහභාගීත්ව ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවට එම අතපසුවීම සහ වරද, තහවුරුව නිකුත් කළ වේලාවේ සිට පැය භාගයක් ඇතුළත ෆැක්ස් පණිවුඩයක් මගින් දැනුම් දිය යුතුය. එම නියම කළ වේලාව ඇතුළත දැනුම්දීමක් සිදු නොකළහොත්, ඉන් අභවන්නේ එම තහවුරුව නිවැරදි බවය. සහභාගීත්ව ආයතන සඳහා තහවුරුව නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් තොරතුරු සහ ෆැක්ස් අංක ලිඛිතව ශ්‍රී ලංකා මහ බැංකුවට සහභාගීත්ව ආයතන විසින් දැනුම් දිය යුතුය.
9. සහභාගීත්ව ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව තමට තත්කාරීත දළ පියවුම් පද්ධතිය මගින් අදාළ සුරැකුම්පත්වල වටිනාකම සඳහා (ගැණුම් මිල) ගෙවීමක් එම දිනයේම 1400 පැයට පෙර සිදුකළ යුතුය.
10. ප්‍රතිමිලදී ගැනීම් වටිනාකම (ප්‍රතිමිලදී ගැනීම් මිල) කල් පිරෙන දිනයේ (ප්‍රති මිලදී ගැණුම් දිනයේ) 1000 පැයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකුවේ සහභාගීත්ව ආයතන සඳහා ඇති පියවීම් ගිණුමට බැර කරනු ලැබේ.
11. ඉහත 9 වෙනි වගන්තියේ සඳහන් ආකාරයට සහභාගීත්ව ආයතනයක් සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම ගෙවීමට අසමත් වුවහොත්, එම සහභාගීත්ව ආයතනය, මෙම මෙහෙයුම් උපදෙස්වල නියමයන්ට අනුව ගණනය කරනු ලබන, විකුණුම් වටිනාකම සහ ප්‍රතිමිලදී ගැනීම් වටිනාකම අතර වෙනසට සමාන ප්‍රමාණයක් හානියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
12. අදාළ සුරැකුම්පත් භෞතිකව සහභාගීත්ව ආයතන වෙත බාරදෙනු නොලබන නමුත් එම සුරැකුම්පත් සහභාගීත්ව ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ තබාගනු ලැබේ.
13. පිරිනමනු ලැබූ ප්‍රමාණයට අතිරික්තව, එක සමාන අනුපාතයකට ලංසු කිහිපයක් ලැබී ඇති අවස්ථාවකදී, තිබෙන සුරැකුම්පත් ප්‍රමාණය සමාන අනුපාතිකයක් මත එම ලංසු තබන්නන්ට වෙන් කරනු ලැබේ. ඒ අනුව තීරණ අනුපාතයෙහි ඇති ලංසුවලින් කිසියම් ප්‍රමාණයක් පමණක් පිළිගනු ලැබිය හැකිය.
14. අවශ්‍ය යැයි හැඟෙන්නේ නම්, එම දිනයේදීම, පසුව අතිරේක වෙන්දේසි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුවට ඇත.

**ආ. ප්‍රතිචක්‍රණී ගණුදෙනු**

1. ප්‍රතිචක්‍රණී ගණුදෙනුවල කාල පරිතනිය තැවත දැනුම් දෙන තුරු එක් දිනයකි.
2. මූල්‍ය වෙළෙඳපොළෙහි දෛනික ද්‍රවශීලතාවය ඇස්තමේන්තු කිරීමෙන් පසුව වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව 0930 පැයට සහභාගීත්ව ආයතනවලින් ලංසු කැඳවීම සඳහා නිවේදනයක්, මාර්ගගත පරිගණිත ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ රොයිටර් දර්ශන තලය මගින් හෝ වෙනත් ඵලදායී සන්නිවේදන ක්‍රමයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ඒ මගින් වෙළෙඳපොළට පිරිනමනු ලබන ප්‍රමාණය ද නිවේදනය කරයි.
3. මෙම පහසුකම යටතේ ණයට ගැනීමට බලාපොරොත්තු වන සහභාගීත්ව ආයතනයක් මිල හා ප්‍රමාණය ඇතුළත් සිය ලංසු, ශ්‍රී ලංකා මහ බැංකුවේ, දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ, විවිධ වෙළෙඳ කටයුතු අංශයේ ගණුදෙනු කවුළුව වෙත එම දිනයේම 1000 පැයට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

4. ඉදිරිපත් කරනු ලබන ලංසු මේ සඳහා ස්ථාපිත කරන ලද පරිඝනකගත ලංසු තැබීමේ පද්ධතිය මගින් ඉදිරිපත් කළ යුතුය. පරිඝනකගත ලංසු තැබීමේ ක්‍රමය ක්‍රියා විරහිත අවස්ථාවකදී පමණක් දුරකථන හා ෆැක්ස් පණිවුඩ මගින් ලංසු තැබීම සැලකිල්ලට ගනු ලැබේ. දුරකථනයක් මගින් ලංසු ඉදිරිපත් කළ පසු එය විනාඩි 15 ක් ඇතුළතදී ෆැක්ස් නිවේදනයක් මගින් සනාථ කළ යුතුය.
5. සහභාගීත්ව ආයතනයකට වෙන්දේසියක් සඳහා උපරිම ලෙස ලංසු 3 ක් ඉදිරිපත් කළ හැකිය. ලංසුවක අවම වටිනාකම රුපියල් ෫෧ ලක්ෂයක් විය යුතු අතර ඊට වැඩිපුර වූ වටිනාකම් ඇති ලංසු රුපියල් ෫෧ලක්ෂයේ ගුණිතයන්ගෙන් විය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනීමේ අනුපාතිකයට සමාන හෝ ඊට වඩා අඩු පොලී අනුපාතික සඳහන් ලංසු ප්‍රතික්ෂේප කරනු ඇත.
6. පිළිගත් මුළු ලංසු ප්‍රමාණයත් බර තැබූ සාමාන්‍ය විකුණුම් අනුපාතයත් ඇතුළත්වෙන්දේසියේ ප්‍රතිඵල 1030 පැයට පරිඝනකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් සහ/හෝ රොයිටර් දර්ශණ තලය මගින් ප්‍රකාශයට පත් කෙරේ.
7. ලංසු පිළිගනු ලැබූ බව සහ වෙන්කිරීම්, වෙන්දේසියේදී සාර්ථක වූ ලංසු තබන්නන්හට 1030 පැයේදී පරිඝනකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් මෙන්ම දුරකතන මගින් දැනුම් දෙනු ලබයි. වෙන්කරනු ලබන ප්‍රමාණය තීරණය වන්නේ සාර්ථක වූ ලංසු තබන්නන් ඉදිරිපත් කළ ලංසුවල මිල අනුවය.
8. හයවෙනි වගන්තිය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙන්දේසියේ ප්‍රතිඵල නිකුත් කල වහාම සාර්ථක වූ සහභාගීත්ව ආයතන ප්‍රතිවිකුණුම් ගිවිසුමට අදාළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරයන් පිටසන් යොදා නියමිත පරිදි එදින 1130 පැයට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතුය.
9. ඉහත 8 වන වගන්තියෙහි දක්වා ඇති ආකාරයට නියමිත පරිදි පිටසන් යොදන ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ලැබීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් ගනුදෙනුව පිලිබඳව තහවුරුවක් ෆැක්ස් මගින් සහභාගී ආයතනය වෙත යවනු ලැබේ. මෙම තහවුරුව ඇමුණුම් අංක 11 හි දක්වා ඇති ආකෘතියට අනුකූල විය යුතුය. එම සහතික කිරීමේ යම් අනපසුචිතක් හෝ වරදක් තිබේ නම්, සහභාගීත්ව ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවට එම අනපසුචිත සහ වරද, තහවුරුව නිකුත් කල වේලාවේ සිට පැය හයකක් ඇතුළත ෆැක්ස් පණිවිඩයක් මගින් දැනුම් දිය යුතුය. එම නියම කල වේලාව ඇතුළත දැනුම්දීමක් සිදු නොකළහොත්, ඉන් හැඟවෙන්නේ එම තහවුරුව නිවැරදි බවය. සහභාගීත්ව ආයතන සඳහා තහවුරුව නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් තොරතුරු සහ ෆැක්ස් අංක ලිඛිතව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සහභාගීත්ව ආයතන විසින් දැනුම් දිය යුතුය.
10. භාණ්ඩාගාර බිල්පත් සහ රජයේ බැඳුම්කරවල මිළදී ගැනීමේ වටිනාකම (ගැණුම් මිල), නියමිතව පිටසන් කරන ලද භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී පැය දෙකක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති සහභාගීත්ව ආයතනයේ පියවීම් ගිණුමට බැර කරණු ලැබේ.
11. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි මිලදී ගැණුම් මිල, එම සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම වන අතර එය ගණනය කරනු ලබන්නේ එම සුරැකුම්පත් මත බැංකුව විසින් තීරණය කරන ලද අනුපාතිකයකට අනුව ගලපන ලද විට සුරැකුම්පත්වල ප්‍රාථමික වෙළෙඳපොළෙහි පර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයෙන් පරිණතවීමට ඇති දින ගණන සඳහා වට්ටම් කිරීමෙනි.
12. මිලදී ගැනීමේ වටිනාකම සහ සහභාගීත්ව ආයතනය විසින් සඳහන් කරන ලද මිල මත ගණනය කළ පොලී ප්‍රමාණය ඇතුළත් ප්‍රතිවිකුණුම් වටිනාකම සඳහා ඉහත තහවුරුවේ දක්වා ඇති විකුණුම් දිනයේදී (ප්‍රති විකුණුම් දිනයේදී) 1200 පැයට පෙර සහභාගී ආයතනය විසින් මහ බැංකුව වෙනුවෙන් ගෙවීමක් කළ යුතුය.
13. මෙහි 12 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට සහභාගීත්ව ආයතන ප්‍රතිවිකුණුම් මිල ගෙවීමෙන් පසු, ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සහභාගීත්ව ආයතන නමට පිටසන් කළ යුතුය.
14. ප්‍රතිවිකුණුම් ගනුදෙනුව පියවීමට නියමිත දිනය බැංකු නිවාඩු දිනයක් වුවහොත් ඊළඟ වැඩ කරන දිනයෙහි අදාළ ගනුදෙනුව පියවනු ඇත. මෙහි සහ ප්‍රතිවිකුණුම් ගිවිසුමෙහි සඳහන් උපදෙස් හා ක්‍රියාපටිපාටි පිළිපැදීමට සහභාගීත්ව ආයතන බැඳී සිටී.
15. පිරිනමනු ලැබූ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් එකම මිලට ලැබූ විටකදී, නිබන්ධ සුරැකුම්පත් ප්‍රමාණයට සමාන අනුපාතිකයක් මත එම ලංසු තබන්නන්ට වෙන් කරනු ලැබේ. ඒ අනුව තීරක අනුපාතයෙහි ඇති ලංසුවලින් කිසියම් ප්‍රමාණයක් පමණක් පිලිගනු ලැබිය හැකිය.
16. අවශ්‍ය යැයි හැඟේ නම් එදිනම පසුව අතිරේක වෙන්දේසි පැවැත්වීමට මහ බැංකුවට අයිතිය ඇත.

**ඇ. නිත්‍ය පහසුකම්**

**(අ) ප්‍රතිමිලදී ගැනීම් පහසුකම්**

- (1) ප්‍රතිමිලදී ගැනීම් පහසුකම් එක් දින පදනමක් මත සපයයි.
- (2) නිත්‍ය පහසුකම් යටතේ ප්‍රතිමිලදී ගැනීම් පහසුකම් ලබාගැනීමට අපේක්ෂිත සහභාගීත්ව ආයතන, දුරකථන හෝ ෆැක්ස් පණිවුඩයක් මගින් ඉල්ලා සිටින ප්‍රමාණයද ඇතුළත්ව ගනුදෙනුව සම්බන්ධ විස්තර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳකටයුතු අංශයට දැනුම් දිය යුතුය. එම ගනුදෙනුව තහවුරු කරමින්, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශයට විනාඩි 30 ක් ඇතුළතදී ලිඛිතව දැනුම් දිය යුතු අතර එය එම දිනේදීම 1330 පැය නොඉක්මවිය යුතුය.
- (3) ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව, වෙන්කළ භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ විස්තරයක් සහ එම අදාළ භාණ්ඩාගාර බිල්පත්වල විකුණුම් වටිනාකම (ගැණුම් මිල) සඳහන් කරමින් තහවුරු කිරීමක් සහභාගීත්ව ආයතන වලට ෆැක්ස් පණිවුඩයක් මගින් යැවිය යුතුය. මෙම තහවුරු කිරීම අංක 1 ඇමුණුමේ දක්වා ඇති ආකෘතියට අනුකූල විය යුතුය. එම සහතික කිරීමේ යම් අතපසුවීමක් හෝ වරදක් තිබේ නම්, සහභාගීත්ව ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවට එම අතපසුවීම හෝ වරද, තහවුරුව නිකුත් කල වේලාවේ සිට පැය භාගයක් ඇතුළත ෆැක්ස් පණිවුඩයක් මගින් දැනුම් දිය යුතුය. එම නියම කළ වේලාව ඇතුළත දැනුම්දීමක් සිදු නොකළහොත්, ඉන් ඇඟවෙන්නේ එම තහවුරුව නිවැරදි බවය. සහභාගීත්ව ආයතන සඳහා තහවුරුව නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් තොරතුරු සහ ෆැක්ස් අංක ලිඛිතව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සහභාගීත්ව ආයතන විසින් දැනුම් දිය යුතුය.
- (4) ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවෙන් තහවුරු කිරීමක් ලැබී පැය භාගයක් ඇතුළතදී, නමුත් 1530 පැය නොඉක්මවා අදාළ සහභාගීත්ව ආයතනය විසින්, අදාළ සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම (ගැණුම් මිල) සඳහා තත්කාලීන දල පියවුම් පද්ධතිය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගෙවීමක් සිදුකළ යුතුය.
- (5) ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවලදී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල විකුණුම් වටිනාකම ගණනය කරනු ලබන්නේ, අදාළ ප්‍රතිමිලදී ගැනීම් අනුපාතයන්ට, එම භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කරයන්හි කල් පිරෙන ඉතිරි කාලයට අනුව වට්ටම් කිරීමෙනි.
- (6) ශ්‍රී ලංකා මහ බැංකුවේ සහභාගීත්ව ආයතන සඳහා ඇති පියවීමේ ගිණුමට කල් පිරෙන දිනයේදී මිලදී ගැනීම් මිල සහ පොලී ප්‍රමාණයෙන් සමන්විත නැවත මිලදී ගැනීමේ වටිනාකම (ප්‍රතිමිලදී ගැනීම් මිල) 1000 පැයට සහභාගිකරුගේ ගිණුමට බැර කරනු ලැබේ.
- (7) අදාළ භාණ්ඩාගාර බිල්පත් සහ/හෝ භාණ්ඩාගාර බැඳුම්කර භෞතිකව භාරදෙනු නොලබන නමුත් එම සුරැකුම්පත් පාර්ශවකරුවන් වෙනුවෙන් මහ බැංකුව භාරයේ තබාගනු ලැබේ.

**(ආ) ප්‍රතිවිකුණුම් පහසුකම්**

- (1) ප්‍රතිවිකුණුම් පහසුකම් එක් දින පදනමක් මත සපයයි.
- (2) ප්‍රතිවිකුණුම් පහසුකම් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා/හෝ භාණ්ඩාගාර බැඳුම්කර එකඟ වූ මිලකට, (ප්‍රතිමිලදී ගැණුම් මිල) එකඟ වූ දිනකදී නැවත විකිණීමේ ගිවිසුමක් මත සහභාගීත්ව ආයතන වලින් වට්ටම් කරන ලද මිලකට (ගැණුම් මිල) ගනු ලැබේ.
- (3) ප්‍රතිවිකුණුම් පහසුකම් භාවිතා කිරීමට කැමති සහභාගීත්ව ආයතන දුරකථනයක් මගින් හෝ ෆැක්ස් මගින්, ගනුදෙනුව පිළිබඳ විස්තර ඉල්ලා සිටින ප්‍රමාණයක් ඇතුළත්ව දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත දැනුම් දිය යුතුය. ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශයට ගනුදෙනුව සිදුකර පැය භාගයක් ඇතුළත දී එහෙත් එම දිනයේම 1330 පැය නොඉක්මවා ලිඛිතව හෝ ෆැක්ස් මගින් තහවුරු කිරීමක් එවිය යුතුය.
- (4) ගනුදෙනුව සනාථ කල වහාම, නමුත් එම දිනයේම 1330 පැය නොඉක්මවා සහභාගීත්ව ආයතන ප්‍රතිවිකුණුම් පහසුකම් ඉල්ලා සිටිනු ලැබූ අදාළ භාණ්ඩාගාර බිල්පත් සහ/හෝ භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නියමිත ලෙස පිටසන් කර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශයට එවිය යුතුය.
- (5) ඉහත 4 වන වගන්තියට අනුව, නිසි ලෙස පිටසන් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණු විට, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව සහභාගීත්ව ආයතන වෙත තහවුරු කිරීමක් ෆැක්ස් මගින් යවනු

ලැබේ. මෙම තහවුරු කිරීම ඇමුණුම් අංක II හි දක්වා ඇති ආකෘතියට අනුකූල විය යුතුය. එම තහවුරු කිරීමේ යම් අතපසුවීමක් හෝ වරදක් තිබේ නම්, එම තහවුරු කිරීම නිකුත් කර පැය භාගයක් ඇතුළත දී එම වරද හෝ අතපසුවීම සහභාගීත්ව ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත උකස් පණිවුඩයක් මගින් දැනුම් දිය යුතුය. එම දැනුම්දීම නියමිත වේලාවේදී නොලැබුණහොත්, එවන ලද තහවුරු කිරීම් නිවැරදි ලෙස සලකනු ලැබේ. සහභාගීත්ව ආයතනවලට එම තහවුරු කිරීම එවීමට අවශ්‍ය උකස් අංකය සහ අනෙකුත් තොරතුරු සහභාගීත්ව ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිඛිතව සැපයිය යුතුය.

- (6) නිසි ලෙස පිටසන්කල භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී පැය 2 ක් ඇතුළතදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මිලදී ගැනීම් වටිනාකම (ගැණුම් මිල) ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති, සහභාගීත්ව ආයතනයේ පියවීම් ගිණුමට බැර කරයි.
- (7) ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි මිලදී ගැනීම් මිල එම සුරැකුම්පත්වල වෙළෙඳපොළ වටිනාකම වන අතර එය ගණනය කරනු ලබන්නේ, එම සුරැකුම්පත් මහ බැංකුව විසින් තීරණය කරන ලද අනුපාතිකයට අනුව ගලපන ලද විට සුරැකුම්පත්වල ප්‍රාථමික වෙළෙඳපොළෙහි බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකයෙන් පරිණත වීමට ඇති දින ගණන සඳහා වට්ටම් කිරීමෙනි.
- (8) මිලදී ගැනීමේ වටිනාකම සහ සහභාගීත්ව ආයතනය විසින් සඳහන් කරන ලද මිල මත ගණනය කළ පොලී ප්‍රමාණය ඇතුළත් ප්‍රතිච්ඡාදන වටිනාකම සඳහා ඉහත තහවුරුවේ දක්වා ඇති විකුණුම් දිනයේදී (ප්‍රතිච්ඡාදන දිනයේදී) 1200 පැයට පෙර සහභාගී ආයතනය විසින් මහ බැංකුව වෙතුවෙන් ගෙවීමක් කළ යුතුය.
- (9) මෙහි 8 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට සහභාගීත්ව ආයතන ප්‍රතිච්ඡාදන වටිනාකම ගෙවීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සහභාගීත්ව ආයතන තමට පිටසන් කළ යුතුය.
- (10) ප්‍රතිච්ඡාදන ගණුදෙනුව පියවීමට නියමිත දිනය බැංකු නිවාඩු දිනයක් වුවහොත් ඊළඟ වැඩ කරන දිනයෙහි අදාළ ගනුදෙනුව පියවනු ඇත. මෙහි හා ප්‍රතිච්ඡාදන ගිවිසුමෙහි සඳහන් උපදෙස් හා ක්‍රියාපටිපාටීන් පිළිපැදීමට සහභාගීත්ව ආයතන බැඳී සිටී.

**(ඇ) ස්ථිර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම**

- (1) අවශ්‍ය යැයි නැඟන අවස්ථාවලදී මහ බැංකුව විසින් විකිණීමට අදහස් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි විකිණීමට අදහස් කරනු ලබන බවත් එසේ විකිණීමට අදහස් කරන සුරැකුම්පත් ප්‍රමාණය හා සුරැකුම්පත් තොරතුරු පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ රොයිටර් දර්ශන තලය මගින් නිවේදනය කරමින් සහභාගීත්ව ආයතන වලින් ලංසු කැඳවුම් කරනු ලැබේ. වෙන්දේසි පවත්වන දිනයෙහි 1300 සිට 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලබයි.
- (2) භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදී ගැනීමට බලාපොරොත්තුවන සහභාගීත්ව ආයතනයක්, මිලදී ගැනීමට බලාපොරොත්තුවන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල මුහුණත වටිනාකම, එම බිල්පත්වල/බැඳුම්කරවල කල් පිරෙන කාලය සහ පොලී අනුපාතිකය(එලද අනුපාතය) සහ බලාපොරොත්තුවන මිලද ඇතුළත්ව, උපරිම වශයෙන් ලංසු තුනක් දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වෙළෙඳ කටයුතු අංශය වෙත, පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් 1400 පැයට පෙර ඉදිරිපත් කළ යුතුය. පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය ක්‍රියා විරහිත වූ අවස්ථාවකදී පමණක් තම ලංසු විනාඩි 15 ක් ඇතුළත එනමුත් 1400 පැයට ප්‍රථම ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතුරුව, එම වෙන්දේසිය සඳහා කවර හේතුවක් නිසා හෝ ලංසු භාරගනු නොලැබේ.
- (3) ලංසුවක අවම මුදල රුපියල් දශ ලක්ෂයක් විය යුතු අතර ඊට වැඩිවන ලංසු දශ ලක්ෂයේ ගුණාකාරවලින් විය යුතුය.
- (4) පිළිගත් ලංසු අයත් සහභාගීත්ව ආයතන වෙත එම පිළිගැනීම් සහ අදාළ සුරැකුම්පත්හි විකුණුම් මිල දුරකථන මගින් හෝ උකස් පණිවුඩයක් මගින් එදිනම 1430 පැය වන විට දැනුම් දෙනු ලැබේ. මේ සඳහා පියවීම ඊළඟ වැඩ කරන දිනයේදී සිදු කරයි.
- (5) සාර්ථකවූ ලංසු තැබූ සහභාගීත්ව ආයතනය අදාළ ගෙවීම තත්කාලීන දල පියවුම් ක්‍රමය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව තමන් පියවීමේ දිනයේදී වට්ටම් කරන ලද අගයට ගෙවිය යුතු වේ. වට්ටම් කරන ලද අගය ගණනය කරනු ලබන්නේ, අදාළ සහභාගීත්ව ආයතනය ලංසු තබන ලද භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවල අනුපාතිකය/මිල සහ/හෝ ඒවායේ විකුණුම් මිල සහ එම භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරයන්හි කල් පිරෙන දිනය මතය.
- (6) සහභාගීත්ව ආයතනයක ලංසුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබුවහොත් එකී සහභාගීත්ව ආයතනය එමගින් බැඳීමකට යටත් වන අතර, එම ගණුදෙනුව (සහභාගීත්ව ආයතනය මගින් මිලදී ගත්), ගරු කිරීමට අපොහොසත් වුවහොත් ඒ වෙනුවෙන් වූ හානිය වශයෙන් ලංසුවේ සඳහන් පෙලි අනුපාතය යටතේ සුරැකුම්පත්වල පරිණතවීමට ඇති



ඉතිරි කාලය සඳහා ගැණුම් මිල තම පොලී ගෙවීමට බැඳී සිටී. පියවීම් දිනයෙහි, මහ බැංකුවේ ඇති සහභාගිත්ව ආයතනයෙහි පියවීම් ගිණුමට එම ප්‍රමාණය හර කරනු ලැබේ.

- (7) ඉහත 5 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට ගෙවීම කර පැයකට පසුව සහභාගි ආයතනයට අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්නා කාණ්ඩයන්ගෙන්, ලබාගත යුතුය.
- (8) වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලද ප්‍රමාණය ඉක්මවා යන ලෙස එකම අනුපාතයට ලංසු ගණනාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාවකදී, ලබා දිය හැකි ප්‍රමාණය සමාන අනුපාතිකයක් මත එම ලංසු තබන්නන් අතර වෙන් කරනු ලැබේ.
- (9) සහභාගිත්ව ආයතනයක ලංසුවක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.

**ඇ. ස්ථිර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම**

- (1) අවශ්‍ය යැයි හඳුනා අවස්ථාවක මහ බැංකුව විසින් මිලදී ගැනීමට අදහස් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීමට අදහස් කරනු ලබන බවත් එසේ මිලදී ගැනීමට අදහස් කරන පුරුකුම්පත් ප්‍රමාණය හා පුරුකුම්පත්හි පරිනත කාලය පරිගණකගත ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ රොයිටර් දර්ශන තලය මගින් නිවේදනය කරමින් සහභාගි ආයතනවලින් ලංසු කැඳවනු ලැබේ. වෙන්දේසිය පවත්වන දිනයෙහි 1300 සිට 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලබයි.
- (2) ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ කල් පිරෙන කාලයට අදාළ භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර විකිණීමට කැමති සහභාගිත්ව ආයතන, ඔවුන්ගේ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ, විවට වෙළෙඳ කටයුතු අංශයේ ගණුදෙනු කටුවට පහත සඳහන් විස්තර ද ඇතුළුව එම දිනයේ 1400 පැයට හෝ ඊට පෙර ඉදිරිපත් කල යුතුය.
  - (i) විකිණීමට බලාපොරොත්තු වන භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල මුහුණත අගය.
  - (ii) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා කුපන් අනුපාතය සහ කුපන් දිනය.
  - (iii) පොලී අනුපාතය (එලද අනුපාතිකය) සහ බලාපොරොත්තුවන මිල.
  - (iv) විකිණීම සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල කල් පිරෙන දිනය.
- (3) සහභාගිත්ව ආයතන ඉදිරිපත් කරනු ලබන ලංසු මාර්ගගත පරිගණක ලංසු තැබීමේ පද්ධතිය මගින් ඉදිරිපත් කල යුතුය. මාර්ගගත ලංසු තැබීමේ පද්ධතිය ක්‍රියා විරහිත වූ අවස්ථාවකදී පමණක් තම ලංසු දුරකථනය මගින් ඉදිරිපත් කළ හැකි අතර, විනාඩි 15 ක් ඇතුළත එම ගණුදෙනුව තහවුරු කල යුතුය. ලංසු පිළිගනු ලැබූ සහභාගිත්ව ආයතනවලට එම පිළිගැනීම, එදිනම 1430 පැයට උක්ස් මගින් දැනුම් දෙයි. මේ සඳහා පියවීම්, ඊළඟ වැඩ කරන දිනයේදී සිදු කරයි.
- (4) ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලැබූ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර සහභාගිත්ව ආයතන විසින්, බලය ලත් අත්සන් සහිතව නිසි ලෙස පිටසන් කර, පියවීම් කළයුතු දිනයේ 1030 පැය නොඉක්මවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශයට භෞතිකව භාරදිය යුතුය.
- (5) ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගිත්ව ආයතනයක ලංසුවක් පිලිගත් පසු එම සහභාගිත්ව ආයතනය වගකීමකට බැඳෙයි. එම සහභාගිත්ව ආයතනයට, භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර බලය ලත් අත්සන් සහිතව පිටසන්කර මහ බැංකුවට භාරදීම ඇතුළුව ගනුදෙනුව පුරුකුම්පතට නොහැකි වුවහොත් සහභාගිත්ව ආයතන සඳහන් කල අනුපාතයට, ඉතිරි කල් පිරෙන කාලය සඳහා විකුණුම් වටිනාකම මත පොලී ප්‍රමාණයක් හානි ලෙස මහ බැංකුවට ගෙවීමට සහභාගිත්ව ආයතන බැඳී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පියවීම් ගිණුමට එම ප්‍රමාණයම පියවීමේ දිනයේදී හර කරනු ලැබේ.
- (6) නියමිත ලෙස පිටසන් කල භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර සහභාගිත්ව ආයතන වලින් ලැබීමත් සමඟ සහභාගිත්ව ආයතන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන පියවීම් ගිණුමට එම භාණ්ඩාගාර බිල්පත්වල මිලදී ගැනීම් වටිනාකම 1300 පැයට පෙර බැර කරයි. සහභාගිත්ව ආයතන සඳහන් කල අනුපාතයන් පදනම් කරගෙන මිලදී ගැනීම් වටිනාකම ගණනය කරයි.
- (7) පෙර දැනුම්දීමකින් තොරව භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර විකිණීම සඳහා ලැබෙන ඕනෑම ලංසුවක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සහ ඕනෑම වගන්තියක් සහ/හෝ කොන්දේසියක් ඉවත් කිරීමට, සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතිය ඇත.

අධ්‍යක්ෂ  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ  
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම් 1

විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශය,  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව.

.....  
.....  
.....  
.....

**ප්‍රතිමිලදී ගැනීම් ගණදෙනුව - තහවුරු කිරීම**

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රතිමිලදී ගැනීම් ගණදෙනු යටතේ ශ්‍රී ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත/බිල්පත් ඔබ ආයතනයට විකුණන ලද බවට මෙයින් තහවුරු කරමු.

1. භාණ්ඩාගාර බිල්පත් අංකය -
2. භාණ්ඩාගාර බිල්පතෙහි කල්පිරෙන දිනය -
3. විකුණනු ලැබූ භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම (රුපියල් දශ ලක්ෂ) -
4. විකුණන දිනය -
5. ප්‍රතිමිලදී ගන්නා දිනය (කල් පිරෙන දිනය) -
6. අනුපාතය (එලදව) වාර්ෂික ප්‍රතිශතයක් ලෙස -
7. මිල (රු. 100/-) ක් ලෙස -
8. වට්ටම් කල වටිනාකම -

මෙම තහවුරු කිරීම මත බැංකුව සහ ඔබ ආයතනය අතර ඇති වූ ප්‍රධාන ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම යටතේ නිකුත් කරන ලදී.

අධ්‍යක්ෂ  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

**ඇමුණුම් II**

විවට වෙළෙඳ කටයුතු පියවීම් අංශය,  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව.

.....  
.....  
.....  
.....

**ප්‍රතිචක්‍රණම් ගනුදෙනුව - තහවුරු කිරීම**

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රති චක්‍රණම් ගනුදෙනු යටතේ ශ්‍රී ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ඔබ ආයතනයෙන් මිලදී ගත් බව මෙයින් තහවුරු කරමු.

1. භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර අංකය -
2. මිලදී ගත් දිනය -
3. මුහුණත අගය -
4. මිලදී ගැනුම් වටිනාකම -
5. පොලී අනුපාතිකය -
6. ආපසු විකිණීමේ වටිනාකම (රු. 100/- ක් සඳහා) -
7. ආපසු චක්‍රණම් දිනය (පරිණත දිනය) -

මෙම තහවුරු කිරීම මඟ බැංකුව සහ ඔබ ආයතනය අතර වූ ප්‍රධාන ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිචක්‍රණම් ශිච්ඡුම යටතේ නිකුත් කරන ලදී.

අධ්‍යක්ෂ  
ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

යොමු අංකය: 06/02/01/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003.01.21

බලයලත් වෙළෙඳුන්, ජාතික සංවර්ධන බැංකුව  
යහ ඩී.එල්.සී.සී. බැංකුව වෙත මෙහෙයුම් උපදෙස්,

මහත්වරුනි,

**අනේවාසිකයන් විසින් පාලනය කරනු ලබන සමාගම් සඳහා ණය හා අයිතීන් හා වෙනත් රුපියල් ණයදීම්**

1973 අංක 39 දරණ විනිමය පාලන (සංශෝධනය) නීතියෙන් සංශෝධිත, 1953 අංක 24 දරණ විනිමය පාලන පනතේ (පරිච්ඡේද 423) 30 වන වගන්තියේ 7 වන උප වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනු ලැබේ.

2. පනතෙහි ඉහත සඳහන් වගන්තියෙහි විධිවිධානවල නියමයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ වාසය කරන කිසිදු පුද්ගලයෙක් මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් යාපුව හෝ වක්‍රව පාලනය කරනු ලබන කිසිදු ව්‍යාපාරයකට හෝ සමාගමකට (බැංකු සමාගම් හැර) කිසිදු මුදලක් ණයට දීම සිදු නොකළ යුතුය.
3. විනිමය පාලන පනතෙහි 48 වන වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේම 30 වන වගන්තියෙහි 7 වන උප වගන්තියෙහි නියමයන් අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතෙහි 17 වන වගන්තිය යටතේ අනුමත කළ සමාගම් ද ඇතුළත්ව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් බහුතර කොටස් හිමිකාරීත්වයක් දරණ ශ්‍රී ලංකාවෙහි ලියාපදිංචි කළ සමාගම් (අනේවාසිකයන් විසින් පාලනය කරනු ලබන සමාගම්) සඳහා ණය හා අත්තිකාරම් ද ඇතුළුව රුපියල් ණය පහසුකම් සැපයීම සඳහා පොදු අවසරය දැනට ඔබට ප්‍රදානය කර ඇති බව මෙයින් දන්වා සිටිනු ලැබේ.
4. කෙසේ වෙතත්, මුළු පෞද්ගලික අංශයට ප්‍රදානය කරන ලද සමස්ත රුපියල් ණය පහසුකම් පිළිබඳ විස්තර ද සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමත කළ අනේවාසිකයන් විසින් පාලනය කරනු ලබන සමාගම් වෙත ප්‍රදානය කරන ලද සමස්ත රුපියල් ණය පහසුකම් පිළිබඳ ක්‍රියාමාර්ග විස්තර මෙම මෙහෙයුම් උපදෙස්වල සම්බන්ධ අංකය සඳහන් කරමින් සෑම කාර්තුවකටම පසුව එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර නොකඩවා මා වෙත යොමු කළ යුතුය.
5. 2002 අප්‍රේල් 10 දිනය දරණ අංක: ඊසීඩී/එල්/ඩී/1488 ලිපියද ඇතුළත් මේ හා සම්බන්ධව ඔබ වෙත මීට පෙර නිකුත් කරන ලද සියලුම මෙහෙයුම් උපදෙස්, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කරන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව කරුණාවෙන් සලකන්න.

මෙයට  
විශ්වාසී,

පිටපත්:- අධිපති  
නියෝජ්‍ය අධිපති (එන්)  
නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)  
අධිපති සහකාරවරු  
ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ  
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ  
ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ  
ප්‍රධාන ගණකාධිකාරී

විනිමය පාලක.

යොමු අංකය: 06/05/02/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003.01.21

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්,

මහත්වරුනි,

**නේවාසික ගැණුම්කරුවන් වෙත අනේවාසික සැපයුම්කරුවන්  
විසින් ශාඛ පහසුකම් ලබාදීම**

ශ්‍රී ලංකාවේ නේවාසික ගැණුම්කරුවන් (ආනයනකරුවන්) ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික සැපයුම්කරුවන් වෙතින් දින 360 දක්වා ණය පදනම මත, එවැනි ණය මුදල් සඳහා ජාත්‍යන්තරව පවතින පොලී අනුපාතයට වැඩි පොලියක් නොගෙවිය යුතුය යන කොන්දේසියට යටත්ව භාණ්ඩ මිලදී ගත හැකි බව බලයලත් වෙළෙඳුන් වෙත මෙමගින් දැනුම් දෙමි.

මෙයට  
විශ්වාසී,

විනිමය පාලක.

- පිටපත්:- අධිපති
- නියෝජ්‍ය අධිපති (එන්)
- නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
- අධිපති සහකාරවරු
- ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
- බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ
- ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
- ප්‍රධාන ගණකාධිකාරී

යොමු අංකය: 06/02/03/2003

චිකිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැප. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 ජනවාරි මස 21 වැනි දින.

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ණය**

වාණිජ බැංකුවල අත් වෙරළ බැංකු ඒකක වලින් හා දේශීය බැංකු ඒකක වලින් භාණ්ඩ හා සේවා අපනයනකරුවන් වෙත විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා දීමට අවසරය ලබා දෙමින් ඉහත විෂයය යටතේ 1997 ජනවාරි මස 03 වැනි දින නිකුත් කරන ලද ඊසීඩී/02/97 (සීඇන්ඩීඑල්) සහ 2000 අප්‍රේල් මස 07 වැනි දින නිකුත් කරන ලද ඊසී/05/2002(සී) දරණ මාගේ මෙහෙයුම් උපදෙස් හා සම්බන්ධිතයි.

- 2. ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස්වල නියමයන්ට අනුව ප්‍රදානය කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවන්හි දී එම ණය මුදල වෙනුවෙන් උකසට ලබා ගන්නා ලද දේශීය වත්කම් විකුණා ලැබෙන මුදල් විදේශ ව්‍යවහාර මුදලින්ම අයකර ගැනීමට සියලුම ප්‍රයත්නයන් දරිය යුතු බව මඹට මෙයින් දන්වා සිටිනු ලැබේ. මෙවැනි ප්‍රයත්නයන් ව්‍යවර්ථ වී නම් වත්කම් විකුණා ලැබෙන රුපියල් ආදායම් ණය මුදලේ නොපියවා ඇති ශේෂයට සමාන වන මුදල් ප්‍රමාණය දක්වා මාගේ අනුමැතියකින් තොරව, විදේශ ව්‍යවහාර මුදලට පරිවර්තනය කළ හැකිය.
- 3. කෙසේ වෙතත්, වත්කම් වෙනත් පාර්ශ්වයකට විදේශ ව්‍යවහාර මුදල් සඳහා විකිණීමට දරනු ලැබූ ප්‍රයත්නයන් ව්‍යවර්ථ වූ බවට හා ණය මුදල ප්‍රදානය කරන අවස්ථාවේදී ණය අවදානම පිළිබඳ ඇගයීම මනාකොට සිදුකොට ඇති බවට සැනීම්කට පත්විය හැකි සාක්ෂි ඔබ විසින් ලබාගෙන රඳවා ගනු ලැබිය යුතුය.

මෙයට-විශ්වාසී,

චිකිමය පාලක.

- පිටපත්:-
- අධිපති
  - නියෝජ්‍ය අධිපති (එන්)
  - නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
  - අධිපති සහකාරවරු
  - ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
  - බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ
  - ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
  - ප්‍රධාන ගණකාධිකාරී

යොමු අංකය: 06/04/04/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 ජනවාරි මස 21 වැනි දින.

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්,

මහත්වරුනි,

**විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ මිලදී ගැනීම**

විදේශීය ණය බැඳීම් පිළිබඳ සාක්ෂි විකුණුම් බැංකුව වෙත ඉදිරිපත් කිරීමට යටත්ව දින 720 දක්වා විදේශ විනිමය මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ඇතුළත් වීමට හැකි බව බලයලත් වෙළෙඳුන් වෙත මෙමගින් දැනුම් දෙනු ලබේ.

2. ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන බලයලත් වෙළෙඳුන් වෙතත් අයෙකු වුවත් හෝ ලේඛන පිළිගැනීම මත (D/A) හෝ ලේඛන මුදහැරීම මත (D/P) ආනයන බිල්පත් එකතු කරනු ලබන බලයලත් වෙළෙඳුන් වෙතත් අයෙකු වුවද විදේශ ව්‍යවහාර මුදල් වලින් කරන එම නීත්‍යානුකූල වෙළෙඳ ගණුදෙනුවලට අදාළ සාක්ෂි විකුණුම් බැංකුවට ඉදිරිපත් කිරීමට යටත්ව, ආනයනකරු සමඟ දින 360 දක්වා ඉදිරි විනිමය විකිණීමේ ගිවිසුම්වලට එළඹිය හැකි බවටත් බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දැනුම්දෙනු ලැබේ.
3. උක්ත මැයෙන් නිකුත් කර ඇති 2001.01.29, 2001.02.14, 2001.03.19, 2001.07.16 සහ 2002.03.01 දිනැති මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක.

- පිටපත්:-
- අධිපති
  - නියෝජ්‍ය අධිපති (එන්)
  - නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
  - අධිපති සහකාරවරු
  - ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
  - බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ
  - ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
  - ප්‍රධාන ගණකාධිකාරී

යොමු අංකය: 06/04/05/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 ජනවාරි මස 21 වැනි දින.

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්,

**ඇපකර**

ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකු විසින් පහත දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට අදාළ යම් වගකීමක් භාරගෙන ඇති අවස්ථාවන්හිදී එම වගකීම සම්බන්ධව මෙම දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව බැඳුම්කරයක් නිකුත් කිරීමට හෝ අලුත් කිරීමට හෝ ඒ හා සමාන කාර්යයන් කිරීමට බලයලත් වෙළෙඳුන් හට අවසර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (i) අපනයන හා වෙනත් සේවා ගිවිසුම් සඳහා එම ටෙන්ඩර් සහ මිල කැඳවුම්වල පනවා ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන පුද්ගලයන් සඳහා සීමාවකින් තොරව ලංසු බැඳුම්කර
- (ii) ආනයන සහ වෙනත් සේවා ගිවිසුම් සඳහා කොන්ත්‍රාත්කු ලබාගැනීමේ සාක්ෂි ඉදිරිපත් කිරීමට සහ කොන්ත්‍රාත්තුවේ සඳහන් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයන් සඳහා සීමාවකින් තොර කාර්ය සාධන බැඳුම්කර
- (iii) ඉහත සඳහන් අයිතම (i) හි (ii) හි සඳහන් නොවන කටයුතු සඳහා පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ඇ.එ.ජ.ඩොලර් 500,000 වටිනාකමක් දක්වා ඇපකර ලිපි
  - (අ) අදාළ ගනුදෙනුව අපගේ මෙහෙයුම් උපදෙස් මගින් අවසර දී ඇති හෝ විශේෂයෙන් අප විසින් අවසර දී ඇති ගනුදෙනුවක් බවට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සහ
  - (ආ) ඇපකරය යටතේ වූ හිමිකම් ඇපකරයේ ප්‍රතිලාභියා වෙත ගෙවීමට ඇති හිඟ මුදලට සීමාවන බවට කොන්දේසියක් ඇපකරයේ ඇතුළත් වීම සහ
  - (ඇ) ඇපකරය කල් ඉකුත් වීමේ දිනයට හෝ ඊට පෙර ඇපකරය හිමිකම් පෑමේ ඉල්ලීම ලංකාවට ලැබීම.

2. ප්‍රධාන බැඳුම්කරු ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන පුද්ගලයෙකු වන විට ශ්‍රී ලංකාවේ ඔහුගේ නියෝජිත විසින් ඇපකරයක් ලබාදීමේ අවස්ථාවකදී ඉහත (iii) හි සඳහන් (අ), (ආ) සහ (ඇ) යන කොන්දේසිවලට අමතරව සර්වසම නියමයන් මත ප්‍රති ඇපකර හෝ හානි පූරණයක් ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ප්‍රධාන බැඳුම්කරු වෙතින් ලබා ගැනීමට යටත්ව ඔහුගේ නියෝජිතගේ ඉල්ලීම මත වටිනාකම ඇ.එ.ජ. ඩොලර් 500,000 වටිනාකමක් දක්වා ඇපකර ලිපි නිකුත් කළ හැක.
3. විනිමය පාලන දෙපාර්තමේන්තුවට යොමු නොකර ඉහත සඳහන් ඇපකර වලින් පැන නඟින නීත්‍යානුකූල හිමිකම් සඳහා මුදල් ප්‍රතිමුඛ ප්‍රේෂණය කිරීමට බලයලත් වෙළෙඳුන් වෙත අවසර දී ඇත.
4. 1992 අගෝස්තු 07 වන දින අංක ඊසී/81/92(පී) දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

- පිටපත්:-
- අධිපති
  - නියෝජ්‍ය අධිපති (එන්)
  - නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
  - අධිපති සහකාරවරු
  - ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
  - බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ
  - ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
  - ප්‍රධාන ගණකාධිකාරී



යොමු අංකය: 06/07/06/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 පෙබරවාරි මස 13 වැනි දින.

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි නිකුත් කිරීම**

උක්ත විෂය සම්බන්ධයෙන් 1991.07.12 දිනැති අංක:රීසී/48/91(ජී) සහ 1997.03.04 දිනැති අංක රීසී/04/97(ජී) දරන මාගේ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත් වශයෙනි. මෙහෙයුම් උපදෙස් හි සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ද, ඇතුළත්කර ගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගණුදෙනු වලදී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

**භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම**

**ලියාපදිංචි අංකය**

- |  |                |
|--|----------------|
| 1. සීමාසහිත වෙස්ට් රිස්ටන් (පෞද්ගලික) සමාගම                      | 06/07/009/0116 |
| 2. සීමාසහිත බීට් වර්ල්ඩ්වයිඩ් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/009/0117 |
| 3. සීමාසහිත වර්ල්ඩ් ලින්ක් සිසින් කලම්බු (පෞද්ගලික) සමාගම        | 06/07/009/0118 |
| 4. සීමාසහිත එස්-තෙට් ට්‍රේරේට් (පෞද්ගලික) සමාගම                  | 06/07/009/0119 |
| 5. සීමාසහිත සාය් ලොජිස්ටික් ජාත්‍යන්තර (පෞද්ගලික) සමාගම          | 06/07/009/0120 |

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ / එච්. ඒ. ජී. හෙට්ටිආරච්චි  
විනිමය පාලන

පිටපත්:- අධිපති  
නියෝජ්‍ය අධිපති (එන්)  
නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)  
අධිපති සහකාරවරු  
ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ  
බැංකු අධික්ෂණ අධ්‍යක්ෂ  
ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ  
ප්‍රධාන ගණකාධිකාරී

යොමු අංකය: 06/04/11/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

2003 දෙසැම්බර් මස 09 වැනි දින.

මහත්වරුනි,

**මෙරටට ආමුඛ ප්‍රේෂණය කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින්**  
**මිලදී ගත් හෝ සංවර්ධනය කරන ලද දේපළ විකිණීමෙන් ලැබෙන**  
**උත්පාදන සිය රට ශැවීම**

විනිමය පාලන පනතේ 7 වෙනි වගන්තියට යටත්ව 2003.10.28 දින පළ කරන ලද අංක: 1312/9 දරන අති විශේෂ ගැසට් නිවේදනය කෙරෙහි සියලුම බලයලත් වෙළෙඳුන්ගේ අවධානය යොමු කෙරේ.

(ඇමුණුම 1)

එම ගැසට් නිවේදනයට අනුව පහත සඳහන් ගනුදෙනු සඳහා

- (අ) ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයකු විසින් ප්‍රේෂණය කරනු ලැබූ පරිවර්තන විදේශීය මුදල් වලින් ප්‍රාරම්භකව යම් නිවාස දේපලක් අත්පත් කරගනු ලැබූ හෝ සංවර්ධනය කරනු ලැබූ බවට සාක්ෂි ඉදිරිපත් කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකාව තුළ පිහිටි එකී නිවාස දේපලක් විකිණීමෙන් ලැබෙන මුදල එම දේපළ අයිතිකරු වූ අනේවාසිකයෙකුට හෝ ඔහුගේ උරුමකරු වෙත ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ගෙවීමට ද,
- (ආ) ඉහත (අ) හි විස්තර කර ඇති පරිදි අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේපළ ප්‍රාරම්භකව අත්පත් කර ගැනීම හෝ සංවර්ධනය කිරීම සඳහා මෙරටට ප්‍රේෂණය කරනු ලැබූ පරිවර්තන විදේශ ව්‍යවහාර මුදලට සමාන මුදලක් විනිමය පාලන දෙපාර්තමේන්තුවට යොමු නොකර විදේශයට යැවීමට ද, එසේ විදේශයට යැවීමෙන් පසු ඉතිරි වන යම් මුදලක් ඇතොත් අයිතිකරුගේ හෝ ඔහුගේ උරුමකරුගේ නමින් ශ්‍රී ලංකාවේ අනේවාසික ආවේන රුපියල් ගිණුමක තැන්පත් කිරීමට ද,

පොදු අවසරය ලබාදී ඇත.

මෙයට - විශ්වාසී,

එච්. ජී. ජී. හෙට්ටිආරච්චි  
විනිමය පාලන

- පිටපත්:-
- අධිපති
  - නියෝජ්‍ය අධිපති (එන්)
  - නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
  - අධිපති සහකාරවරු
  - ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
  - බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ
  - ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
  - ප්‍රධාන ගණකාධිකාරී

යොමු අංකය: 06/04/12/2003

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 883,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 දෙසැම්බර් මස 10 වැනි දින.

සියලුම බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල (NRFC) ඇති ශේෂයන්  
සුරැකුම් ලෙස තබාගෙන ශ්‍රී ලාංකික විදේශීය සේවා නියුක්තිකයන්ට  
විදේශ ව්‍යවහාර මුදලින් ණය සහ අත්තිකාරම් ලබාදීම**

විනිමය පාලනය කවදුරටත් ලිහිල් කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් පහසුකම් මත දැනට පවත්නා අඩු පොළී අනුපාතිකවල වාසි ලබාදීම සඳහා ශ්‍රී ලංකාව තුළ මිනැම කටයුත්තක් සඳහා භාවිතා කිරීමට ඔවුන්ගේ අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති ශේෂයන් සුරැකුම් ලෙස රඳවාගෙන එම ණය ආපසු ගෙවීම විදේශ ව්‍යවහාර මුදලින්ම ගෙවීමට හැකියාවක් ඇත්තේ නම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව විදේශ ව්‍යවහාර මුදලින් ණය සහ අත්තිකාරම් ලබාදීම සඳහා අවසරය බලයලත් වෙළෙඳුන් වෙත ලබාදීමට තීරණය කර ඇත.

- (1) NRFC ගිණුම සුරැකුම වශයෙන් රඳවාගෙන ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගේ NRFC ගිණුමේ ඇති මුදලින් 90% දක්වා ණය ලබාදීම.
- (2) ණය ලබා දෙන බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගෙන එම විදේශ ව්‍යවහාර මුදල් ණය ශ්‍රී ලංකා රුපියල් වලින් මුදහැරීම.
- (3) ණයකරුගේ විදේශ සේවා නියුක්තියේ කාලය අනුව ණය මුදලේ කාලය තීරණය වීම හා එය අවුරුදු 5 ක් නොඉක්මවීම.
- (4) ණය පියවීම විදේශ ව්‍යවහාර මුදල් වලින් විය යුතු අතර, වාරික තුනකට වැඩි හිඟ වාරික ඇති අවස්ථාවේදී ණයකරුගේ NRFC ගිණුමේ ඇති ශේෂයෙන් ණය මුදල අයකර ගැනීමට කටයුතු කිරීම.
- (5) ණය මුදලේ ශේෂය රුපියල්වලින් ගෙවීම සඳහා කුමන තත්ත්වයක් යටතේ වුවද ණයකරු වෙත අවසර නොදීම.

මෙයට - විශ්වාසී,

විනිමය පාලන

- පිටපත්:-
- අධිපති
  - නියෝජ්‍ය අධිපති (එන්)
  - නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
  - අධිපති සහකාරවරු
  - ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ
  - බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ
  - ජාත්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්ෂ
  - ප්‍රධාන ගණකාධිකාරී

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය**

**අති විශේෂ**

**අංක 1312/9 - 2003 ඔක්තෝබර් 28 වැනි අගභරුවාද - 2003.10.28**

**(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී)**

**I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය**

**ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්**

**(423 වන අධිකාරය) විනිමය පාලන පනත**

**7 වන වගන්තිය යටතේ නිවේදනය**

(අ) ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකු වන නිවසක අයිතිකරු විසින් ප්‍රාරම්භකව අත්පත් කරගනු ලැබූ හෝ සංවර්ධනය කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ පිහිටි යම් නිවසක දේපළක් මිලයට ගැනීමේ දී, එම දේපළෙහි මිළ පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් ආමුඛ ප්‍රේෂණයන් මගින් ගෙවීමට යටත්ව, එම දේපළ අයිතිකරු හෝ ඔහුගේ උරුමකරු විදේශයක නේවාසිකයකු වන විට එම මිලයට ගැනීමේ මුදල ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ගෙවීමට ද,

(ආ) ඉහත (අ) හි විස්තර කර ඇති අවස්ථාවන්හි දී (පරිච්ඡේදයන්හි දී) දේපල ප්‍රාරම්භකව අත්පත් කර ගැනීම හෝ සංවර්ධනය කිරීම සඳහා මෙරටට ප්‍රේෂණය කරනු ලැබූ පරිවර්තන විදේශ ව්‍යවහාර මුදලට සමාන මුදලක් දේපළෙහි මිළ වශයෙන් ගෙවා ශ්‍රී ලංකා මුදලෙන් විදේශයට යැවීමට ද, එසේ විදේශයට යැවීමෙන් පසු ඉතිරිවන යම් මුදලක් ඇතොත් අයිතිකරු ගේ හෝ ඔහුගේ උරුමකරුගේ නමින් ශ්‍රී ලංකාවේ අනේවාසික ආවෘත රුපියල් ගිණුමක තැන්පත් කිරීමට ද,

මෙයින් අවසර දෙනු ලැබේ.

**එච්. ඒ. ජී. හෙට්ටිආරච්චි**  
විනිමය පාලක

2003 ඔක්තෝබර් මස 28 වැනි දින.  
කොළඹ දී ය.

### නිවේදනයයි

සියළුම වාණිජ බැංකු වෙත,

#### දෛනික විදේශීය මුදල් කාරක ශේෂ සීමාවන්

වාණිජ බැංකු විසින් සෑම වැඩ කරන දිනකම අවසානයේ පවත්වා ගත යුතු කාරක ශේෂයන්ගේ උපරිම සීමාව 2003 සැප්තැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ. අපගේ අංක : 33/04/014/0009/001 දරන 2003 අගෝස්තු 9 වැනි දින ලිපියෙන් මේ බැව් සියළුම වාණිජ බැංකු වෙත දැනුම් දී ඇත.

වයි. එම්. ඩබ්. බී. විරසේකර  
අධ්‍යක්ෂ/ජාත්‍යන්තර කටයුතු



චක්‍රලේඛ අංකය : ආර්ථිච්ඡ/01/2003.  
යොමු අංකය: 34/07/029/0001/001

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව,  
2003 දෙසැම්බර් මස 04 වැනි දින,

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සියළුම සහභාගිවන්නන් වෙත,

**සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) සඳහා  
වන බැංකු හැඳුනුම් කේතය වෙනස් කිරීම**

සී/ස යුනියන් බැංකුවෙහි (පකිස්ථානයේ සංස්ථාගත කළ) ස්විෆ්ට් බැංකු හැඳුනුම් කේතය (SWIFT BIC) වූ 'MSHQLKLC' යන්න 'UNBLLKLC' වශයෙන් 2003.12.07 දින සිට වලංගු වන පරිදි වෙනස් කෙරෙන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

2. තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ ඉහත වෙනස් කිරීම සිදු කිරීමේ තාක්ෂණික ක්‍රියාමාර්ගය පහත සඳහන් පියවරයන්ගෙන් සමන්විත වනු ඇත.

- (i) 2003.12.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) මෙතෙක් භාවිතා කළ හැඳුනුම් කේතය වූ 'MSHQ' යන්න වෙනුවට 'UNBL' වශයෙන් වෙනස් කිරීම; සහ
- (ii) 2003.12.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) මෙතෙක් භාවිතා කළ පියවීම් ගිණුම වූ 'MSHQLKLCXXX010004413' යන්න 'UNBLLKLCXXX010004413' වශයෙන් වෙනස් කිරීම.

3. තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) වෙනුවෙන් භාවිතා කෙරෙන ස්ථිතික දත්ත වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගයේදී, ඔබ විසින් පහත කරුණු නිරීක්ෂණය කරනු ඇත. එනම්,

- (i) 2003.12.05 දින පමණක් සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) යටතේ, අදාළ දිනයෙහි ක්‍රියාත්මකව නොපවතින 'UNBLLKLCXXX010004413' පියවීම් ගිණුම් අංකය, එසේ ක්‍රියාත්මක නොවීමේ හේතුව මත, අත්හිටුවනු ලැබූ ගිණුමක් වශයෙන් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම
- (ii) 2003.12.09 දින පමණක් සී/ස යුනියන් බැංකුව (පකිස්ථානයේ සංස්ථාගත කළ) සඳහා වන 'MSHQLKLCXXX010004413' අංක දරණ පියවීම් ගිණුම තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ අත්හිටවූ ගිණුමක් වශයෙන් දක්නට ලැබෙනු ඇත. එම දිනයේදී, එකී ගිණුම අත්හිටවූ ගිණුමක් බවට පත් කෙරෙනුයේ එකී දිනයේ පටන් එකී ගිණුම ක්‍රියාත්මකව නොපවතින අතරම තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සී/ස යුනියන් බැංකුව(පකිස්ථානයේ සංස්ථාගත කළ) සඳහා වන පියවීම් ගිණුම 'UNBLLKLCXXX010004413' වන බැවිනි.

4. 2003.12.06 දිනෙන් පසුව වලංගු වන පරිදි 'MSHQLKLC' බැංකු හැඳුනුම් කේතය (BIC) වෙත යොමු කෙරෙන යම් ගෙවීම් ඇණවුමක් වෙතොත් එය තත්කාලීන දළ පියවුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප කරනු ඇත.

කේ. ආර්. එම්. සිරිවර්ධන  
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්.

**ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වූ වර්ෂා සංග්‍රහය**

**1. කාර්යය**

- 1.1 ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වූ මෙම වර්ෂා සංග්‍රහය ('සංග්‍රහය' හෝ 'වර්ෂා සංග්‍රහය') ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත ('පනත්') සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝග සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) නියෝග ('නියෝග') යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් පනවන ලදී.
- 1.2 මෙම වර්ෂා සංග්‍රහය 2003 සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වේ. මහ බැංකුව විසින් ඉහත නියෝගවල 12 වන වගන්තිය යටතේ කලින් කලට නිකුත් කරනු ලබන විධාන සහ ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වූ මෙහෙයුම් අත්පොත සමඟ ඒකාබද්ධව මෙම වර්ෂා සංග්‍රහය භාවිතා කළ යුතුය. මෙම වර්ෂා සංග්‍රහය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අදාළ තීරී, නියෝග හෝ විශේෂිත මාර්ගෝපදේශ වල අනිරේකයක් මිස ඒවා සඳහා ආදේශකයක් හෝ නැවත සකස් කිරීම සඳහා යොදා ගන්නක් නොවේ.
- 1.3 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ප්‍රාථමික, ද්විතියික සහ ප්‍රතිමිලදී ගැණුම් වෙළෙඳපොලවල රජයේ සුරැකුම්පත් සඳහා එළඹෙන ගණුදෙනු මෙම වර්ෂා සංග්‍රහය මගින් ආවරණය කරන අතර, ප්‍රාථමික අලෙවිකරුවන් සෘජුවම ප්‍රතිපාර්ශවයන් ලෙස මහ බැංකුව සමඟ කරන ගණුදෙනු හෝ ස්වකීය ගිණුම වෙනුවෙන් කරන ගණුදෙනු හෝ වෘත්තීය, ආයතනික හෝ සුළු ගණුදෙනුකරුවන් වෙනුවෙන් කරන ගණුදෙනු සඳහා මෙය අදාළ වේ.
- 1.4 මෙම වර්ෂා සංග්‍රහය, එහි සරල අදහස සහ එයින් දැක්වීමට අදහස් කරන දෙයට අනුකූල වන සේ භාවිතා කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුවන් තම ගණුදෙනුකරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් විශ්වාසවන්තව, වෘත්තීය ආකාරයෙන් සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලෙහි වලංගු භාවය වෙනුවෙන් ක්‍රියා කිරීමේ අරමුණ යාක්ෂාත් කර ගැනීම සඳහා මෙය පුළුල්ව නිර්වචනය කළ යුතුව ඇත.
- 1.5 මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාර ඇගයීම, ඔවුන් විසින් සපයනු ලබන වර්ෂා සංග්‍රහයට දැක්වූ අනුකූලතාවය පෙන්වුම් කරන වාර්තා මත කාලීනව සිදු කරනු ලබයි. සෑම නියෝගයකම 11 (I) වගන්තිය යටතේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔවුන්ට දැනුම් දෙනු ලබන අතර, එම අඩුපාඩු මහ හරවා ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.
- 1.6 ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිදි මෙම වර්ෂා සංග්‍රහයේ සමස්ථය හෝ කොටසක් වෙනස් කිරීම, එකතු කිරීම හෝ සම්පූර්ණයෙන් අත්හැර දැමීම කළ හැකි අතර එහිදී වෙළෙඳපොල ක්‍රියාකාරීත්වයට අවහිරයක් නොවන පරිදි වෙනස්කම් වලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් කාලසීමාවක් ප්‍රාථමික අලෙවිකරුවන්ට ලබාදෙනු ඇත.
- 1.7 මෙම වර්ෂා සංග්‍රහයේ පද සම්බන්ධයෙන් අභ්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස එයින් ආඥා පනත් හා නියෝග වලින් දී ඇති අර්ථයම අදහස් වේ.

**2. අනුකූලතාවය**

- 2.1 ප්‍රාථමික අලෙවිකරුවෙක්, එහි අධ්‍යක්ෂවරයන් සහ සේවකයන් මෙම වර්ෂා සංග්‍රහයට අනුකූලතාවය දැක්විය යුතුය. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල තුළ තම අධ්‍යක්ෂවරුන්ගේ සහ සේවකයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රාථමික අලෙවිකරු වගකිව යුතු වේ.
- 2.2 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තම අධ්‍යක්ෂවරුන් සහ සේවකයන්,
  - (i) ආඥා පනත්, නියෝග, ආඥා පනත් තහවුරු කිරීම සඳහා වූ චෙතන් ඕනෑම නියෝගයක් හෝ ඒවා යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධාන හෝ මාර්ගෝපදේශ, මෙම නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කරන ලද ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වූ මෙහෙයුම් අත්පොත යනාදිය සඳහා අනුකූලතාවය දක්වන බව සහ
  - (ii) ප්‍රමාණවත් අනුකූලතා ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් වැඩි දියුණු කිරීම මගින් තම ව්‍යාපාරික කාර්යයන් ගණුදෙනුකරුවන්ට උපරිම යහපතක් සැලසෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සහ සේවකයන් සඳහා ප්‍රමාණවත් පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම මගින් තම ගණුදෙනුකරුවන්ට උපරිම යහපතක් සැලසෙන ආකාරයෙන් ව්‍යාපාරික කාර්යයන් කිරීම යනාදිය ඉටුකරන බව තහවුරු කළ යුතුය.



- 2.3 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මෙම සංග්‍රහයේ දැක්වෙන අවශ්‍යතා තම අධ්‍යක්ෂවරුන්ට සහ සේවකයන්ට සංකීර්ණ කළයුතු අතර, එය උල්ලංඝනය කරන්නන්ට විරුද්ධව ප්‍රමාණවත් විනය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මගින් මෙම සංග්‍රහය පිළිබඳව දඩ නිරීක්ෂණයක් පවත්වා ගත යුතුය.
- 2.4 මෙම සංග්‍රහයට දක්වන ලද අනුකූලතාවය පරීක්ෂා කිරීමේ නිලධාරියෙකු ලෙස ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ප්‍රමාණවත් දක්ෂතා ඇති අධ්‍යක්ෂවරයෙකු හෝ ජ්‍යෙෂ්ඨ විධායකයකු පත්කළ යුතු අතර, ආයතනය මෙම සංග්‍රහයට දක්වන ලද අනුකූලතාවය අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු වෙත පැවරේ. එම නිලධාරියා ඔහු විසින් අධීක්ෂණය කරනු ලබන ක්‍රියා මාර්ග සහ පුද්ගලයන්ගෙන් වෙන්වූ ස්වාධීන පුද්ගලයෙකු විය යුතු අතර, තම වගකීම් ඉටු කිරීමට අවශ්‍ය වන අධිකාරී බලය, සම්පත් සහ තම කාර්ය ඉටු කිරීමට අදාළ වන සියලු තොරතුරු ඔහු වෙත ලැබීමට සැලැස්විය යුතුය. මෙම අනුකූලතාවය පරීක්ෂා කිරීමට පත්කල නිලධාරියාගේ තම, තත්ත්වය, සුදුසුකම් සහ පළපුරුද්ද ආදී තොරතුරු ඔහුගේ පත්වීමෙන් දින හතක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට සැපයිය යුතුය.
- 2.5 අවම වශයෙන් සෑම මාස 3 කට වරක්වත් අනුකූලතාවය අධීක්ෂණය කිරීමේ ප්‍රතිඵලවල සාරාංශයක්, අධ්‍යක්ෂක මණ්ඩලයට සහ අභ්‍යන්තර විගණකයන්ට ඉදිරිපත් කල යුතුය.  
මෙම සාරාංශය බාහිර විගණකයින්ගේ, අධීක්ෂණය සඳහා ද ඉදිරිපත් කළයුතු වේ. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් සෑම මූල්‍ය වර්ෂයක් ඉක්මවා මාස තුනක් ඇතුළත මෙම ප්‍රතිඵල සහ තමන් අනුගමනය කරන ලද ප්‍රතිකර්ම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දිය යුතුය.
- 2.6 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මෙම වර්ෂා සංග්‍රහයට පටහැනි ඕනෑම වැදගත් සිදුවීමක්, එය සිදු වී දින 2 ක් ඇතුළත රාජ්‍ය ණය අධිකාරී වෙත ලිඛිතව වාර්තා කළ යුතුය. වඩා නොවැදගත් හෝ කාර්මික වශයෙන් මෙම සංග්‍රහයට පටහැනි වූ සිදුවීම් වාර්තා කළ යුතු නැත.
- 2.7 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් සෑම මූල්‍ය කාර්තුවක් අවසානයේ දින 30 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ආකෘතියට අනුව එම කාර්තුවට අදාළ වාර්තාවක් පිළියෙල කළ යුතුය.
- 2.8 වර්ෂා සංග්‍රහයට ආයතනය දක්වූ අනුකූලතාවය ඇගයීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් අවම වශයෙන් වසර 5 ක් සඳහා අනුකූලතාවය පෙන්වුම් කරන වාර්තා තබාගත යුතුය.
- 2.9 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වර්ෂා සංග්‍රහයට පටහැනි සියලුම වැදගත් සිදුවීම් සහ වඩා නොවැදගත් හෝ කාර්මික වශයෙන් මෙම සංග්‍රහයට පටහැනි වූ සිදුවීම්, ගණුදෙනුකරුවන්ගේ පැමිණිලි, ඒවා නිරාකරණය කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියා මාර්ග ආදිය ඇතුළත් ලැයිස්තුවක් පවත්වා ගත යුතුය.

**3. හැකියාවන්**

- 3.1 ප්‍රාථමික අලෙවිකරු විසින් තමන් විසින් සේවයේ යොදවනු ලැබූ හෝ තමා වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා පත් කළ ඕනෑම පුද්ගලයෙකු සහපත් පැවැත්මෙන් යුක්ත බවටත්, ඔවුන් සේවයේ යොදවනු ලැබූ හෝ පත් කළ කාර්යය සඳහා ප්‍රමාණවත් කුසලතා වලින් හා දැනුමින් යුක්ත බවටත් තහවුරු කළ යුතුය.
- 3.2 තමන් විසින් සේවයේ යොදවනු ලැබූ හෝ තමා වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා පත්කළ පුද්ගලයින් පහත ආකාරයෙන් කටයුතු කරන බවට ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තහවුරු කළ යුතුය.
  - (i) සංග්‍රහයේ ඇතුළත් කරුණු පිළිබඳ දැනුවත් බව
  - (ii) තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී මෙම සංග්‍රහයට හැඩ ගැසීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් සුහුණුවක් සපයා ඇති බව.
  - (iii) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී 'සංග්‍රහය' සමග දක්වන ලද අනුකූලතාවය අධීක්ෂණයට භාජනය වන බව
  - (iv) සංග්‍රහයට සහ රජයේ සුරැකුම්පත් පිළිබඳ වෙළෙඳපොලෙහි මෙහෙයුම් කටයුතු පාලනය කරන අනෙකුත් රීතිවලට පටහැනිව කටයුතු කරන අවස්ථාවලදී ඒ සඳහා ප්‍රමාණවත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව.
- 3.3 ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පහත සඳහන් ඒවා ද ඇතුළුව වර්ෂා සංග්‍රහයේ හඳුනාගත් ගැටළු සහගත ස්ථාන සඳහා, ලිඛිත ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කර ක්‍රියාත්මක කළ යුතුය.

- (i) රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීම
- (ii) අධ්‍යක්ෂවරුන් සහ සේවකයන් ස්වකීය ගිණුම් සම්බන්ධව ක්‍රියා කළහැකි අවස්ථා
- (iii) අධ්‍යක්ෂවරුන් සහ සේවකයන් සෑම අවස්ථාවකදීම තම ගණුදෙනුකරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කරන බව තහවුරු කිරීම.
- (iv) අරමුණු අතර ඇති පරස්පරතාවයන්
- (v) පෙළඹවීම් අනුමත කළ හැකි අවස්ථා පාලනය කිරීම

3.4 ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අධ්‍යක්ෂවරුන් හා සේවකයන් රජයේ පුරුකුම්පත් සම්බන්ධ ස්වකීය ගිණුම්වල ගණුදෙනු කිරීමට අවසර ලැබී ඇති විට සහ දැනටමත් ගණුදෙනු කරන හෝ ගණුදෙනු කිරීමට බලාපොරොත්තු වන සම්බන්ධකම් ඇති අනෙකුත් ගිණුම් ඇතිවිට.

- (i) ඔවුන් ප්‍රාථමික අලෙවිකරු මාර්ගයෙන් ගණුදෙනු කල යුතුය.
- (ii) ගිණුම ආරම්භ කිරීම සඳහා ප්‍රාථමික අලෙවිකරුගේ ලිඛිත අවසරය ලබාගත යුතුය.
- (iii) ඔවුන්ගේ ගණුදෙනු වෙන්ව සටහන් කළයුතු අතර, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ වාර්තා වලින් වෙන්ව පැහැදිලිව හඳුනාගත හැකි විය යුතුය.
- (iv) ඔවුන්ගේ ගණුදෙනු, වර්ෂා සංග්‍රහයට දක්වන ලද අනුකූලතාවය පරීක්ෂා කිරීමට පත් කල නිලධාරියාට වාර්තා කළ යුතු අතර, ඔහු විසින් ඒවා ක්‍රියාකාරීව අධීක්ෂණය කළ යුතුය.

මෙම වර්ෂා සංග්‍රහයේදී යමෙකු යම් ගිවිසුමක්, එකඟතාවයක්, අවබෝධතාවයක් හෝ සබඳතාවයක් මාර්ගයෙන් යම් ගිණුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රව ආර්ථික වාසියක් ලබා ගැනීමක් හෝ හිමිකම්පෑමක් සිදුවනවා නම් ඔහුට එම ගිණුම පිළිබඳව කැමැත්තක් ඇති බව කිව හැකිය. තම කලත්‍රයා, දරුවන්, දෙමව්පියන්, සහෝදරයන්, සහෝදරියන්, ඥාති සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ කලත්‍රයින්, කලත්‍රයාගේ දෙමව්පියන්, සහෝදරයන්, සහෝදරියන් සහ ඔවුන්ගේ කලත්‍රයන් හෝ එම ලිපිනයේ පදිංචි වෙතත් ඕනෑම ඥාතියෙකුගේ ගිණුම සම්බන්ධයෙන් එම පුද්ගලයාට කැමැත්තක් ඇති බව පෙනී යයි.

3.5 ප්‍රාථමික අලෙවිකරු විසින් රජයේ පුරුකුම්පත් සම්බන්ධයෙන් වෙනත් ප්‍රාථමික අලෙවිකරුවකුගේ හෝ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ පරිපාලිත සමාගම්වල හෝ අනුබද්ධ සමාගම්වල අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන් වෙනුවෙන් ප්‍රාථමික අලෙවිකරුගේ ලිඛිත අවසරය නොමැතිව දැනුවත්ව ගණුදෙනුවල නිරත නොවිය යුතුය.

3.6 ප්‍රාථමික අලෙවිකරු හෝ ප්‍රාථමික අලෙවිකරුගේ අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන්, ගණුදෙනුකරුගේ පූර්ව ලිඛිත අවසරය නොමැතිව ගණුදෙනුකරු හා ප්‍රාථමික අලෙවිකරු අතර වූ යම් ව්‍යාපාර කාර්යයක් වෙනුවෙන් කිසිම පෙළඹවීමක් ගණුදෙනුකරුගේ අධ්‍යක්ෂවරයෙකුට, සේවකයෙකුට, කොටස් කරුවෙකුට හෝ ගණුදෙනුකරුගේ නියෝජිතයෙකුට සෘජුව හෝ වක්‍රව ලබාදීම හෝ ලබාගැනීම නොකළ යුතුය.

ගණුදෙනුකරුවකු හා ප්‍රාථමික අලෙවිකරු අතර සිදුවන ඕනෑම ව්‍යාපාර කටයුත්තකදී ප්‍රාථමික අලෙවිකරුගේ පූර්ව ලිඛිත අවසරය නොමැතිව ප්‍රාථමික අලෙවිකරුවකුගේ අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු කිසිම පෙළඹවීමක් තම ගණුදෙනුකරුගෙන් හෝ ගණුදෙනුකරුගේ අධ්‍යක්ෂවරයෙකුගෙන්, සේවකයෙකුගෙන්, කොටස්කරුවකුගෙන් හෝ නියෝජිතයෙකුගෙන් සෘජුව හෝ වක්‍රව ලබාගැනීම හෝ ඉල්ලීම නොකළ යුතුය. පෙළඹවීම් යන්තම භාණ්ඩ, සේවා, වාසි, ප්‍රතිලාභ හෝ වෙනත් ඕනෑම සලකා බැලීමක් ඇතුළත් වන අතර සේවා සඳහා අදාළ සාමාන්‍ය ගාස්තු සහ අය කිරීම් මෙයට ඇතුළත් නොවේ.

3.7 ප්‍රාථමික අලෙවිකරුවකු පහත දක්වෙන කරුණු සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් සම්පත්, මෙහෙයුම් පද්ධති සහ ආරක්ෂක පිළිවෙත් වලින් සමන්විත විය යුතුය.

- (i) ආයතනයේ ව්‍යාපාර කටයුතුවල නිසි කාර්යඵල ඇගයීමක් සඳහා
- (ii) ව්‍යාපාරික කාර්යයන් ඇණහිටීම් වලින් තොරව අඛණ්ඩව කරගෙන යන බව සාධාරණ ලෙස සහතික කිරීම සඳහා

**4. රහස්‍යභාවය**

- 4.1 එක් එක් නියෝගයේ 9(8) වගන්තියට අනුව ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුකරුවන් සමඟ කරන ගනුදෙනුවලදී දැඩි රහස්‍යභාවයක් පවත්වා ගත යුතුය.
- 4.2 ගනුදෙනුකරු තම කැමැත්ත ප්‍රකාශ කර ඇති අවස්ථාවකදී, හෝ මහ බැංකුව මගින් එහි අධිකාරී බලය ක්‍රියාත්මක කරන අවස්ථාවකදී හෝ නීතිය මගින් ඉල්ලා සිටින අවස්ථාවකදී හැර සිදුකරන ලද, සිදුකරමින් පවතින හෝ සිදු කිරීමට ගිවිස ගන්නා ලද ගනුදෙනුවකට අදාළ තොරතුරු වත්මන් හෝ අතීත අධ්‍යක්ෂවරු හෝ සේවා නියුක්තිකයන් විසින් අනාවරණය කිරීමට හෝ එසේ අනාවරණය කිරීම සඳහා අත් අයට බල කිරීමට හෝ ඉඩ නොතැබීමට ප්‍රාථමික අලෙවිකරු සහතික විය යුතුය.
- 4.3 ප්‍රාථමික අලෙවිකරු විසින් තමාගේ ගනුදෙනු අන්තර්ගතය සහ තොග ලේඛනයට අදාළ තොරතුරු රහසිගතව තබාගත යුතුය.
- 4.4 රහස්‍යභාවය බිඳවැටීමකදී අනුකූලතාවය පරීක්ෂා කිරීමට පත්කල නිලධාරියා විසින් කඩිනම පරීක්ෂණයක් පවත්වා සුදුසු විනයානුකූල ක්‍රියා මාර්ග ගත යුතුය. එසේ උල්ලංඝනයවීම් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා අදාළ අවස්ථාවලදී අලෙවිකරුගේ අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන් නවීකරණය කළ යුතුය.

**5. ගනුදෙනුකරුවන්ගේ වත්කම්**

- 5.1 නියෝගවල 9 (7) වගන්තිය යටතේ, ප්‍රාථමික අලෙවිකරු විසින් තම ගනුදෙනුකරුවන්ගේ පුරුකුම්පත් තම භාරයේ තබා ගැනීමේදී හෝ කල් පිරීමේ වටිනාකම් රැස් කිරීමේදී හෝ පොලී ගෙවීමේදී, විශ්වාසනීයත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතු අතර ඒ සඳහා ඒවා විශේෂයෙන් හඳුනා ගැනීම සහ තම වත්කම් වලින් වෙන්කර තබා ගැනීම කළ යුතුය.
- 5.2 ගනුදෙනුකරුවන්ගේ වත්කම් ස්වකීය වත්කම්වලින් වෙන්කොට පවත්වා ගැනීමටත් (නීතිමය වශයෙන් අවශ්‍යවන අවස්ථාවකදී හැර) නිවැරදිව ගිණුම්ගත කිරීමට සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමටත් ප්‍රාථමික අලෙවිකරු විසින් වගබලා ගත යුතුය.
- 5.3 ප්‍රාථමික අලෙවිකරුවකුට තම අභිමතය පරිදි කළමනාකරණ සේවා පවත්වාගෙන යාමට අවසරය ලැබී ඇත්නම්, තම ගනුදෙනුකරුගේ පූර්ව ලිඛිත අවසරය ලැබී ඇති විට සහ ආයෝජන ප්‍රතිපත්තිය ගනුදෙනුකරුට මුළුමනින්ම අනාවරණය කර ඇති විට, ඔහුට තම අභිමතය පරිදි කළමනාකරණ ගිණුමක්, ගනුදෙනුකරු වෙනුවෙන් පවත්වා ගත හැකිය. අභිමතය පරිදි ගනුදෙනුව සිදු කිරීමට බලයලත් පුද්ගලයාගේ තම ගනුදෙනුකරුගේ ගිවිසුමෙහි සඳහන් කළ යුතුයි.  
  
ගනුදෙනුකරුගේ ගිවිසුම මගින් ප්‍රාථමික අලෙවිකරුට විශේෂයෙන් බලය පවරා ඇති අවස්ථාවක හැර ඔහු විසින් මෙම කාර්යය වෙනත් පුද්ගලයෙකුට පැවරිය නොහැක.
- 5.4 කලින් නිකුත් කළ ප්‍රකාශයෙන් පසු යම් අවස්ථාවකදී ආයතනය විසින් ගනුදෙනුකරු වෙනුවෙන් වගකිව යුතු සියළුම වත්කම් දක්වෙන ලිඛිත ප්‍රකාශයක් අවම වශයෙන් වසරකට වරක්වත් සෑම ගනුදෙනුකරුවකු වෙතම නිකුත් කළ යුතුය.

**6. අවංකත්වය හා සාධාරණත්වය**

- 6.1 ප්‍රාථමික අලෙවිකරුවකු විසින් තම ව්‍යාපාරික කටයුතු සිදුකරන සෑම අවස්ථාවකදීම සඳ් භාවයෙන් කටයුතු කළ යුතුය.
- 6.2 ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී තම අධ්‍යක්ෂකවරු සහ සේවකයන් සඳ්භාවයෙන් කටයුතු කරන බවට ප්‍රාථමික අලෙවිකරු සහතික විය යුතුය.
- 6.3 ප්‍රාථමික අලෙවිකරුවකු ගනුදෙනුකරුවකු වෙත උපදෙස් ලබාදෙන හෝ නියෝජනය කරන අවස්ථාවකදී පහත කරුණු පිළිබඳ සහතික විය යුතුය.
  - (i) සිදුකරන ලද සියළුම නියෝජනයන් සහ ගනුදෙනුකරු වෙත ලබාදෙන ලද තොරතුරු සම්පූර්ණ නිවැරදි හා නොමඟ යවන සුළු හෝ වංචා සහගත නොවන බව
  - (ii) ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සේවා පිළිබඳ දත්වීම් මගින්, ගනුදෙනුකරු වෙනුවෙන් කළහැකි සේවාවන් සහ රජයේ පුරුකුම්පත්වල අපේක්ෂිත කාර්ය ඵලයන් පිළිබඳ නොමඟ යවන සුළු අදහස් ප්‍රකාශ නොවිය යුතුය.

(iii) මෙම සේවා සඳහා අයකරනු ලබන සියලුම ගාස්තු (ආන්තිකය හා මායිම් ඇතුළුව) සාධාරණ හා යුක්ති සහගත විය යුතු අතර, සේවා සැපයීමට පෙර ඒ පිළිබඳව ගනුදෙනුකරුට සම්පූර්ණයෙන්ම තොරතුරු නිරාවරණය කළයුතු සේම එම ගාස්තුව ගෙවීමේ ක්‍රමය හෝ මාධ්‍යය ද ගනුදෙනුකරුට දැන්විය යුතුය.

6.4 ගනුදෙනුකරු විසින් ලබාදෙන ලද සහ දැනට ආයතනය සතුව පවතින තොරතුරු මත ගනුදෙනුකරුට ලබාදෙන ඕනෑම ආයෝජන උපදේශයක් (Investment advice) ඔවුන්ට වඩාත්ම සුදුසු ඒවා බවට විශ්වාසයක් ප්‍රාථමික අලෙවිකරු සතු විය යුතුය.

6.5 ප්‍රාථමික අලෙවිකරු, එහි අධ්‍යක්ෂවරුන් හෝ සේවකයන් සඳහා කරන ගනුදෙනුවලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවලට ලබාදිය යුතුය. ප්‍රාථමික අලෙවිකරු ප්‍රධානියා ලෙස වෙළඳුම නොකළ යුතු අතර, තම අධ්‍යක්ෂවරු හෝ සේවකයන් විසින් ගනු දෙනුකරුවන්ගේ සැලකිය යුතු විකිණීම හෝ මිලදී ගැනුම්වලට පෙරාතුව නැවත අලෙවිකොට ලාභ ලැබීමේ අරමුණින් තම ගිණුම් යොදාගෙන ගනුදෙනු නොකරන බවට ද සහතික විය යුතුය. (Front running)

6.6 තම අධ්‍යක්ෂවරු හා සේවකයන් ඔවුන්ට ලාභ ලැබීම සඳහා හෝ වෙනත් අයට වාසියක් හෝ අවාසියක් සිදුකිරීම සඳහා ප්‍රසිද්ධ නොකරන ලද තොරතුරු යොදා නොගන්නා බවට ද තමා විසින් එසේ නොකරනු ලබන බවට ද ප්‍රාථමික අලෙවිකරු විසින් සහතික විය යුතුය. (අභ්‍යන්තර ගනුදෙනු)

6.7 ප්‍රාථමික අලෙවිකරු විසින් හෝ එහි අධ්‍යක්ෂවරු හෝ සේවකයන් විසින් තමාට වාසියක් ලබාගැනීම සඳහා කෘතීමව මිල වෙනස් කිරීමට හෝ එසේ වෙනස් කිරීමට උත්සාහ දැරීම නොකල යුතු අතර තමන් විසින් එසේ නොකරන බවට ද ප්‍රාථමික අලෙවිකරු සහතික විය යුතුය. (වෙළෙඳපොළ හැසිරවීම)

6.8 ප්‍රාථමික අලෙවිකරු විසින් එහි අධ්‍යක්ෂවරුන් හා සේවකයන්, ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ප්‍රමාණය ඉක්මවන මුදලක් හෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා ගිණුමේ මූල්‍ය සම්පත් හා තත්ත්වය දන්නා විට ගනුදෙනු නොකරන බවට සහතික විය යුතුය.

6.9 ප්‍රාථමික අලෙවිකරු විසින් තම අධ්‍යක්ෂවරුන් සහ සේවකයන්,  
(i) නිවැරදි නොවන බව දන්නා තොරතුරු නැවත නැවත දැක්වීම  
(ii) ප්‍රමාණාත්මක නොවන සැකයට තුඩුදිය හැකි නිවැරදි නොවිය හැකි හෝ තුන්වන පාර්ශවයට හානිදායක විය හැකි තහවුරු නොකරන ලද තොරතුරු සැපයීම, නොකරනු ලබන බවට සහතික විය යුතුය.

6.10 ප්‍රාථමික අලෙවිකරු, තමන් විසින් හෝ තම අධ්‍යක්ෂවරු සහ සේවකයන් විසින් ආයෝජකයන්ගේ විශ්වාසය කඩවිය හැකි අන්දමේ හෝ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ වර්ධනයට බාධා විය හැකි අන්දමේ කිසිදු නුසුදුසු කාර්යයක් නොකරන බවට සහතික විය යුතුය.

**7. කාර්යඉරත්වය**

7.1 ප්‍රාථමික අලෙවිකරුවන් තම ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල යෙදෙන සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරුගේ ඉහළම කැමැත්ත පරිදි සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවය සුරැකෙන පරිදි කටයුතු කළ යුතුය.

7.2 ප්‍රාථමික අලෙවිකරුවන් විසින්, රජයේ සුරැකුම්පත් පිළිබඳව උපදෙස් දෙන හෝ ගනුදෙනු සිදුකරන තම අධ්‍යක්ෂවරු හා සේවකයින් සෑම අවස්ථාවකදීම පැහැදිලි හා අර්ථාන්විත භාෂාවක් යොදාගන්නා බවට තහවුරු කළ යුතුය. සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සමඟ ගනුදෙනු කරන අවස්ථාවේදී හැකි තරම් සරල භාෂාවක් යොදා ගැනීමට ප්‍රාථමික අලෙවිකරු කටයුතු කළ යුතුය.

7.3 ගනුදෙනුකරු විසින් ලබාදෙන ලද උපදෙස් වලට අනුකූලව ඔහුගේ නියෝග අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමට ප්‍රාථමික අලෙවිකරු කටයුතු කළ යුතුය.

7.4 ප්‍රාථමික අලෙවිකරු  
(i) සියළුම නියෝග කඩිනමින් සටහන් කර ලේඛනගතකොට අදාළ සියළු නියෝග ක්‍රියාත්මක කළයුතු බවටත්  
(ii) සිදුකරන ලද ගනුදෙනු නිවැරදිව හා අප්‍රමාදව වාර්තා කිරීම වෙන්කොට තැබීම සහ බෙදහැරීම විධිමත්ව සිදුවන බවටත් සහතික විය යුතුය.

7.5 ප්‍රාථමික අලෙවිකරු විසින් ගනුදෙනුවෙහි ස්වභාවය සහ ආයෝජනයේ ඇති අවදානම පිළිබඳව ගනුදෙනුකරුට පැහැදිලි කර දියයුතු අතර, ගනුදෙනුකරුට උපරිම ප්‍රතිඵල ලබාදෙන ආකාරයෙන් ඔහුගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ද වගබලා ගත යුතුය.

- 7.6 පාරිභෝගිකයාගේ නියෝග සම්බන්ධයෙන් ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන ප්‍රාථමික අලෙවිකරුවකු විසින් ගිණුම ආරම්භ කළද සිට අවම වශයෙන් වාර්ෂිකව පාරිභෝගිකයා වෙත ගිණුම් පිළිබඳව තොරතුරු දැන්විය යුතු අතර, ඉන් පසුව සිදුකල එක් එක් ගණුදෙනු පාරිභෝගිකයාට ලබාදිය හැකි හොඳම ප්‍රතිඵල ලබාදෙන ආකාරයෙන් සිදුකළ බවට සාක්ෂි සැපයිය යුතුය. ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ශව අතර ඇතිවන ඕනෑම ආරවුලක් සාධාරණව හා අවංකව කඩිනමින් විසඳිය යුතුය. ප්‍රාථමික අලෙවිකරු විසින් ගණුදෙනු සහතික කිරීම නිකුත් කරන විට ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ දිනය දැන්විය යුතුය.
- 7.7 ප්‍රාථමික අලෙවිකරු විසින් අධිකාරිත්වය, සීමාවන් සහ ප්‍රතිපත්ති පැහැදිලිව සඳහන් කරන ලද අවදානම් කළමනාකරණ රාමුවක් ඇති කොට එය ක්‍රියාත්මක කිරීම හා නිසි පරිදි ඇගයීමට ලක් කිරීම කළ යුතුය. කාර්යන් හා වාර්තාකරණය ආයතනයේ ඉදිරි මෙහෙයුම් හා පසු මෙහෙයුම් අංශ අතර බෙද වෙන් කළයුතු අතර සියළුම මට්ටම්වල සේවකයන් සහ කාර්යන් අතර ඵලදායී සංනිවේදනයක් පවත්වා ගත යුතුය. මෙම අවදානම් කළමනාකරණ රාමුව අධ්‍යක්ෂවරුන් විසින් අනුමත කළයුතු අතර එය ක්‍රියාත්මක කිරීමට හැකි එකක් විය යුතුය.

**8. අරමුණු අතර පරස්පරතාවයන්**

- 8.1 ප්‍රාථමික අලෙවිකරු පාරිභෝගිකයාට වාසියක් ලැබෙන ආකාරයේ කටයුතු කළයුතු අතර තමාගේ හෝ තම අධ්‍යක්ෂවරු සහ සේවකයන්ගේ කැමැත්තට වඩා පාරිභෝගික කැමැත්ත ඉහළ ස්ථානයක ලා සැලකිය යුතුය.
- 8.2 ප්‍රාථමික අලෙවිකරු විසින් යම් ගණුදෙනුවක් පිළිබඳ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් පරස්පරතාවයන් ඇතිවීම් එහි ප්‍රමාණය හා ස්වභාවය ගණුදෙනුකරුට දන්වා මිස, ගණුදෙනුකරු සමඟ හෝ ඔහු වෙනුවෙන් ගණුදෙනු නොකළ යුතුය. අදාළ පරස්පරතාවයන් ප්‍රාථමික අලෙවිකරු හා ගණුදෙනුකරු අතර, හෝ ගණුදෙනුකරුවකු හා තවත් ගණුදෙනුකරුවකු අතර විය හැක.

**9. ඔබගේ පාරිභෝගිකයා හඳුනාගන්න**

- 9.1 මුල් වතාවට යම්කිසි ගණුදෙනුකරුවකුට සේවා සැපයීමට පෙර සහ මුළු ව්‍යාපාරික සම්බන්ධතාවය තුළදීම ගණුදෙනුකරුගේ අන්‍යෝන්‍යතාවය තහවුරු කෙරෙන ප්‍රමාණවත් ලිය කියවිලි ප්‍රාථමික අලෙවිකරුවකු විසින් තබාගත යුතුය. ගණුදෙනුකරු ලංකාවේ පදිංචි අයෙකු නොවන අවස්ථාවේදී ගණුදෙනුකරුගේ පදිංචි රට හා ස්ථානය පිළිබඳ ප්‍රමාණවත් ලියකියවිලි ද තබාගත යුතුය.
- 9.2 ප්‍රාථමික අලෙවිකරු විසින් ගණුදෙනුකරුවකුට ඕනෑම සේවාවක් සැපයීමට පෙර, තමා සැලසීමට සුදුනම් වන සේවාවන් පාරිභෝගිකයාට සුදුසු දිසි තීරණය කිරීම මෙන්ම, එම සේවාවන් වෙනුවෙන් ගණුදෙනුකරුට ඉටු කළයුතු යම් කාර්යයක් වේද යන්න තීරණය කිරීමට ගණුදෙනුකරුගේ තොරතුරු ලබාගත යුතුය.

**10. තොරතුරු අනාවරණය කිරීම**

- 10.1 ප්‍රාථමික අලෙවිකරු පහත සඳහන් කරුණු පිළිබඳ සාධාරණ, පැහැදිලි හා නොමග යවන පුළු නොවන තොරතුරු පාරිභෝගිකයාට සැපයිය යුතුය.
  - (i) ආයතනය, එහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ඉන් සපයන සේවාවන්, එහි අධ්‍යක්ෂවරු, සේවකයන් සහ තමන් වෙනුවෙන් කටයුතු කරන අනෙකුත් අය පිළිබඳ තොරතුරු
  - (ii) ගණුදෙනුකරු සිදු කිරීමට නියමිත හෝ ඔහුගේ නියෝග අනුව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකොට ඇති ඕනෑම වත්කමක් පිළිබඳ නියමාකාර හැඳින්වීමක් හා විධිමත් තහවුරු කිරීමක්.
  - (iii) ආයතනය යටතේ පාලනය වන හෝ රඳවාගෙන ඇති ගණුදෙනුකරුට අයත් ඕනෑම වත්කමක් පිළිබඳ නියමාකාර හැඳින්වීමක් හා විධිමත් තහවුරු කිරීමක්.
  - (iv) සඵල ආයෝජන තීරණයක් ගැනීමේ දී ගණුදෙනුකරු දැනගත යුතු සියලුම අවදානම්.
- 10.2 ගණුදෙනුකරුට ඕනෑම සේවාවක් සැපයීමට පෙර ගණුදෙනුකරු සමඟ ප්‍රාථමික අලෙවිකරු සියළු පාර්ශවයන්හි අයිතීන් සහ බැඳීම් ද, සැපයීමට සුදුනම් සේවාවන් විස්තර ද සඳහන් පැහැදිලි පහසුවෙන් තේරුම්ගත හැකි ලිඛිත ගිවිසුමකට ඇතුළත් විය යුතුය.

08/24/002/005/01

**සහතික සහිත සුරැකුම්පත් භාරකාරත්වය සහ විශ්වාසනීයත්වය යටතේ තබා ගැනීම පිළිබඳ විධානය**

මෙම විධානය 2000 මාර්තු මස 01 වැනි දින ජනාධිපතිනිය විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ පනවන ලද රෙගුලාසිවල 10 වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අතර, 2002 ජනවාරි මස 01 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.

කේ. ජී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

2003 පෙබරවාරි 14 වන දින  
කොළඹ දී ය.

1. අලෙවිකාර සෘජු සහභාගිකරුවකු (dealer direct participant) විසින් ගනුදෙනුකරුවකු වෙනුවෙන් මිලදී ගනු ලබන්නා වූ, ලැබෙන්නා වූ හෝ රඳවා ගන්නා වූ හෝ යම් සුරැකුම්පත් ප්‍රමාණයක් එම ගනුදෙනුකරුවාගේ නමින් වෙනමම සුරැකුම්පත් භාරකාරත්වයේ තබා ගැනීමේ ගිණුමක තැන්පතු කළයුතු අතර අලෙවිකාර සෘජු සහභාගිකරුවෙකු විසින් එක් ගනුදෙනුකරුවෙකුට වඩා වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් වෙනුවෙන් මිලදී ගන්නා වූ ලැබෙන්නා වූ හෝ රඳවා ගන්නා වූ සෘජු සුරැකුම්පතක් සඳහා ම එකී ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් වෙන්ව දක්වන පරිදි සුරැකුම්පත් රඳවා ගැනීමේ ගිණුම් වෙන් වෙන්ව පවත්වා ගත යුතුය.
2. අලෙවිකාර සෘජු සහභාගිකරුවකු විසින් යම් ගනුදෙනුකරුවකු වෙනුවෙන් තබා ගන්නා ලද සුරැකුම්පත් යොදා ගනිමින් ගනුදෙනු කළ හැක්කේ එකී ගනුදෙනුකරු විසින් ලිඛිතව දන්වා ඇති උපදෙස් පරිදි පමණි.
3. අලෙවිකාර සෘජු සහභාගිකරුවකු විසින් ගනුදෙනුකරුවකු වෙනුවෙන් සුරැකුම්පත් භෞතිකව තමන් වෙත රඳවා ගන්නා අවස්ථාවකදී එවැනි සුරැකුම්පත් අලෙවිකාර සෘජු සහභාගිකරුවාගේ හෝ අලෙවිකාර සෘජු සහභාගිකරු විසින් පවත්වා ගෙන යනු ලබන වෙනත් ගනුදෙනුකරුවන්ගේ හෝ භෞතිකව පවත්නා සුරැකුම්පත්වලින් වෙන්ව ආරක්ෂිතව රඳවා තබා ගත යුතුය.
4. අලෙවිකාර සෘජු සහභාගිකරුවකු විසින් ගනුදෙනුකරුවකු වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන සුරැකුම්පත්, ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යන බවට වාර්තාවල පැහැදිලි ලෙස පෙන්නුම් කළ යුතු අතර එකී සුරැකුම්පත් කිසි විටක අලෙවිකාර සෘජු සහභාගිකරුවාගේ වත්කම්වල කොටසක් ලෙස පෙන්නුම් නොකළ යුතුය.
5. ගනුදෙනුකරුවන් වෙනුවෙන් රඳවා තබා ගන්නා සුරැකුම්පත් සම්බන්ධයෙන් අලෙවිකාර සෘජු සහභාගිකරුවාගේ වාර්තා පවත්නා නීතීන්ට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ අදාළ ගනුදෙනුකරුට හෝ එකී ගනුදෙනුකරුවාගේ බලයලත් නියෝජිතයෙකුට අවශ්‍ය සාධාරණ අවස්ථාවන්හිදී පරීක්ෂා කිරීමට හැකි විය යුතුය.
6. අලෙවිකාර සෘජු සහභාගිකරු විසින් තමන් භාරයේ රඳවා තබාගත් සුරැකුම්පත් සම්බන්ධ තොරතුරු උප ලේඛන I හි ආකෘතියට අනුකූලව මාසිකව ශ්‍රී ලංකා මහ බැංකුවට සැපයිය යුතුය.
7. අලෙවිකාර සෘජු සහභාගිකරු විසින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් මිලදී ගනු ලබන හෝ විකුණනු ලබන සුරැකුම්පත් පිළිබඳව උප ලේඛන II හි ආකෘතිය ප්‍රකාරව ගනුදෙනුකරුවන්ට තහවුරු කළ යුතු අතර ඊට අමතරව ගනුදෙනුකරුවන් වෙනුවෙන් අලෙවිකාර සෘජු සහභාගිකරු විසින් රඳවා ගන්නා ලද සුරැකුම්පත් පිළිබඳ මාසික ප්‍රකාශනයක් ගනුදෙනුකරුවන් වෙත නිකුත් කළ යුතුය. අලෙවිකාර සෘජු සහභාගිකරු විසින් එක් ගනුදෙනුකරුවෙකුට වඩා වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් වෙනුවෙන් සුරැකුම්පත් රඳවාගෙන ඇති අවස්ථාවක එකී ගනුදෙනුකරුවන් යම් සුරැකුම්පතක හිමිකම් අත්පත් කර ගන්නා අවස්ථාවකදී විශේෂයෙන් එකී ගනුදෙනුකරුට හිමි සුරැකුම්පතක හිමිකම් අත්පත් කර ගන්නා අවස්ථාවකදී එම සුරැකුම්පතෙහි අනුක්‍රමික අංකය ද, කුපන් ගෙවීම් ඇත්නම් එම පොළී අනුපාතිකය සහ වෙනත් එවැනි ගෙවීම් ඇත්නම් ඒවා සඳහන් කරමින් උප ලේඛන II හි ආකෘතිය ප්‍රකාරව තහවුරු කිරීමේ ලිපි එකී සෘජු ගනුදෙනුකරුවකුටම නිකුත් කළ යුතුය.

උපලේඛන 1

..... මාසය සඳහා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසනීයත්වය/භාරකාරත්වය තබාගත් පුරුකුම්පත් පිළිබඳ ලේඛනය

මිලදී ගත් දිනය	ගනුදෙනුකරුගේ නම	තහවුරු කිරීමේ ලිපියේ යොමු අංකය	මිලදී ගත් මුදල (මුද්‍රාණක අගය)	කල් පිරීමේ දිනය	භාණ්ඩාගාර බිල්පත/භාණ්ඩාගාර බැඳුම්කරය	පූර්ණ හෝ පූර්ණ ගොඩු වර්තමානය	භාණ්ඩාගාර බිල්පතෙහි බැඳුම්කරයේ මුද්‍රාණක වර්තමානය	පුරුකුම්පත්		
								ඇතුළුවීම්	පිටවීම්	අත්සන
දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය	දිනය

**තහවුරු කිරීමේ නිවේදනය**

**භාරකාරත්වයේ රඳවා ගැනීම යටතේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම**

යොමු අංකය :  
 දිනය :  
 ගනුදෙනුකරුගේ නම :  
 ලිපිනය :

**භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම**

ඔබගේ අයදුම්පත්‍රය සම්බන්ධව පහත සඳහන් භාණ්ඩාගාර බිල්පත/බිල්පත් ඔබ වෙනුවෙන් අපගේ භාරයේ රඳවා තබා ඇති බව (වෙනත් ආකාරයකින් උපදෙස් දී නොමැති නම්) මෙයින් තහවුරු කර සිටීමු. කල් පිරීමේදී එම භාණ්ඩාගාර බිල්පතෙහි බිල්පත්වල මුහුණත වටිනාකම් ඔබට ලැබෙනු ඇත.

- 1. මුහුණත වටිනාකම :
- 2. භාණ්ඩාගාර බිල්පත් අංකය :
- 3. මිලදී ගත් දිනය :
- 4. ඵලදාව :
- 5. මිල :
- 6. කල්පිරීමේ දිනය :

මෙයට,  
 විශ්වාසී,  
 \_\_\_\_\_  
 කළමනාකරු

\_\_\_\_\_  
 බලයලත් නිලධාරී



**තහවුරු කිරීමේ නිවේදනය**

**භාරකාරත්වයේ රඳවා ගැනීම යටතේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම**

යොමු අංකය :  
දිනය :  
ගනුදෙනුකරුගේ නම :  
ලිපිනය :

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම**

ඔබගේ අයදුම්පත සම්බන්ධව පහත සඳහන් භාණ්ඩාගාර බැඳුම්කරය/බැඳුම්කර ඔබ වෙනුවෙන් අපගේ භාරයේ රඳවා තබා ඇති බවට මෙයින් තහවුරු කරන අතර, භාණ්ඩාගාර බැඳුම්කරය/බැඳුම්කර සඳහා ඔබගේ අර්ථලාභි හිමිකම පහත දක්වන 1 වන අයිතමයෙහි දක්වා ඇත.

කල් පිරීමේදී 1 වන අයිතමයෙහි දක්වා ඇති පරිදි එම වටිනාකම සහ කුපන් ගෙවීම් දිනයන්හිදී, 7 වන අයිතමයෙහි දක්වන පරිදි අර්ධ වාර්ෂික පොළී ගෙවීම් ද ඔබට ලැබෙනු ඇත.

- 1. මුහුණත වටිනාකම :
- 2. භාණ්ඩාගාර බැඳුම්කර අංකය :
- 3. කුපන් අනුපාතය :
- 4. එලදව :
- 5. මිලදී ගත් දිනය :
- 6. කුපන් ගෙවීම් දින :
- 7. පොලී ගෙවීම් ප්‍රමාණයන් :
- 8. කල්පිරෙන දිනය :
- 9. උපචිත පොලිය :
- 10. ශුද්ධ මිල :
- 11. ගෙවන ලද මුළු වටිනාකම :

මෙයට,  
විශ්වාසී,

.....  
කළමනාකරු

.....  
බලයලත් නිලධාරී

උප ලේඛන II

තහවුරු කිරීමේ නිවේදනය

**විශ්වාසනීයත්වය යටතේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම**

යොමු අංකය :  
 දිනය :  
 ගනුදෙනුකරුගේ නම :  
 ලිපිනය :

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**විශ්වාසනීයත්වය යටතේ තබා ගන්නා භාණ්ඩාගාර බිල්පත්**

ඔබගේ අයදුම්පත සම්බන්ධව පහත සඳහන් භාණ්ඩාගාර බිල්පත්/බිල්පත ඔබ වෙනුවෙන් අපගේ විශ්වාසනීයත්වය යටතේ රඳවා තබා ගන්නා බවට මෙයින් තහවුරු කරන අතර, භාණ්ඩාගාර බිල්පත/බිල්පත් සඳහා ඔබගේ අර්ථලාභී හිමිකාරත්වය පහත දැක්වෙන පළමු අයිතමයෙහි දක්වා ඇත.

කල්පිරීමේදී පහත පළමු අයිතමයෙහි දක්වා ඇති පරිදි එම වටිනාකම ඔබට ලැබෙනු ඇත.

- 1. අර්ථලාභී හිමිකමෙහි වටිනාකම :
- 2. භාණ්ඩාගාර බිල්පත් අංකය සහ මුහුණත වටිනාකම :
- 3. මිලදී ගත් දිනය :
- 4. එලඳව :
- 5. මිල :
- 6. කල්පිරීමේ දිනය :

මෙයට,  
විශ්වාසී,

.....  
කළමනාකරු

.....  
බලයලත් නිලධාරී

උප ලේඛන II

**තහවුරු කිරීමේ නිවේදනය**

**විශ්වාසනීයත්වය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම**

යොමු අංකය :  
දිනය :  
ගණුදෙනුකරුගේ නම :  
ලිපිනය :

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**විශ්වාසනීයත්වය යටතේ තබා ගන්නා භාණ්ඩාගාර බැඳුම්කර**

ඔබගේ අයදුම්පත සම්බන්ධව පහත සඳහන් භාණ්ඩාගාර බැඳුම්කරය/බැඳුම්කර ඔබ වෙනුවෙන් අපගේ විශ්වාසනීයත්වය යටතේ තබා ගන්නා බවට මෙයින් තහවුරු කරන අතර, භාණ්ඩාගාර බැඳුම්කරය/බැඳුම්කර සඳහා ඔබගේ අර්ථලාභි හිමිකම පහත දක්වන 1 වන අයිතමයෙහි දක්වා ඇත.

කල්පිරීමේදී 1 වන අයිතමයෙහි දක්වා ඇති පරිදි එම වටිනාකම සහ කුපන් ගෙවීම් දිනයන්හිදී, 7 වන අයිතමයෙහි දක්වන පරිදි අර්ධ වාර්ෂික පොළී ගෙවීම් ද ඔබට ලැබෙනු ඇත.

- 1. අර්ථලාභි හිමිකමෙහි වටිනාකම :
- 2. භාණ්ඩාගාර බැඳුම්කර අංකය සහ මුහුණත වටිනාකම :
- 3. කුපන් අනුපාතය :
- 4. ඵලදාව :
- 5. මිලදී ගත් දිනය :
- 6. කල්පිරීමේ දිනය :
- 6. කුපන් ගෙවීම් දිනය :
- 7. පොළී ගෙවීම්වල වටිනාකම :
- 8. කල්පිරීමේ දිනය :
- 9. උපචිත පොලිය :
- 10. ශුද්ධ මිල :
- 11. ගෙවන ලද මුළු මුදල :

මෙයට,  
විශ්වාසී,

.....  
කළමනාකරු

.....  
බලයලත් නිලධාරී

උප ලේඛන II

**තහවුරු කිරීමේ නිවේදනය**

**විශ්වාසනීයත්වය යටතේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම**

යොමු අංකය :  
 දිනය :  
 ගනුදෙනුකරුගේ නම :  
 ලිපිනය :

ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

**විශ්වාසනීයත්වය යටතේ තබා ගන්නා භාණ්ඩාගාර බිල්පත්**

ඔබගේ අයදුම්පත සම්බන්ධව පහත සඳහන් භාණ්ඩාගාර බිල්පත්/බිල්පත ඔබ වෙනුවෙන් අපගේ විශ්වාසනීයත්වය යටතේ රඳවා තබා ගන්නා බවට මෙයින් තහවුරු කරන අතර, භාණ්ඩාගාර බිල්පත/බිල්පත් සඳහා ඔබගේ අර්ථලාභී හිමිකාරත්වය පහත දක්වන පළමු අයිතමයෙහි දක්වා ඇත.

කල්පිරීමේදී පහත පළමු අයිතමයෙහි දක්වා ඇති පරිදි එම වටිනාකම ඔබට ලැබෙනු ඇත.

- 1. අර්ථලාභී හිමිකමෙහි වටිනාකම :
- 2. භාණ්ඩාගාර බිල්පත් අංකය සහ මුහුණත වටිනාකම :
- 3. මිලදී ගත් දිනය :
- 4. ඵලදාව :
- 5. මිල :
- 6. කල්පිරීමේ දිනය :

මෙයට,  
විශ්වාසී,

.....  
කළමනාකරු

.....  
බලයලත් නිලධාරී

**ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොලී අනුපාත හුවමාරු සඳහා වූ විධානය**

දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ 2002 පෙබරවාරි මස 1 වන දින මුදල් ඇමති විසින් පනවන ලද රෙගුලාසිවල 12 වන වගන්තිය ප්‍රකාර මෙම විධානය නිකුත් කරනු ලබන අතර, එය 2003 අප්‍රියෙල් මස 1 වන දින සිට බලපැවැත්වෙනු ඇත.

**කේ. ජී. ඩී. ධීරසිංහ**

රාජ්‍ය ණය අධිකාරී

කොළඹ

2003 අප්‍රියෙල් මස 1 දින

පොලී අනුපාත අවදනම කළමනාකරණය සඳහා ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොලී අනුපාත හුවමාරු වැනි ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ වැදගත් වේ.

**මූල්‍ය උපකරණ පිළිබඳ විස්තර**

1. ඉදිරි අනුපාත ගිවිසුම, පාර්ශවයන් දෙකක් අතර ආරම්භක දිනයේ සිට කල් පිරෙන දිනය දක්වා වන නිශ්චිත කාල සීමාවක් සඳහා නාමික වටිනාකමක් මත එකඟ වූ පොලී මුදලක් කල් පිරෙන දිනයේදී හුවමාරු කිරීමකි. මේ අනුව, පියවෙන දිනයේදී ගිවිසුම්ගත අනුපාතය (ස්ථාවර) සහ පියවන දිනයේ ඇති අනුපාතයක් මත පදනම් වූ මුදල් ගෙවීමක් පාර්ශව දෙක අතර සිදුවේ. පියවන දිනයේදී ඇති අනුපාතය යනු පියවුම් දිනයේදී පවත්නා එකඟ වූ මිණුම් දණ්ඩකට අදාල අනුපාතයයි.
2. පොලී අනුපාත හුවමාරුව යනු දෙපාර්ශවයන් අතර නිශ්චිත කාල සීමාවක් තුළදී කල්පිත අගයක් මත අවස්ථා කිහිපයකදී පොලී ගෙවීම් ප්‍රවාහයක් හුවමාරු කිරීමකි. යාමාන්‍යයෙන් එවැනි ගිවිසුමක අඩංගු වන්නේ අනාගත ස්ථිර පොලී ගෙවීමක්, අනාගත පාවෙන පොලී ගෙවීමක් වෙනුවෙන් හුවමාරු කිරීමක් හෝ අනාගත පාවෙන පොලී ගෙවීමක්, අනාගත පාවෙන පොලී ගෙවීමක් සමඟ හුවමාරු කිරීමකි. මේ අනුව, හුවමාරු කාලවිච්ඡේදය ඇතුළත සෑම ගෙවීම් දිනයකදීම ස්ථිර/පාවෙන හෝ පාවෙන අනුපාතයක් මත පදනම් වූ මුදල් ගෙවීමක් දෙපාර්ශවය අතර සිදුවේ.

**සහභාගිකරුවන්**

3. ප්‍රාථමික අලෙවිකරුවන්ට ඉදිරි අනුපාත ගිවිසුම්/පොලී අනුපාත හුවමාරු, තම ශේෂපත්‍ර කළමනාකරණයට මෙන්ම වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා භාවිතා කළ හැකිය. ප්‍රාථමික අලෙවිකරුවන්ට තම ශේෂ පත්‍රයේ අවදානමකට අනාවරණය වූ අගයන් සමනය කර ගැනීම සඳහා මෙම උපකරණ අවසරලත් වාණිජ බැංකු, අවසරලත් විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය ආයතන, ලියාපදිංචි කල් බදු සමාගම්, ලියාපදිංචි රක්ෂණ සමාගම්, ආයතනික ආයෝජකයන් සහ සංස්ථා වලට ඉදිරිපත් කළ හැකිය.

**මූල්‍ය උපකරණ ප්‍රතිපත්ති සහ අභ්‍යන්තර පාලන පද්ධතිය**

4. ඉදිරි අනුපාත ගිවිසුම්/පොලී අනුපාත හුවමාරු ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාථමික අලෙවිකරුවන් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ඉල්ලා සිටින ඒ සඳහා අදාළ වාර්තා සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ලිය යුතුය.
5. ප්‍රාථමික අලෙවිකරුවන් සතුව මූල්‍ය උපකරණ මිල කිරීම, තම වත්කම් සහ වගකීම් වෙළෙඳපොළ අගයට ගැලපීම සහ අබණ්ඩව තම අවදානමට අනාවරණය වූ අගයන් අධීක්ෂණය කිරීම සහ සීමා කිරීම ආදී ප්‍රමාණවත් යටිතල පහසුකම් සහ අවදානම් කළමනාකරණ පද්ධති ඇති බව තහවුරු කළ යුතුය.
6. මූල්‍ය උපකරණ ප්‍රතිපත්ති සහ අභ්‍යන්තර පාලන පද්ධතිය විස්තර කෙරෙන ලියවිල්ලෙහි පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සැපයිය යුතුය.

**ඉදිරි අනුපාත ගිවිසුම් /පොලී අනුපාත හුවමාරු වර්ග**

7. ප්‍රාථමික අලෙවිකරුවන් හට විවිධ වර්ගයේ ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොලී අනුපාත හුවමාරු වලට එළඹිය හැකිය. ඉහළ සීමාව/පහළ සීමාව/ එම සීමාවන් දෙකම වැනි වූ ප්‍රකාශිත/ගමන් විකල්ප ලක්ෂණ සහිත හුවමාරු ගිවිසුම් භාවිතා කිරීමට අවසර නොමැත.

**මිනුම් දඩු අනුපාතය**

8. භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර අනුපාතය, මිනුම් දණ්ඩක් සේ යොදා ගත හැක.

**ප්‍රමාණය**

9. ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොළී අනුපාත හුවමාරුවල නාමික අගයන් සඳහා වූ වටිනාකමෙහි අවම හෝ උපරිම ප්‍රමාණයක් සීමා කර නොමැත. මූල්‍ය උපකරණවල වර්ධනයත් සමඟ ප්‍රමාණයන් සඳහා සම්මතයන් වෙළෙඳපොළෙහි නිර්ණය වනු ඇත.

**කාල සීමාව**

10. ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොළී අනුපාත හුවමාරු සඳහා කාල සීමාවේ අවමයක් හෝ උපරිමයක් නොමැත.

**ප්‍රාග්ධන ප්‍රමාණවත් බව**

11. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොළී අනුපාත හුවමාරු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඇමුණුම් 1 හි නියම කර ඇති පරිදි පවත්වා ගත යුතුය.

**අනාවරණ අවදානමට යවන සීමාවන්**

- 12. ප්‍රතිපාර්ශව සඳහා අවදානම් අනාවරණ සීමාවන් නියම කිරීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඇමුණුම් 1 හි නියම කර ඇති අවදානම් අනාවරණ ක්‍රමයට අනුකූලව කල්පිත අගයන් මත හුවමාරු සාධක යොදා ගනු ඇත.
- 13. ඉදිරි අනුපාත ගිවිසුම් සහ පොළී අනුපාත හුවමාරුවලට එළඹෙන්නේ තම ශේෂ පත්‍ර අවදානම අවම කිරීමට පමණක් බව දක්වීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු නොවන අනෙකුත් ආයතන සමඟ ගණුදෙනු කිරීමේ දී, ප්‍රාථමික අලෙවිකරුවන් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ආයතන මගින් පවත්වාගෙන යන ගණුදෙනු ශේෂ පත්‍ර අවදානම අඩු කිරීම පමණක් බව දක්වීම සඳහා ආයතනයන්හි බලයලත් අත්සන් යෙදූ සහතිකයක් ලබාගත යුතු බවට අවධාරණය කරනු ලැබේ. එනම් ගණුදෙනුවේ ප්‍රමාණය සහ කාලසීමාව ඒවාට පාදක වූ වටිනාකමට වඩා වැඩි නොවිය යුතුය.

**හුවමාරු ගනුදෙනුවල තත්ත්වය**

14. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු සඳහා එළඹිය යුත්තේ ඒවාට පාදක වූ සැබෑ අවදානම අඩු කිරීම සඳහා පමණි. තමුත් මූල්‍ය උපකරණ වර්ධනය උදෙසා සහ වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා කරනු ලබන කාර්යයෙහි වැදගත්කම අවබෝධකර ගනිමින් ප්‍රාථමික අලෙවිකරුවන් හට ඒ සඳහා පාදක වූ ගනුදෙනු රහිතව වුවද වෙළෙඳපොළක් ඇති කිරීමට අවසර දෙනු ලැබේ. තමුත් වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාකාරකම් වලදී, වෙළෙඳපොළ ව්‍යාප්තිකරුවන් තම සීමාවන් ඉක්මවා කටයුතු කිරීම වැළැක්වීම සඳහා ගිණුම් තැබීම සහ තක්සේරු හුවමාරු ගනුදෙනු කිරීම මත විවක්ෂණ සීමා පැනවීම අවශ්‍ය වේ.

**ගිණුම්කරණය හා තක්සේරු කිරීම**

15. අවදනම වැළැක්වීම සහ වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා වන ගණුදෙනු වෙන්ව වාර්තා කළ යුතුය. වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා වන ගණුදෙනු ඒවායෙහි වෙළෙඳපොළ වටිනාකම දක්වෙන පරිදි (අවම වශයෙන් සතියකට වරක්) ගිණුම් තැබිය යුතු අතර, අවදනම වැළැක්වීම සඳහා වූ ගණුදෙනු උපචිත පදනම මත ගිණුම් තැබිය හැකිවේ.

ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අන්තර් ජාතික ගිණුම්කරණ ප්‍රමිති අංක 32 හා 39 ට අනුකූලව ගිණුම් තැබිය යුතු වේ. (ඇමුණුම අංක 2 බලන්න)

**ලේඛනගතකිරීම**

16. ඒකාකාරීත්වයක් හා ප්‍රමිතියක් පවත්වාගෙන යාම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අන්තර්ජාතික හුවමාරුකරුවන්ගේ සංගමයේ (ISDA) ලේඛන මෙම විධානයකට අදාළව, සුදුසු පරිදි සකස් කර ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු සඳහා භාවිතා කළ යුතුය. ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු වලට එළඹීම සඳහා ප්‍රතිපාර්ශවයකට නීතිමය පදනමක්, බලයක් සහ අධිකාරියක් තිබේදැයි ආයතන විසින් තවදුරටත් පරීක්ෂා කළ යුතුය.

**වාර්තාකරණය**

- 17. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් තම ඉදිරි අනුපාත ගිවිසුම්, පොළී අනුපාත හුවමාරු ගණුදෙනු, ඇමුණුම් අංක 3 හි සඳහන් ආකෘතියට අනුව මාසිකව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය.
- 18. මෙම විධානය මගින් ඉදිරි අනුපාත ගිවිසුම්/ පොළී අනුපාත හුවමාරු වැනි ව්‍යුහපත්ත මූල්‍ය උපකරන (රුපියල් වලින් නිර්ණායිත) වර්ධනය සඳහා අවශ්‍ය පදනම සැපයීමට අපේක්ෂිතයි. ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු වෙළෙඳපොළවල වර්ධනයන්, මත සමාලෝචනයට භාජනය වනු ඇත.

**ඇමුණුම 1**

**ණය අවදනම සඳහා පොලී අනුපාත ගිවිසුම් මත ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රමාණවත් බව**

ඉදිරි අනුපාත ගිවිසුම්/පොලී අනුපාත හුවමාරු භාවිතා කරන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් පහත සඳහන් අවම ප්‍රාග්ධන/ප්‍රාග්ධනය ප්‍රමාණවත්භාවය සඳහා වූ අවශ්‍යතා සපුරා ලිය යුතුය.

ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සඳහා වූ විධානයෙහි දක්වා ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට සහ ප්‍රාග්ධන ප්‍රමාණවත් භාවයේ අනුපාතයට අමතරව, අවදනම මත බර තැබූ වත්කම් මත 12% ක අතිරේක ප්‍රාග්ධනයක්. පොලී අනුපාත ගිවිසුම් මත වූ ණය අවදනම සඳහා වෙන්කර පවත්වා ගෙන යා යුතුය.

ශේෂ පත්‍රයෙන් බැහැර අයිතමයන් සඳහා නාමික මුල් අගය අදාළ ක්‍රමවේදය පහත දැක්වේ.

- (i) ගැලපුම් අගය ගණනය සඳහා නාමික මුල් අගය පහත සඳහන් පැවරුම් සාධක මගින් ගුණ කළ යුතුය.
 

නිකුත්වේදී කල්පිරීම අවු . 1 ට අඩු නම් නාමික වටිනාකමෙන්	0.5%
අවු. 1-2 අතර නම්	1.0%
වැඩිවන සෑම අවුරුද්දක් සඳහාම	1.0%
- (ii) එසේ ලබාගත් ගැලපුම් අගය පහත සඳහන් පරිදි ප්‍රතිපාර්ශවයට අදාළ අවදනමට බර තැබීමෙන් ගුණ කළ යුතුය.
 

ප්‍රාථමික අලෙවිකරුවන්/අවසරලත් වාණිජ බැංකු	20%
අනෙකුත් සියළුම පාර්ශව	100%

**ඇමුණුම 2**

**ගිණුම්කරන සම්මතයන්**

**අවදනම මග හරවා ගැනීම සඳහා පොලී අනුපාත හුවමාරු කිරීම් ගිණුම් තැබීම.**

- (i) පොලී සහිත වත්කම් හා වගකීම් වල අවදනම මග හරවා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා පොලී අනුපාත හුවමාරු කිරීම් එම වත්කම් හා වගකීම්වල අවදානම මගහැරීම සඳහා ගිණුම් තැබිය යුතුයි.
- (ii) හුවමාරු වත්කම් හා වගකීම්වල වෙළෙඳ වටිනාකම හෝ පිරිවැය හෝ වෙළෙඳ වටිනාකමෙන් අඩු අගය ගිණුම් ප්‍රකාශවල සඳහන් කරන විට හැර අවදනම මග හරවා ගැනීම සඳහා පොලී අනුපාත හුවමාරු කිරීම්, උපචිත පදනම මත, ගිණුම් තැබිය යුතුය. මේ අවස්ථාවේදී පොලී අනුපාත කිරීම් හුවමාරු වෙළෙඳ වටිනාකම මත ගණනය කළ යුතු අතර, ලැබෙන ලාභය හෝ පාඩුව අදාළ වත්කමෙහි වෙළෙඳ අගයට අනුකූල කළ යුතුයි.
- (iii) වත්කම් හා වගකීම් වල ලාභය හෝ පාඩුව සමනය කිරීම හඳුනාගත් විට, හුවමාරුව අවසන් කිරීමේ ලාභය හෝ පාඩුව හඳුනාගත යුතුයි. එනම් පොලී අනුපාත හුවමාරුව අවසන් කිරීමේ ලාභය හෝ පාඩුව ගිණුම් ගත කිරීම කල්දමා එය පොලී අනුපාත හුවමාරු ගිවිසුමේ ඉතිරි කාලය හෝ එම වත්කම්/වගකීම්වල ඉතිරි කාලය යන දෙකින් වඩා කෙටි කාලය පුරා ගිණුම් ගත කළ යුතුයි.
- (iv) අවදානම මග හරවා ගැනීමේ අයිතම නැවත නම් කිරීම  
 වත්කම්/වගකීම් එක් අයිතමයක සිට තවත් එවැනි අයිතමයකට අවදනම මග හරවා ගැනීම සඳහා නම් කිරීමේදී, එම නම් කිරීම එක් හුවමාරුවක අවසානය හා අනෙකක පවත් ගැනීම ලෙස ගිණුම් ගත කල යුතුයි. මෙම නැවත නම් කරන දිනයේදී පොලී අනුපාත හුවමාරුව වෙළෙඳ අගයට ගණනය කළයුතු අතර, එම අගය හුවමාරුවේ ඉතිරි කාලය හෝ වත්කම්/වගකීම්වල ඉතිරි කාලය යන දෙකින් වඩා කෙටි කාලය තුළදී ක්‍ෂයවීමට (amortize) භාජනය කළ යුතුයි. වෙළෙඳපොළ අගයට සකස් කළ සමනය කරන ලද ඇතුළත් කිරීම්, වත්කම්/වගකීම් හා අලුතින් නම් කළ අවදනම අවම කිරීමේ අයිතමයන්ගේ අධි මිල ලැබීම් හෝ ගෙවීම් ලෙස සැලකිය යුතු අතර, එය නැවත නම් කරන ලද වත්කම්/වගකීම් වල ජීවිත කාලය හෝ හුවමාරුවේ ඉතිරි කාලයේ යන දෙකෙන් අවම කාලය තුළදී ක්‍ෂය වීමට පත් කළ යුතුයි.
- (v) ප්‍රාථමික අලෙවිකරුවකු, තැරැව්කරුවෙකු ලෙස ගැලපෙන පාර්ශවයන්ට ක්‍රියා කරන විට හා කොන්ත්‍රාත්තුවේ මූලිකයා ලෙස කටයුතු නොකරන විට, අය කරන ලද ගාස්තු ආදායමක් ලෙස වහාම හඳුනාගත යුතුයි. බැංකුව ප්‍රධානියා ලෙස කටයුතු කරනවිට, අදාළ ගාස්තු ගිවිසුමේ කාල සීමාව තුළදී ක්‍ෂයවීමට පත් කළ යුතුය.

**වෙළෙඳ හත්තවයන් සඳහා ගිවිසුම් තැබීම**

- (i) වෙළෙඳ හුවමාරු පවත්නා වෙළෙඳපළ අගයන් මගින් දක්විය යුතු අතර, එහි වෙනස්වීම් ආදායම් ප්‍රකාශයට ඇතුළත් කළ යුතුයි.
- (ii) එම හුවමාරුවට අදාළ ආදායම් සහ වියදම්, පියවුම් දිනයේදී හඳුනාගත යුතුය.
- (iii) ගාස්තු ක්ෂණික ආදායම් හා වියදම් ලෙස හඳුනාගත යුතුයි.
- (iv) හුවමාරුව අවසානයේදී ඇතිවන ලාභ/අලාභ, ක්ෂණික ආදායම් හා වියදම් ලෙස හඳුනාගත යුතුයි.

**අනාවරණ**

පහත සඳහන් ඒවා ශේෂ පත්‍ර සටහන් ලෙස අනාවරණය කල යුතුය.

- හුවමාරු ගිවිසුමේ කාර්යාලික වටිනාකම.
- හුවමාරු ගිවිසුමේ ස්වභාවය, සහ කොන්දේසි ණය සහ වෙළෙඳපොළ අවදානම සහ හුවමාරු සටහන් කිරීම සඳහා යොදාගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති
- ප්‍රතිපාර්ශවයන්ට ගිවිසුමට අදාළ ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට නොහැකි වුවහොත් ඇතිවන අලාභ ප්‍රමාණාත්මක කිරීම
- හුවමාරු ගිවිසුම් සඳහා එළඹීමේදී ආයතනයට අවශ්‍ය කරන ඇප
- හුවමාරුවෙන් පැන නගින මධ්‍යගත ණය අවදානම, මධ්‍යගතවීමට උදහරන ලෙස එක් කර්මාන්ත ක්ෂේත්‍රයකට හෝ අධි ණය බරින් සමාගම්වලට ඇති අනාවරණය දක්විය හැක.
- සමස්ත හුවමාරුවල සාධාරණ අගය කිරීමක් හුවමාරු, විශේෂිත වත්කම්, වගකීම් හෝ බැඳීම්වලට සම්බන්ධව පවතින්නේ නම් එම සාධාරණ අගය කිරීම වන්නේ ආයතනය හුවමාරු ගිවිසුම පියවන දිනයේදී ආයතනයට ලැබෙන මුදල හෝ වෙළෙඳ හුවමාරුවක් සඳහා සාධාරණ අගය වන්නේ වෙළෙඳපොළ සඳහා ගැලපූ අගයයි.



**ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු සඳහා  
අදාළ මාසික වාර්තාව**

- ආයතනයේ නම :  
 මාසය සහ අවුරුද්ද :  
 1. දළ නාමික වටිනාකම (රුපියල්) :  
     මුළු :  
     තුමක් සඳහා ..... :  
     අවදනම :  
     වෙළෙඳපොළ ඇති කිරීම :  
 2. 200..... මාසය තුළදී ගිවිසුම්ගත ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු

සැබෑ කල් පිරිමි කාලය	ගිවිසුම් ගණන	කාල්පනික වටිනාකම (රුපියල්)	පාවෙන # අනුපාතය (පරාසය)	ස්ථාවර අනුපාතය (පරාසය)	පාවෙන @ අනුපාතය # (පරාසය)
මාස 3 ක් දක්වා					
මාස 3-6					
මාස 6-12					
අවුරුදු 1-2					
" 2-3					
" 3-4					
" 4-5					
" 5-6					
" 6-7					
" 7-8					
" 8-9					
" 9-10					
" 10-11					
" 11-12					
" 12-13					
" 13-14					
" 14-15					

@ අනුපාත සමග මිනුම් දඩු අනුපාත ද වරහන් තුළ දක්විය යුතුය.

# හුවමාරුව පාවෙන/පාවෙන ස්වභාවයේ නම් දෙවන පාදයට අදාළ අනුපාතය සටහන් කළ යුතුය.

3. 200.....මාසය අවසානයේදී පවත්නා ඉදිරි අනුපාත ගිවිසුම්/පොළී අනුපාත හුවමාරු

අවශේෂ/පරිණත කාලය නැවත අගය කිරීමේ දිනය *	ගිවිසුම් ගණන	කාල්පනික වටිනාකම (රුපියල්)	පාවෙන # අනුපාතය (පරාසය)	ස්ථාවර අනුපාතය (පරාසය)	පාවෙන @ # අනුපාතය (පරාසය)
මාස 3 ක් දක්වා					
මාස 3-6					
මාස 6-12					
අවුරුදු 1-2					
" 2-3					
" 3-4					
" 4-5					
" 5-6					
" 6-7					
" 7-8					
" 8-9					
" 9-10					
" 10-11					
" 11-12					
" 12-13					
" 13-14					
" 14-15					

\* අවශේෂ පරිණත කාලය හෝ නැවත අගය කිරීමේ දිනයෙන් පළමුව යෙදෙන දිනය වාර්තා කළ යුතුය.

# අනුපාත සමග මිනුම් දඩු අනුපාත ද වරහන් තුළ පෙන්නුම් කළ යුතුය.

@ හුවමාරුව පාවෙන/පාවෙන ස්වභාවයේ නම් දෙවන පාදයට අදාළ අනුපාතය සටහන් කළ යුතුය.

යොමු අංකය:08/24/002/0005/001

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.  
2003 ජූලි 23 වන දින

ප්‍රධාන විධායක නිලධාරී,

- සී බැන්ක් සිකියුරිටිස් ලිමිටඩ්
- කොමර්ෂල් බැන්ක් ප්‍රයිමර් ඩීලර් ලිමිටඩ්
- එන් එස් බී ආර්ට් මැනේජමන්ට් කම්පැනි ලිමිටඩ්
- එන් එස් බී සිකියුරිටිස් ලිමිටඩ්
- ආර්ට් කැපිටල් ට්‍රේඩර්ස් ලිමිටඩ්
- සම්පත් සුරැකුම් ලිමිටඩ්
- සෙලාන් බැන්ක් ඇසෙට් මැනේජමන්ට් ලිමිටඩ්
- සෙලික්කෝ ශ්‍රීරාමි සිකියුරිටිස් ලිමිටඩ්
- මහජන බැංකුව
- හොංකොං ඇන්ඩ් ඡෑන්සි බැන්ක්ස් කෝපරේෂන් ලිමිටඩ්
- කැපිටල් එලයන්ස් ලිමිටඩ්

**සැසඳුම් නිර්ණායකයන් සඳහා ද්විපාර්ශවීය නිශ්චිත මිල ප්‍රකාශ**  
**(ලංසු සහ අර්පන මිල) පිළිබඳ විධානය**

2002 ජූලි මස 12 වන දින නිකුත් කළ ද්විතියික වෙළෙඳපොළ නිශ්චිත මිල ප්‍රකාශ පිළිබඳ විධානයට අනුව ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මාස 12 භාණ්ඩාගාර බිල්පත් සඳහා ද්වි පාර්ශවීය නිශ්චිත මිල ප්‍රකාශ නිකුත් කළ යුතුය.

මධ්‍ය හා දිගුකාලීන වෙළෙඳපොළ ද්‍රවශීලතාවය වර්ධනය කිරීම සඳහා, තෝරාගත් සැසඳුම් නිර්ණායකයන් සඳහා වන නිශ්චිත ද්විපාර්ශවීය ප්‍රකාශ පුළුල් කිරීම අවශ්‍ය කෙරේ.

මෙහිලා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, කෙටි සහ මධ්‍ය කාලීන සුරැකුම්පත් ආවරණය වන පරිදි සැසඳුම් නිර්ණායක හතරක් තෝරාගෙන ඇත. සෑම ප්‍රාථමික අලෙවිකරුවෙකුම මහජනයා සමඟ ගනුදෙනු කිරීමේදී පහත දැක්වෙන සැසඳුම් නිර්ණායක සඳහා නිශ්චිත (සඵල) ද්විපාර්ශවීය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුය.

තෝරාගත් සැසඳුම් නිර්ණායක සඳහා වන නිශ්චිත ද්විපාර්ශවීය ප්‍රකාශ

- අ) මාස 3 භාණ්ඩාගාර බිල්පත්
- ආ) මාස 12 භාණ්ඩාගාර බිල්පත්
- ඇ) අවු 2 භාණ්ඩාගාර බැඳුම්කර
- ඈ) අවු. 5 භාණ්ඩාගාර බැඳුම්කර

- සෑම ප්‍රාථමික අලෙවිකරුවකුම සැසඳුම් නිර්ණායකවලට අදාළ සුරැකුම්පත් සඳහා සිය සඵල ගැණුම් සහ විකුණුම් මිල ප්‍රකාශ, මේ සමඟ ඇති ඇමුණුමෙහි ආකෘතියට අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සැපයීම අවශ්‍ය වේ. නිශ්චිත ද්විපාර්ශවීය ප්‍රකාශ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් දිනපතා පෙ.ව. 10.00 ට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස්විය යුතුය. විද්‍යුත් තැපෑල ලිපිනය වන්නේ [pdebt@cbsl.lk](mailto:pdebt@cbsl.lk)
- සියළුම ප්‍රාථමික අලෙවිකරුවන් සැසඳුම් නිර්ණායක සුරැකුම් සඳහා තම සඵල ගැණුම් සහ විකුණුම් ප්‍රකාශ දිනපතා පෙ.ව. 10.00 ට බිඳුම්බර්ග් විද්‍යුත් තීරය වෙත ද ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. ප්‍රාථමික අලෙවිකරුවන් අනෙකුත් කාලවිච්ඡේදයකට අදාළ සුරැකුම්පත් සඳහා ද්විපාර්ශවීය ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව දිරි ගන්වනු ලැබේ.

සියළු ප්‍රාථමික අලෙවිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම විධානයට අනුකූලතාවය දැක්විය යුතු අතර එසේ නොවීම අනාගතයේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන වෙන්දේසි සඳහා සහභාගිවීම තහනම් කිරීමට හේතුවක් වනු ඇත.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් 2002 පෙබරවාරි මස 01 වන දින පනවන ලද රෙගුලාසිවල 12 වන වගන්තිය ප්‍රකාර මෙම විධානය නිකුත් කරනු ලැබේ.

කේ. පී. ඩී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 08/24/002/0005/003

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 අගෝස්තු 15 වන දින.

ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රාථමික අලෙවිකරු,

**භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි  
සඳහා අවම දැයකත්ව මට්ටම් පිළිබඳ විධානය**

ලියාපදිංචි ස්කන්ධ හා පුරුකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් 2002 පෙබරවාරි 1 දින නිකුත් කරන ලද රෙගුලාසිවල 12 වගන්තිය ප්‍රකාර මෙම විධානය නිකුත් කෙරේ. වෙන්දේසිවලදී පූර්ණ දැයකත්වය සහතික වනු පිණිස එකිනෙක පරිණත කාලයන් සඳහා වන භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිවලදී ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ දැයකත්වය අවම වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණයෙන් සියයට 10 ක් විය යුතුය.

වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම ප්‍රාථමික අලෙවිකරුවන් මෙම විධානයට අනුකූලතාවය දැක්වීම අවශ්‍ය වේ.

කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 08/24/002/0005/003

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 නොවැම්බර් 28 වැනි දින

ප්‍රධාන විධායක නිලධාරි/ප්‍රාථමික අලෙවිකරු,

**අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා වූ විධානය**

දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතේ 7 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති 2002 දෙසැම්බර් 23 දිනැති විධානය ප්‍රකාර සියළු ප්‍රාථමික අලෙවිකරුවන් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් දශ ලක්ෂ 200 ක් ලෙස පවත්වාගෙන යා යුතු අතර, එයින් අවම වශයෙන් රුපියල් දශ ලක්ෂ 150 ක් පළමු අදියර ප්‍රාග්ධනය ලෙස පවත්වා ගත යුතුය.

වෙනස්වන වෙළෙඳපොළ ස්වභාවය, ප්‍රාථමික අලෙවිකරණ පද්ධතියේ ශක්‍යතාවය සහ ස්ථායීතාවය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවකුගේ අවම ප්‍රාග්ධනය රුපියල් දශ ලක්ෂ 400 ක් ලෙස පවත්වාගෙන යා යුතු බවට තීරණය කර ඇති අතර, එයින් අවම වශයෙන් රුපියල් දශ ලක්ෂ 350 ක් පළමු අදියර ප්‍රාග්ධනය ලෙස පවත්වා ගත යුතුය.

අවම ප්‍රාග්ධනය රුපියල් දශ ලක්ෂ 200 සිට රුපියල් දශ ලක්ෂ 400 දක්වා ඉහළ නැංවීමට අදාළ කාලසීමාව පහත දැක්වෙන පරිදි වේ.

අවම ප්‍රාග්ධන	2004/12/31 ට පෙර	2005/07/01 ට පෙර
අරමුදල	රුපියල් දශ ලක්ෂ 350	රුපියල් දශ ලක්ෂ 400

ඉහත සඳහන් කාර්යය සඳහා පළමු අදියර සහ දෙවන අදියර ප්‍රාග්ධනයෙහි සංයුතිය පහත පරිදි වේ.

**අදියර I - ප්‍රාග්ධනය**

- (අ) නිකුත් කරන ලද හා ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය
- (ආ) නිකුත් කරන ලද හා ගෙවා නිමි අසම්මුච්ච වරණීය කොටස් (නිකුත් කරන්නාගේ කැමැත්ත පරිදි නිදහස් කළ හැකි හෝ නිදහස් කළ නොහැකි)
- (ඇ) කොටස් අධි මිල ගිණුම
- (ඈ) රඳවාගත් ඉපැයුම් හෝ අතිරික්තයන් විසර්ජනය කිරීමෙන් ඇති කළ හෝ වර්ධනය කල සංචිතයන්

උද : රඳවාගත් ලාභ සහ අනෙකුත් සංචිත (ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේ සංචිතය ඉවත් කළ යුතුය)

අඩු කළා: කීර්තිනාමය සහ අනෙකුත් අස්පෘශ්‍ය වත්කම්, එකතු කරන ලද පාඩු, පරිපාලිත සහ අනුබද්ධිත සමාගම්හි කොටස්වල ආයෝජන

**අදියර II ප්‍රාග්ධනය**

- (අ) කෙටි කාලීන උප සේවී ණය
- (ආ) දිගුකාලීන උප සේවී ණය
- (ඇ) සමුච්චිත වරණීය කොටස්
- (ඈ) සඳහන උපසේවී ණය

කේ. ජී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 08/24/002/0005/003

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 නොවැම්බර් 28 වැනි දින

ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රාථමික අලෙවිකරු,

**විශේෂිත අවදානම් සංචිතය සඳහා වූ විධානය**

ප්‍රාථමික අලෙවිකරණ පද්ධතියේ සුරක්ෂිත බව, මනා ක්‍රියාකාරීත්වය සහ ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රාග්ධන පදනම ගොඩ නැංවීම සඳහා 2004 ජූලි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් බදු වලට පසු ලාභයෙන් ප්‍රතිශතයක් පහත දැක්වෙන පරිදි වාර්ෂිකව විශේෂිත අවදානම් සංචිතයකට මාරු කළ යුතුය.

- (අ) රුමිලියන 400 ට අඩු ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් බදු වලට පසු ලාභයෙන් වාර්ෂිකව 50%
- (ආ) රුමිලියන 400 ට වැඩි ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් බදු වලට පසු ලාභයෙන් වාර්ෂිකව 25%

ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ 2002.02.01 දින මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසිවල 12 වන වගන්තිය ප්‍රකාර මෙම නියෝගය නිකුත් කරනු ලැබේ.

කරුණාකර ලැබුණු බව දන්වන්න.

කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය : 08/24/002/0005/003

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
30, ජනාධිපති මාවත,  
කොළඹ 01.

2003 දෙසැම්බර් 19 වැනි දින

ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රාථමික අලෙවිකරු,

**ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිචක්‍රණී සඳහා ගිණුම් තැබීමේ විධානය**

සියළු ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිචක්‍රණී, ඒවායේ සත්‍ය වාණිජමය බලපෑම හෝ සත්‍ය ගනුදෙනුමය ස්වරූපය පෙන්වුම් වනසේ ගිණුම්ගත කළ යුතුය. සියළු ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිචක්‍රණී, සුරැකුම්පත් ඇපමත ණයට දීමක් හෝ ණයට ගැනීමක් වන බැවින්, පහත පරිදි ගිණුම් ගත කළ යුතුය.

- 1. ප්‍රතිමිලදී ගැණුම්
  - මුදල්/බැංකු හර
  - ප්‍රතිමිලදීගැණුම් ගිණුම බැර
  
- 2. ප්‍රතිචක්‍රණී
  - ප්‍රතිචක්‍රණී ගිණුම හර
  - මුදල්/බැංකු බැර

ප්‍රතිමිලදී ගැණුම් සඳහා ඇප වශයෙන් යොදගත් සුරැකුම්පත්වල ඉදිරියට ගෙන යන අගය/පොත් අගය, වෙළෙඳ/ආයෝජන ගිණුමෙන් වෙන්කර, ඇප මත වූ වෙළෙඳ /ආයෝජන ගිණුමක සටහන් කළ යුතුය. ඇප මත වූ සුරැකුම්පත් සහ එසේ නොවූ අනෙකුත් සුරැකුම්පත්වල විවිධාකම ශේෂ පත්‍රයේ තනි අගයක් ලෙස පෙන්විය යුතු නමුත් වෙළෙඳ/ආයෝජන ගිණුමේ ඇතුළත් ඇප මත වූ සුරැකුම්පත්වල අගය ගිණුම්කරණ සටහනක් ලෙස අනාවරණය කළ යුතුය. ප්‍රතිචක්‍රණී සඳහා ඇප වශයෙන් ලබාගත් සුරැකුම්පත්වල වෙළෙඳපල අගය සහ එම සුරැකුම්පත් සඳහා අනුගමනය කරන ලද වට්ටම් නිර්ණායකය (haircut) වෙනම ගිණුම්කරණ සටහනක් ලෙස දක්විය යුතුය.

කේ. ජී. ඩී. ධීරසිංහ  
රාජ්‍ය ණය අධිකාරී

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 43 වන ඡේදය සමග කියවිය යුතු 34 වන ඡේදය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් දෙනු ලබන විධානය

එල්.කේ.ගුණතිලක මිය

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

වර්ෂ 2003 අගෝස්තු 21 වැනි දින

**2003 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (තොරතුරු සැපයීමේ අවශ්‍යතා) විධානය**

- (1) 2003 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (තොරතුරු සැපයීමේ අවශ්‍යතා) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය පිළිවෙලින්, 1988 අංක 30 දරන බැංකු පනත සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම් හැර ලියාපදිංචි කරනු ලැබූ සෑම කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක විය යුතුය.
- (2) මෙම විධානය අදාළ වන සෑම කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම (මින්පසු අදාළ ආයතනය ලෙස සඳහන් වන) සෑම කාර්තුවකම අවසාන දින සිට මසක් ගතවීමට ප්‍රථම,
  - (අ) එම කාර්තුව සඳහා ලාභාලාභ ගිණුමක් සහ
  - (ආ) එම කාර්තුව අවසාන දිනට ශේෂපත්‍රයක් අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (3) සෑම අදාළ ආයතනයක්ම සෑම මුදල් වර්ෂයක් අවසාන වූ දින සිට මාස 6 ක් ඇතුළත,
  - (අ) එම වර්ෂය සඳහා විගණකවරයෙකු විසින් සහතික කරන ලද විගණිත මූල්‍ය ප්‍රකාශන සහ
  - (ආ) මුදල් වර්ෂය සඳහා වූ විගණනය අවසානයේදී විගණකවරුන් විසින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන විගණකවරුන්ගේ රහස්‍ය ලිපියේ සහතික කරන ලද පිටපතක් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (4) සෑම කාර්තුවක්ම අවසාන වූ දින සිට මසක් ඇතුළත, එම කාර්තුව අවසාන වූ දිනට මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආපසු ගෙවීම් හිඟ සිටුවා තිබූ කල්බදු මූල්‍යකරණ හෝ වෙනත් අත්තිකාරම් පිළිබඳ ප්‍රකාශනයක් අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (5) සෑම අදාළ ආයතනයක් විසින්ම එහි අධ්‍යක්ෂවරුන්ට, සේවකයන්ට සහ එම අධ්‍යක්ෂකවරුන්ගේ සහ සේවකයන්ගේ සම්පතකට දෙන ලද නොපියවන ලද කල්බදු මූල්‍යකරණ සහ වෙනත් අත්තිකාරම් දක්වන ප්‍රකාශනයක් සෑම කාර්තුවක් අවසාන වී, මසක් ගතවීමට ප්‍රථම අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (6) සෑම අදාළ ආයතනයක්ම, අවසන් වරට විගණනය කරන ලද ශේෂ පත්‍රයේ පෙන්වුම් කරන ප්‍රාග්ධන අරමුදල් වලින් සියයට 10 ක් ඉක්මවන ලෙස කුමන හෝ එක් පුද්ගලයෙකුට දෙනු ලැබූ සහ නොපියවා ඇති කල්බදු මූල්‍යකරණ සහ වෙනත් අත්තිකාරම්වල වටිනාකම් දක්වන ප්‍රකාශනයක් සෑම කාර්තුවක් අවසාන වී මාසයක් ගතවීමට පෙර අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (7) සෑම අදාළ ආයතනයක්ම, සෑම මසකම අවසාන දිනට එහි ණයගැනීම් වලින් ණයකර, බැංකු අයිරා සහ බැංකු ණය හැර අනෙකුත් ණයවලින් නොපියවූ ප්‍රමාණයන් දක්වන ප්‍රකාශනයක්, ඊළඟ මාසයේ 15 දින හෝ ඊට පෙර අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
- (8) සෑම මාසයක් තුළදීම අරඹන ලද කල්බදු මූල්‍යකරණ සහ වෙනත් අත්තිකාරම් සඳහා අයකරන ලද පොලී අනුපාතිකයක් දක්වන ප්‍රකාශනයක්, ඊළඟ මාසයේ 15 දින හෝ ඊට පෙර අධ්‍යක්ෂ විසින් සපයනු ලබන ආකෘතියක් අනුව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.



- (9) සෑම අදාළ ආයතනයක්ම පහත දැක්වෙන කරුණුවලට අදාළ වෙනස්වීම්, එම වෙනස්වීම් සිදුවී දින 7 ක් තුළ අධ්‍යක්ෂවරයාට දන්විය යුතුය.
  - (අ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය
  - (ආ) ප්‍රධාන විධායක නිලධාරියා සහ
  - (ඇ) ශාඛාවන් පිහිටි ස්ථාන ද ඇතුළුව ලියාපදිංචි කළ ව්‍යාපාරික ස්ථානය
- (10) අදාළ ආයතනයන් කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වාගෙන යන බව තහවුරු කරගැනීම සඳහා, සෑම අදාළ ආයතනයක්ම අධ්‍යක්ෂ විසින් සපයන ලෙස දන්වන තොරතුරු සඳහන් කරන ලද කාලය තුළදී ඉදිරිපත්කළ යුතුය.
- (11) මේ විධානය සඳහා,
  - (අ) 'අධ්‍යක්ෂ' සහ 'කල්බදු මූල්‍යකරණය' යන පද සඳහා 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 43 වන ඡේදයේ දී ඇති අර්ථයන්ම අදාළ වේ.
  - (ආ) 'ප්‍රාග්ධන අරමුදල් ගණයට' නිකුත්කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් අසමුච්චිත. නිදහස් කල නොහැකි වරණීය කොටස්, විගණනය කරන ලද ලාභ හෝ විගණනය කරන ලද උපලබ්ධි වූ අතිරික්ත මගින් වැඩි වූ හෝ ඇතිකරන ලද නිදහස් සංචිත සහ විගණනය කරන ලද ලාභාලාභ ගිණුමේ ඉතිරිය ඇතුළත් වේ.

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය**

**අති විශේෂ**

**අංක 1294/24 - 2003 ජුනි 25 වැනි බදද, - 2003.06.25**

**(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී)**

**1 වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය**

**ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන**

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානයයි.

**ඒ. එස්. ජයවර්ධන,**

සභාපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2003 ජුනි මස 23 වැනි දින දීය.

1. 2003 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සෑම මුදල් සමාගමකටම අදාළ වන අතර, එය, 2003 ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
2. මුදල් සමාගම්වල ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධනයේ ඇතුළත් කොටස් පනත සඳහන් අයුරින් බෙදිය යුතු වේ.
  - (i) ස්ථර 1 - මූලික ප්‍රාග්ධනය : ස්ථාවර කොටස් හිමියන්ගේ ස්කන්ධය (ගෙවා නිමි කොටස්/පොදු කොටස්) සහ රඳවාගත් ලාභ වලින් වෙන් කිරීමෙන් ඇති කළ හෝ වර්ධනය කළ සංචිත සහ කොටස් අධිමිල, රඳවාගත් ලාභ වෙන් සංචිත වැනි වෙනත් අතිරික්ත.
  - (ii) ස්ථර 2 - පරිපූරක ප්‍රාග්ධනය : ප්‍රත්‍යාගණන සංචිත, පොදු වෙන්කිරීම් සහ ස්කන්ධ සහ ණය යන දෙකටම අයත් ලක්ෂණ අන්තර්ගත වූ මිශ්‍රිත ප්‍රාග්ධන සම්පාදන උපකරණ සහ අනාරක්ෂිත යටත් කාලීන ණය වැනි වෙනත් ප්‍රාග්ධන සම්පාදන උපකරණ
3. අධ්‍යක්ෂවරයා විසින් කලින් කලට නිකුත් කරනු ලබන උපදෙස් අනුව ගණනය කළයුතු වූ ද, සමාගමේ අවදානම් මත බර තැබූ වත්කම් වලින් සියයට 10 කට නොඅඩු විය යුතු වූ ද, මුළු ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාතයක්, සියයට 5 කට නොඅඩු මූලික ප්‍රාග්ධන අනුපාතයක් ද සහිතව, සෑම මුදල් සමාගමක් විසින්, සෑම අවස්ථාවකදීම පවත්වාගෙන යායුතු වේ. මෙම විධානය ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනයේ දී, යම් මුදල් සමාගමක් මෙම ඡේදයේ නියම කර ඇති අවශ්‍යතාවයන් සපුරාලිය හැකි තත්ත්වයක පසු නොවන්නේ නම්, එම අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා, මෙම විධානය ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සිට අවුරුදු දෙකක කාලයක්, මුදල් මණ්ඩලය විසින් එම සමාගමට ලබාදිය හැකි වේ.
4. සෑම මුදල් සමාගමක්ම,
  - (i) 3 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන උපදෙස් සමඟ දෙනු ලබන ආකෘතියට අනුව, පිළියෙල කළ වාර්තාවක් සෑම කාර්තුවක් අවසානයේදීම එම කාර්තුව අවසාන වී දින තිහක් ඇතුළත ද,
  - (ii) ඉහත සඳහන් (i) උප ඡේදයේ සඳහන් වූ කාර්තුවක් අවසානයේ ඉදිරිපත් කළයුතු වාර්තාවේ ආකෘතියට අනුව, සෑම මුදල් වර්ෂයක් අවසාන වන දිනට විගණනය කළ ශේෂ පත්‍රය පදනම් කරගෙන පිළියෙල කළ වාර්තාවක් එම මුල් වර්ෂය අවසාන වී මාස හයක් ඇතුළත ද,
 අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළයුතු වේ.
5. මේ විධානයෙහි “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධිකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1295/35- 2003 ජූලි 06 වැනි ඉරිදා- 2003.07.06

(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

නිවැරදි කිරීමයි

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

2003. 06. 25 වැනි දින පළකරන ලද අංක 1294/24 දරන ගැසට් නිවේදනයේ කොටසක් ලෙස පනත සඳහන් 2003 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රාග්ධන අරමුදල්) විධානය පළවිය යුතුය.

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 4 වන හා 9 වන වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානයයි.

ඒ. එස්. ජයවර්ධන,  
සභාපති  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2003 ක්‍රි.පූ. මස 23 වැනි දින.

1. 2003 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රාග්ධන අරමුදල්) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ සෑම මුදල් සමාගමකටම අදාල වන අතර, එය 2003 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
2. සෑම මුදල් සමාගමක්ම, එහි මුද්‍ර තැන්පතු වගකීම් ප්‍රමාණයෙන් සියයට දහය (10) කට වඩා අඩු නොවන ප්‍රමාණයක ප්‍රාග්ධන අරමුදල් සෑම අවස්ථාවකම පවත්වාගෙන යා යුතුය.
3. සෑම මුදල් සමාගමක්ම,
  - (අ) සංචිත අරමුදලක් පවත්වාගෙන යා යුතු අතර,
  - (ආ) එක් එක් වර්ෂයේ ඉදිකළ ලාභ වලින් බදු, බොල් ණය හා අධිමාන ණය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපාදනයක් කළ පසු,
    - (i) ප්‍රාග්ධන අරමුදල් මුද්‍ර තැන්පතු වගකීම් ප්‍රමාණයෙන් සියයට විසිපහ (25) කට අඩු නොවන අවස්ථාවන්හිදී ඉදිකළ ලාභවලින් සියයට පහ (5) කට නොඅඩු ප්‍රමාණයක්
    - (ii) ප්‍රාග්ධන අරමුදල් මුද්‍ර තැන්පතු වගකීම් ප්‍රමාණයෙන් සියයට විසිපහ (25) කට අඩුවන, එහෙත් සියයට දහය (10) කට අඩු නොවන අවස්ථාවන්හිදී ඉදිකළ ලාභවලින් සියයට විස්ස (20) කට නොඅඩු ප්‍රමාණයක් සහ
    - (iii) ප්‍රාග්ධන අරමුදල් මුද්‍ර තැන්පතු වගකීම් ප්‍රමාණයෙන් සියයට දහය (10) කට අඩුවන අවස්ථාවන්හිදී ඉදිකළ ලාභවලින් සියයට පනහ (50) කට නොඅඩු ප්‍රමාණයක්
 ලෙස එම සංචිත අරමුදලට බැරකල යුතු වේ.
4. මේ විධානයෙහි -
  - (i) “ප්‍රාග්ධන අරමුදල්” යන්නෙහි අර්ථකථනය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වන වගන්තියේ අර්ථකථනයම වන්නේය.
  - (ii) මෙම විධානයෙහි 3 (ආ) ඡේදයෙහි “මුද්‍ර තැන්පතු වගකීම්” යන්නෙන් මුදල් වර්ෂයේ අවසාන මාස තුන අවසානයට, මුදල් සමාගමක පැවති තැන්පතු වගකීම්වල සාමාන්‍යය අදහස් වේ.
5. 1991 අංක 9 දරන මුදල් සමාගම් (ප්‍රාග්ධන අරමුදල්) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.